

කාර්යසාධන වාර්තාව

අධිකරණ අමාත්‍යාංශය

2017 - ජනවාරි සිට දෙසැම්බර් දක්වා

අධිකරණ අමාත්‍යාංශය
උපරිමාධිකරණ සංකීර්ණය

කොළඹ 12.

www.moj.gov.lk

අධිකරණ අමාත්‍ය
නීතිඥ ගරු තලතා අතුකෝරළ මැතිතුමිය

අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය
නීතිඥ ගරු සාරනී දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමා

අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්
ඩබ්.එම්.එම්.ආර්.අධිකාරි මැතිතුමිය

ප්‍රධාන ගණන්දීමේ නිලධාරියාගේ නිරීක්ෂණ

පුරවැසියන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කරමින් යුක්තිය පසිදලීමේ කාර්යක්ෂම ක්‍රමයක් ස්ථාපිත කිරීම උදෙසා 2017 වර්ෂය තුළ අධිකරණ අමාත්‍යාංශයට, ඒ යටතේ ඇති ආයතන හා දෙපාර්තමේන්තු වල සහයෝගයෙන් ඉතා විශාල කාර්යභාරයක් ඉටු කිරීමට හැකි විය.

2017 වර්ෂය තුළදී අධිකරණ අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ මහජනතාවට ඉතා වටිනා පනත් 6ක් පාර්ලිමේන්තුවේදී සම්මත කර ගැනීමට හැකි විය. නඩු ප්‍රමාදය වැලැක්වීම සඳහා පූර්ව නඩු විභාග පටිපාටිය හඳුන්වා දෙමින් සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කරන ලදී. අධිකරණ සංවිධාන පනත සංශෝධනය කරමින් මහාධිකරණ වනිසුරුවරුන් සංඛ්‍යාව 110 දක්වා ඉහළ නැංවීම, අධිකරණ වල ගොඩගැසී ඇති නඩු ප්‍රමාණය අඩු කිරීම සඳහා මහත් පිටිවහලක් වනු ඇත. එසේම අවලංගු කළ නොහැකි තෑගි ඔප්පු අවලංගු කිරීම සම්බන්ධයෙන් අධිකරණ තීරණයක් මත පැනනැගී තිබූ තත්ත්වය විසඳීම සඳහා සම්මත කළ පනත සමාජ සංස්ථාව ආරක්ෂා වීමට සහ රටේ ආර්ථික වර්ධනයට ඉතා වැදගත් වේ. වරදකරුවෙකුගේ ඇඟිළි සලකුණු ලබා ගැනීමේ අවස්ථා පුළුල් කරමින් හඳුන්වා දුන් අපරාධ වැලැක්වීමේ සංශෝධන පනත රටේ අපරාධ පාලනය සඳහා විශාල කාර්යභාරයක් ඉටු කරනු ඇත. විදේශ රටක සිටින සාක්ෂිකරුවෙකුට එම රටේ තානාපති කාර්යාලයේ සිට සාක්ෂි ලබා දීමේ ප්‍රතිපාදන හඳුන්වා දෙමින් අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් වෙත සහාය හා ආරක්ෂාව සැලසීමේ පනතට සිදු කළ සංශෝධනයද ඉතාම සුවිශේෂ වේ. එමෙන්ම 2017 වර්ෂයේ නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව මගින් භාෂාත්‍රයෙන්ම සකස්කර අදාළ පාර්ශවයන්ට ලබා දුන් කෙටුම්පත් සංඛ්‍යාව 258කි.

නීතිපති දෙපාර්තමේන්තුව මගින් 2017 වර්ෂයේ ළමා අපචාර නඩු ගොනු 3,105ක් හා අපරාධ නඩුගොනු 3,054ක් ඇතුළුව නඩු ගොනු 10,511ක් අවසන් කර ඇත. නීති ක්ෂේත්‍ර 8කට අදාළව ප්‍රතිසංස්කරණ නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව විසින් 2017 වසර තුළදී නිර්දේශ කර ඇත. රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ අධිකරණ විද්‍යා සහ ආහාර විද්‍යා සම්බන්ධයෙන් අධිකරණයේ දී ලබා දෙන විශේෂඥ සාක්ෂි නඩු විසඳීම වේගවත් කිරීම සඳහා ඉතා වැදගත්වන අතර 2017 වර්ෂය තුළ වාර්තා 30,164 ක් නිකුත් කර ඇත. මහාභාරකාර දෙපාර්තමේන්තුව විසින් 2017 වසර තුළ ක්‍රියාත්මක කර ඇති භාර සංඛ්‍යාව 1,081 වන අතර ක්‍රියාත්මක කර ඇති බුදුල් සංඛ්‍යාව 141ක් වේ. එසේම 2017 වසර තුළ රුපියල් මිලියන 11.2ක මුදලක් මහා භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කර ඇත.

නිශ්චල දේපළ සම්බන්ධයෙන් ණය ගනුදෙනු වලින් පීඩාවට පත්වූ මහජනතාවට විශාල සේවාවක් ඉටු කරන ණය සහණදායී මණ්ඩලීය දෙපාර්තමේන්තුව විසින් 2017 වර්ෂය තුළ ඉල්ලුම් පත් 373ක් සම්බන්ධයෙන් පියවර ගෙන ඇත. ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස ක්‍රියාත්මක සමථ මණ්ඩලයද අධිකරණය වෙත යොමු වන නඩු ප්‍රමාණය අඩු කිරීමට විශාල කාර්යභාරයක් ඉටු කරයි. 2017 වර්ෂය තුළ 190,566 ක් වූ සාකච්ඡා කළ ආරවුල් සංඛ්‍යාවෙන් 51% ක් නිරවුල් කිරීමට සමත්වී ඇත.

දිළිඳුකම හේතුවෙන් නීතියේ පිළිසරණ ලබා ගැනීමට නොහැකි ජනතාවට යුක්තිය කරා ප්‍රවේශයක් ලබා ගැනීම උදෙසා ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව විශාල කාර්යභාරයක් ඉටු කරයි. ඒ අනුව දිවයින පුරා පිහිටි නීති ආධාර මධ්‍යස්ථාන 82 ක් වෙත පැමිණි 141,264 දෙනෙකුට මෙම කොමිෂමේ සේවය ලබා දී ඇත. අධිකරණ නිලධාරීන්ගේ වෘත්තීය

ප්‍රවීණතාවය වැඩිදියුණු කිරීම සඳහා විනිශ්චයකාරවරුන් සහ කම්කරු විනිශ්චය සභාවල සභාපතිවරු, අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන් 2,726 දෙනෙකු සඳහා දේශීය හා විදේශීය වැඩසටහන් 94 ක් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් පවත්වා ඇත.

කාර්යක්ෂමව යුක්තිය පසිඳලීමේ ක්‍රියාදාමය ක්‍රියාත්මක කිරීම සඳහා අධිකරණ පද්ධතියට යටිතල පහසුකම් සැපයීම අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රධාන කාර්යයක් වේ. ඒ අනුව අධිකරණ සංකීර්ණ හා ගොඩනැගිලි, විනිසුරු නිල නිවාස ඉදිකිරීම හා ප්‍රතිසංස්කරණය වෙනුවෙන් රුපියල් මිලියන 1,423 ක මුදලක් අධිකරණ අමාත්‍යාංශය විසින් 2017 වසරේ දී වැය කරන ලදී. එසේම හෝමාගම සහ ගලගෙදර අධිකරණ සංකීර්ණ මෙම වසර තුළ මහජන අයිතියට පත්කිරීමට හැකි විය.

අධිකරණ අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති දෙපාර්තමේන්තු හා ආයතන 2017 වර්ෂය වෙනුවෙන් ජාතික අයවැය දෙපාර්තමේන්තුව මගින් වෙන් කර දී ඇති ප්‍රතිපාදන උපයෝගී කරගෙන තම අරමුණු ඉටු කර ගැනීමට කටයුතු කර ඇති අතර, එහිදී පුනරාවර්ථන වියදම් 90% ක සාමාන්‍යයක් ඉක්මවා දරා ඇති අතර ප්‍රාග්ධන වියදම් දැරීමේදී 80%ක සාමාන්‍ය ප්‍රගතියක් පෙන්නුම් කරයි. අධිකරණ පරිපාලන අංශය මගින් 2017 වර්ෂයේ ආදායම් ඇස්තමේන්තු ඉක්මවා ආදායම් රැස්කර ඇති බව පෙන්වා දෙනු කැමැත්තෙමි.

ආයතන තම අරමුණු මුදුන්පත් කර ගැනීම සඳහා ක්‍රියා කිරීමේදී විවිධ අංශ මනාව සම්බන්ධීකරණය කරගනිමින් මතු වන ගැටළු නිරාකරණය කර ගනිමින් හා පසු විපරම් කරමින් අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනවල ක්‍රියාකාරී සැලසුම් ක්‍රියාත්මක වීම පිළිබඳ අමාත්‍යාංශයේ සමාලෝචන රැස්වීම් පැවැත්වීම තුළින් ප්‍රාග්ධන වියදම් ඇස්තමේන්තු ඉලක්ක ලඟා කර ගැනීම සඳහා වැඩිදුර අවධානයක් යොමු කිරීම මෙන්ම විගණන හා කළමනාකරණ කමිටු රැස්වීම් මගින් ආයතනික අරමුණු ඉටු කර ගැනීමේදී ඉහළ මූල්‍ය විනයක් පවත්වාගෙන යාම සඳහා ආයතන ප්‍රධානීන් මෙහෙයවීමට කටයුතු කිරීමද ඒ සඳහා සියළුම ආයතන ප්‍රධානීන්ගෙන් ලැබී ඇති සහයෝගයද අගය කරමි.

අධිකරණ කේෂ්ත්‍රය තුළ විශාල ප්‍රගතියක් අත්කර ගැනීම උදෙසා අධිකරණ අමාත්‍යාංශය හා ඊට අයත් ආයතන වෙත මග පෙන්වන අධිකරණ අමාත්‍ය නීතිඥ ගරු තලතා අතුකෝරාල මැතිණියටත් නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ ගරු සාරනී දුෂ්මන්ත මිත්‍රපාල මැතිතුමාටත් මාගේ හෘදයාංගම කෘතඥතාවය පල කරමි. එසේම මෙම කාර්යයන් ඉටු කිරීම උදෙසා මාවෙත සහයෝගය දක්වන අධිකරණ අමාත්‍යාංශය හා අමාත්‍යාංශයට අයත් දෙපාර්තමේන්තු, ආයතන ප්‍රධානීන් ඇතුළු කාර්ය මණ්ඩලය ද කෘතචේදීව සිහිපත් කරමි.

ඩබ්ලිව්.එම්.එම්.ආර්. අධිකාරී
ලේකම්
අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය

පටුන

	පිටු අංකය
1. අධිකරණ අමාත්‍යාංශයේ දැක්ම හා මෙහෙවර	05
2. අධිකරණ අමාත්‍යාංශයේ කාර්යයන්	06
3. අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු හා ආයතන	07
4. අධිකරණ අමාත්‍යාංශයේ එක් එක් අංශයන්ගේ කාර්යයන් සංක්ෂිප්තව	09
5. අධිකරණ අමාත්‍යාංශයේ එක් එක් අංශයන්ගේ ප්‍රගතිය	
5.1 නීති අංශය	10
5.2 ආයතන අංශය	25
5.3 මූල්‍ය අංශය	32
5.4 යටිතල පහසුකම් අංශය	36
5.5 සංවර්ධන අංශය	42
5.6 සැලසුම් අංශය	45
5.7 අභ්‍යන්තර විගණන අංශය	50
6. අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු සහ ආයතන	
6.1 නීතිපති දෙපාර්තමේන්තුව	51
6.2 නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව	55
6.3 නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව	59
6.4 රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව	62
6.5 මහා භාරකාර දෙපාර්තමේන්තුව	64
6.6 ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව	67
6.7 සමථ මණ්ඩල කොමිෂන් සභාව	69
6.8 කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය	72
6.9 අධිකරණ නොවන නිලධාරීන් සඳහා පුහුණු ආයතනය	74
6.10 ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ (ඇපයෙන් සීමිත) සමාගම	75
7. අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසාය ආයතන	
7.1 නීති ආධාර කොමිෂන් සභාව	76
7.2 උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය	80
7.3 ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය	82
7.4 අපරාධයක වින්දිතයින් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය	84
7.5 වාණිජ සමථ මධ්‍යස්ථානය	87
8. අධිකරණ	
8.1 ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය	89
8.2 අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය	91
8.3 කානි අභියාචනා මණ්ඩලය සහ කානි උසාවි	92
9. අනුබද්ධිත ආයතන	
9.1 නීති විද්‍යාලය	94

අධිකරණ අමාත්‍යාංශය

දැක්ම

- ❖ යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂම ක්‍රමයක්
- ❖ ගෝලීය උන්න්තීන්ට හා ජනතා අපේක්ෂාවන්ට සරිලන පරිදි සමාජීය අවශ්‍යතාවයන්ට ප්‍රතිචාර වශයෙන් නීති ප්‍රතිසංස්කරණය කිරීම;

මෙහෙවර


- ❖ කාර්යක්ෂම හා අර්ථවත් ලෙස යුක්තිය පසිඳලීමේ අරමුණ ඇතිව ප්‍රතිපත්ති සැලසුම් හා වැඩසටහන් සම්පාදනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම;
- ❖ පුරවැසියන්ගේ අයිතිවාසිකම් වඩාත් හොඳින් පිළිගැනීම ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සඳහා නීති ප්‍රතිසංස්කරණය කිරීම;

02. අධිකරණ අමාත්‍යාංශයේ කාර්යයන්


- යුක්තිය පසිඳවීම, පරිපාලනය කිරීමේ යාන්ත්‍රණයට අදාළවන ප්‍රතිපත්ති සැලසුම් හා වැඩසටහන් සම්පාදනය කිරීම, පසුපරම් කිරීම හා ඇගයීම.
- අදාළ අරමුණු සපුරා ගැනීම සඳහා ජාතික සැලසුම් බලධාරීන් සමග එකඟත්වයට පැමිණි කාලසීමාව හා අයවැයගත සම්පත් ප්‍රමාණය තුළ ඉහත ප්‍රතිපත්ති වැඩසටහන් හා ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම හා මෙහෙයවීම.
- ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් වෙනත් කිසිදු ආයතනයක් වෙත පවරා දෙනු නොලැබූ යුක්තිය පසිඳවීමේ අධිකරණයන්හි පරිපාලනය පිළිබඳ කටයුතු.
- සමාජ අවශ්‍යතාවන් සහ ගෝලීය ප්‍රවණතාවන් සැලකිල්ලට ගෙන නීති පද්ධතියට අවශ්‍ය කරනු ලබන ප්‍රතිසංස්කරණ සිදුකිරීම.
- උසාවි පද්ධතිය තුළ යුක්තිය පසිඳවීමේ ප්‍රමාදයන් වැළැක්වීම ඇතුළුව සමස්ථ පරිපාලනයට අදාළ සියලු කටයුතු ක්‍රමවත්ව කාර්යක්ෂමව ඉටුකිරීම.
- රජය වෙනුවෙන් අපරාධ නඩු පැවරුම් හා සිවිල් නීති කටයුතු.
- රජයට සහ සියලුම රජයේ දෙපාර්තමේන්තුවලට නීති උපදෙස් ලබාදීම.
- නීති කෙටුම්පත් කිරීම.
- යම් වරදකරුවකුට නියම කරනු ලැබූ දඬුවම් සම්බන්ධයෙන් සමාවදීම, එම දඬුවම් අඩු කිරීම, ලිහිල් කිරීම, ප්‍රමාද කිරීම හා අත්හිටුවීම සම්බන්ධයෙන් නිර්දේශයන් ඉදිරිපත් කිරීම.
- සමස්ථ ක්වාසි පද්ධතියේ ඵලදායිතාවය හා කාර්යක්ෂමතාවය ඉහළ නැංවීම පිණිස සුදුසු වැඩපිළිවෙලක් සකස් කිරීම හා ක්‍රියාත්මක කිරීම.
- කම්කරු විනිශ්චය සහා පරිපාලනයට සහ ඊට අදාළ අනෙකුත් කටයුතු.
- නීතිය නැවත ලේඛනගත කිරීම හා සංග්‍රහගත කිරීම.
- නීති ශබ්ද මාලා පිළියෙල කිරීම.
- ශ්‍රී ලංකා නීති වාර්තා පලකිරීම.
- අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු / ආයතන අධීක්ෂණය සහ එම ආයතනවලට පැවරී ඇති අනෙකුත් සියලුම විෂයයන්.
- අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනතට අදාළ සියළුම කරුණු සම්බන්ධයෙන් කටයුතු කිරීම.
- 2000 අංක 44 ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනතට අදාළ කටයුතු

03. අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු හා ආයතන

අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින දෙපාර්තමේන්තු



අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින ආයතන



04. අධිකරණ අමාත්‍යාංශයේ එක් එක් අංශයන්ගේ කාර්යයන්

▪ අමාත්‍යාංශයේ කාර්යයන් පහත අංශ මගින් ක්‍රියාත්මක කරනු ලබයි. එනම්,

- i. නීති අංශය
- ii. ආයතන අංශය
- iii. මූල්‍ය අංශය
- iv. යටිතල පහසුකම් අංශය
- v. සංවර්ධන අංශය
- vi. සැලසුම් අංශය
- vii. අභ්‍යන්තර විගණන අංශය

i. නීති අංශය

යුක්තිය පසඳලීමට අදාළ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව දැනට පවත්නා නීති සංශෝධනය හා නව නීති සම්පාදනය සඳහා ප්‍රතිපත්තිමය තීරණ ලබා ගැනීමට කටයුතු කිරීම, නීති වාර්තා පල කිරීම සහ පරිවර්තනය, මහජනතාවගේ නෛතික ගැටළු සම්බන්ධයෙන් කටයුතු කිරීම, අපරාධ, සිවිල් සහ වාණිජ කරුණු සම්බන්ධයෙන් අන්තර්ජාතික ළමා අපහරණය පිළිබඳ සිවිල් පැතිකඩයන් සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගීතාවය ලබා දීම සඳහා මධ්‍යම බලධාරියා වශයෙන් කටයුතු කිරීම, ව්‍යවස්ථාකරණය පිළිබඳ කැබිනට් අනුකාරක සහ පැවැත්වීම, 1995 අංක 05 දරන පනත යටතේ සිරකරුවන් මාරු කිරීම, සිරකරුවන්ට සමාව ප්‍රදානය කිරීම පිළිබඳ නිර්දේශයන් ලබා දීම, පුද්ගලයින් වෙළඳාම සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් වැළැක්වීම සඳහා ප්‍රමුඛත්වය ගෙන කටයුතු කිරීම.

ii. ආයතන අංශය

අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත්කරන ලද උපලේඛනගත රාජ්‍ය නිලධාරීන් හැර අධිකරණ වල අනිකුත් සියලුම නිලධාරීන්ගේ සහ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවල පරිපාලන කටයුතු කිරීම.

iii. මූල්‍ය අංශය

අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින දෙපාර්තමේන්තුවල සහ අධිකරණවල මූල්‍ය සැලසුම් කළමනාකරණය සහ පාලනය.

iv. යටිතල පහසුකම් අංශය

අධිකරණ සංකීර්ණ, ගොඩනැගිලි, විනිශ්චයකාරවරුන්ගේ නිල නිවාස ඉදිකිරීම, වැඩි දියුණු කිරීම සහ නඩත්තු කිරීම.

v. සංවර්ධන අංශය

සංවර්ධන අංශය මගින් අධිකරණ අමාත්‍යාංශය හා ඒ යටතේ ඇති ආයතනයන්හි සංවර්ධන කාර්යයන් ඉටු කිරීම හා සම්බන්ධීකරණය සිදු කරනු ලබයි.

vi. සැලසුම් අංශය

අමාත්‍යාංශයේ හා ඒ යටතේ පවතින දෙපාර්තමේන්තුවල කටයුතු පිළිබඳ ව්‍යාපෘති සැලසුම් සකස් කිරීම, ප්‍රගති පාලනය සහ සුපරීක්ෂණය.

vii. අභ්‍යන්තර විගණන අංශය

අමාත්‍යාංශයේ හා එය යටතේ පවතින දෙපාර්තමේන්තුවල සහ අධිකරණවල ගිණුම් විගණනය

05. අධිකරණ අමාත්‍යාංශයේ එක් එක් අංශයන්හි ප්‍රගතිය

5.1 නීති අංශය

5.1.1 2017 වර්ෂයේ ජනවාරි 01 සිට දෙසැම්බර් 31 වන විට අධිකරණ අමාත්‍යාංශය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර සම්මත කර ගන්නා ලද පනත් සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට යෝජිත පනත් කෙටුම්පත්

5.1.1.1 සම්මත කර ගන්නා ලද පනත්

01. බලවත් අකෘතඥතාව මත අවලංගු කළ නොහැකි තැගි ඔප්පු අවලංගු කිරීමේ පනත

මෙම පනත 2017 අංක 05 දරන බලවත් අකෘතඥතාව මත අවලංගු කළ නොහැකි තැගි ඔප්පු අවලංගු කිරීමේ පනත යනුවෙන් හඳුන්වනු ලබන අතර, 2017 අප්‍රේල් මස 04 වන දින එය පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලදී. (අවලංගු කළ නොහැකි තැගි ඔප්පුවක් අවලංගු කිරීම සඳහා) තැගි ලැබුම්කරුට එරෙහිව තැගි දීමනාකරු විසින් ගොනු කරනු ලබන නඩුවක දී එකී අධිකරණයක් මගින් දෙනු ලබන නියෝගයක් මත පමණක් බලවත් අකෘතඥතාව මත අවලංගු කළ නොහැකි තැගි ඔප්පුවක් අවලංගු කළ හැකිය. එවැනි තැගි ඔප්පුවක් ලියා අත්සන් කළ දින සිට වසර දහයක් ඇතුළත සහ නඩු නිමිත්ත උපවිත වූ දින සිට වසර දෙකක් ඇතුළත අදාළ නඩුව ගොනු කර ඇත්නම් මිස, එවැනි නඩුකරයක් අධිකරණය විසින් භාරගැනීම නොකළ යුතුය.

02. සිවිල් නඩු විධිවිධාන සංග්‍රහය (පූර්ව නඩු විභාග කාර්ය පටිපාටිය) පනත් කෙටුම්පත

නඩු කීමේදී අත් විඳීමට සිදුවන අධික ප්‍රමාදය, මහජනතාව විසින් අධිකරණ පද්ධතිය කෙරෙහි ගොඩනගාගෙන ඇති විශ්වාසය ගිලිහී යාම, එමගින් මහජනතාවට මුහුණ දීමට සිදුවන දැඩි ආර්ථික දුෂ්කරතාවන් සැලකිල්ලට ගෙන නඩු විභාග වේගවත් කිරීම සඳහා අවශ්‍ය විධිවිධාන සලසා දෙමින් පූර්ව නඩු විභාග කාර්යය පටිපාටිය හඳුන්වාදීම පිණිස සිවිල් නඩු විධාන සංග්‍රහයට සංශෝධන සිදුකර ඇත.

පූර්ව නඩු විභාග කාර්ය පටිපාටිය මගින් නඩු විභාග කඩිනමින් අවසන් කිරීම සඳහා යම් නිශ්චිත නිගමනවලට අවතීර්ණ වීම පිණිස පූර්ව නඩු විභාග විනිසුරුවරුන්ට කටයුතු කිරීමට විධිවිධාන සලසා ඇත. එම පනත් කෙටුම්පත 2017 අංක 08 දරන පනත වශයෙන් 2017 මැයි මස 24 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලදී.

03. ඡන්ද හිමියන් ලියාපදිංචි කිරීමේ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත

බල කිරීම හේතුවෙන් සිය ඉඩකඩම් සහ දේපළ අතහැර දැමීමට සිදු වූ අවතැන් වූ පවුල්වල සහ තැනැත්තන්ගේ ඡන්ද අයිතිය ආරක්ෂා කිරීම සහ අභ්‍යන්තර වශයෙන් අවතැන් වූ තැනැත්තන්ට සහ ඔවුන්ගේ දරුවන්ට එලෙස අවතැන් වීමට පෙර සිය ස්ථිර වාසස්ථාන පිහිටි මැතිවරණ ප්‍රදේශයේ ඡන්දය ප්‍රකාශ කිරීම සඳහා සුදුසුකම් ලැබීමට හැකිවන කාර්ය පටිපාටිය හඳුන්වා දීමට මෙම නීතිය සම්පාදනය කරන ලදී. මෙම පනත් කෙටුම්පත 2017 අංක 10 දරන පනත වශයෙන් 2017 ජූලි 04 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලදී.

04. අපරාධ වැළැක්වීමේ (සංශෝධන) පනත

1926 අංක 02 දරන අපරාධ වැළැක්වීමේ ආඥා පනත මඟින් අපරාධකරුවන් හඳුනා ගැනීම හා අධීක්ෂණය කිරීම සම්බන්ධ නීති සංශෝධනය කිරීමට සහ ඒකාබද්ධ කිරීමට මූලික වශයෙන් ද, අපරාධයකට චෝදනා ලබන තැනැත්තන්ගේ ඇඟිලි සලකුණු නඩු විභාගයට පෙර ලබා ගැනීම සඳහාත් විධිවිධාන ඇත.

කෙසේ වෙතත් මූලික ආඥා පනත පැනවීමෙන් පසුකාලීනව ඇතැම් සාපරාධී ක්‍රියා නිගමනය සහ පාලනය කිරීම සඳහා විධිවිධාන සලසමින් නව නීති පාර්ලිමේන්තුව විසින් හඳුන්වා දී ඇති අතර එවැනි සාපරාධී ක්‍රියා/අපරාධ සිදු කරනු ලබන බවට චෝදනා ලබන තැනැත්තන්ගේ ඇඟිලි සලකුණු ලබා ගැනීම සම්බන්ධයෙන් පවතින අපරාධ වැළැක්වීමේ ආඥා පනත යටතේ විධිවිධාන සැලසීම යෝජිත සංශෝධන මඟින් අපේක්ෂා කෙරේ.

යම් වරදකරුවකුගේ ඇඟිලි සලකුණු ලබාගැනීම කළ යුතු අවස්ථා පුළුල් කිරීම පිණිස පනතේ උපලේඛනයට යම් නිශ්චිත වරදවල් ඇතුළත් කිරීම සඳහා වූ පනත් කෙටුම්පත 2017 අංක 29 දරන පනත වශයෙන් 2017 නොවැම්බර් 07 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලදී.

05. අධිකරණ සංවිධාන (සංශෝධන) පනත් කෙටුම්පත - මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීම සම්බන්ධ කෙටුම්පත

විවිධ අධිකරණයන්හි ගොඩ ගැසී ඇති විභාග වෙමින් තිබෙන නඩු සංඛ්‍යාව අවම කිරීම සඳහා මහාධිකරණ විනිසුරුවන්ගේ සංඛ්‍යාව 85 දක්වා ඉහළ නැංවීමට මෙම පනත් කෙටුම්පත 2017 අගෝස්තු මස 21 වන දිනැති රජයේ ගැසට් පත්‍රයේ පළ කරන ලදී.

2017 අගෝස්තු 23 වන දින පැවති නෛතික කටයුතු (දූෂණ විරෝධී) සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුවේ රැස්වීමක දී මහාධිකරණ විනිසුරුවරුන්ගේ සංඛ්‍යාව 85 දක්වා නොව 110 දක්වා වැඩි කළ යුතු බවට තීරණය කරන ලදී. එකී පදනම මත කමිටු මට්ටමේ සංශෝධනයක් ඇතුළත් කරන ලදී. මෙම පනත් කෙටුම්පත කමිටු මට්ටමේ සංශෝධන සහිතව පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කර 2017 නොවැම්බර් 07 වන දින සම්මත කරන ලදී.

06. අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් වෙත සහාය හා ආරක්ෂාව සැලැස්වීමේ පනතට යෝජිත සංශෝධන.

2015 අංක 04 දරණ අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් හට සහාය හා ආරක්ෂාව සැලැස්වීමේ පනතේ මූලික පරමාර්ථයක් වන අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් වෙත සහාය හා ආරක්ෂාව සැලැස්වීම තවදුරටත් ව්‍යාප්ත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ප්‍රකාරව සංශෝධනය කෙටුම්පත් කරන ලදී. වෙනත් රටක සිටින සාක්ෂිකරුවකුට ශ්‍රී ලංකාවට නොපැමිණ අදාළ රටෙහි පිහිටි මෙරටට අයත් තානාපති කාර්යාලයක සිට නිසි ක්‍රමවේදයකට යටත්ව සහ සාක්ෂියෙහි නිරවද්‍ය බව ආරක්ෂාවන බව තහවුරු වෙමින් සාක්ෂි ලබා දීමේ හැකියාව ලබා දීමට මෙම සංශෝධනය මඟින් යෝජිතය. මෙම පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් පසුව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර 2017 නොවැම්බර් මස 07 වන දින සම්මත වන ලදී.

5.1.1.2 යෝජිත සංශෝධන පනත් කෙටුම්පත්

01. ළමා (අධිකරණ ආරක්ෂාව) පිළිබඳ පනත් කෙටුම්පත

ශ්‍රී ලංකාව විසින් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තිය අපරානුමත කිරීමත් සමඟම ළමුන්ගේ රැකවරණය සහ ළමා අධිකරණ පද්ධතිය ආරක්ෂා කිරීම සම්බන්ධයෙන් පවතින අඩුපාඩුවලට ඉක්මන් සහ දිගුකාලීන ප්‍රතිචාර දැක්වීමේ අවශ්‍යතාවය උද්ගත වුණි. වර්තමානයේ මේ සම්බන්ධයෙන් 1939 අංක 48 දරන ළමයින් හා තරුණ තැනැත්තන් පිළිබඳ ආඥා පනත අදාළ වේ.

එකී අරමුණු සාක්ෂාත් කර ගැනීම පිණිස එම විෂයට අදාළ අමාත්‍යාංශ, පරිවාස හා ළමා ආරක්ෂක දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකාවේ UNICEF සංවිධානය, පොලිසිය, අධිකරණ වෛද්‍ය නිලධාරීන් සහ රාජ්‍ය නොවන සංවිධාන ආදී ප්‍රධාන පෙලේ සේවා සපයන්නන් සමඟ පවත්වන ලද සාකච්ඡාවන් පදනම් කර ගෙන ඉහත ආඥා පනතේ I, II, V සහ VI යන පරිච්ඡේද පරිවිෂ්ණිත කිරීමටත් ළමා අයිතිවාසිකම් පිළිබඳ එක්සත් ජාතීන්ගේ ප්‍රඥප්තියේ අඩංගු ප්‍රමිතීන් ඇතුළත් කර ජාත්‍යන්තරය පිළිගත් පනත් කෙටුම්පත් සකස් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගන්නා ලදී.

ඒ අනුව තවදුරටත් ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව අධිකරණමය ක්‍රියාවලියට ඇතුළත් වන ළමයකු සම්බන්ධයෙන් නීතිමය කටයුතු ඉටු කළ යුතු ආකාරය පිළිබඳ මෙම පනත් කෙටුම්පත විධිවිධාන සලසයි. මේ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද නීති කෙටුම්පත නීතිපතිගේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සහතිකය සඳහා ඉදිරිපත් කර ඇත.

02. කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත

2016 අංක 05 දරන කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත 2016 අප්‍රේල් මස 06 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත කර ඇති අතර, මෙම පනත් කෙටුම්පත නිසා වසර 30ක් පුරා පැවති සටන්කාමී ත්‍රස්තවාදී කණ්ඩායම්වල ක්‍රියාකාරකම් හේතුවෙන් අධිකරණයේ දී ඉඩම් ඇතුළු යම් නිශ්චල දේපළක් ආපසු ලබාගැනීම සඳහා සිය අයිතිවාසිකම් ක්‍රියාත්මක කර ගැනීමට නොහැකි වූ තැනැත්තන්ට (අවාසිදායක තත්ත්වයට පත් වූ තැනැත්තන්ට) කාලාවරෝධ ආඥාපනතේ විධිවිධානවලින් බැහැර කරනු ලැබේ. (68 වන පරිච්ඡේදය)

පනත මගින් ප්‍රදානය කරන ලද ප්‍රතිලාභ අත් විඳීම සඳහා පනත ක්‍රියාත්මක වන දින සිට වර්ෂ දෙකක (02) කාලය තුළ අධිකරණයක නඩුවක් ගොනු කළ යුතුය. පනත මගින් ආවරණය කෙරෙන තැනැත්තන්ගේ නොදැනුවත්කම හෝ වෙනත් යම් හේතු නිසා පනතේ ප්‍රතිලාභ භුක්ති විඳීමට සමහර තැනැත්තන්ට නොහැකි වී ඇත.

ඒ අනුව පනත ක්‍රියාත්මක කිරීමෙන් පසු වසර 4ක කාලයක දී පනතේ ප්‍රතිලාභ අවාසි සහගත තත්ත්වයට පත් තැනැත්තාට සලසා ගත හැකි අයුරින් කාලාවරෝධ (විශේෂ විධිවිධාන) පනතේ 4 වන වගන්තිය සංශෝධනය කිරීම සඳහා අරමුණු කරගනිමින් 2017නොවැම්බර් මස 24 වන දින කැබිනට් මණ්ඩලය වෙත සංදේශයක් ඉදිරිපත් කර ඇති අතර, ඊට අදාළ අනුමැතිය 2017 දෙසැම්බර් මස 12 වන දින ලැබී ඇත. ඒ අනුව කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරන ලද කෙටුම්පත 2018 ජනවාරි මුල් සතිය තුළ දී ලබා ගැනීමට බලාපොරොත්තුවෙන් සිටී.

03. අසභ්‍ය ප්‍රකාශන පනත් කෙටුම්පත

අසභ්‍ය ප්‍රකාශනවලට අදාළ වර්තමාන නීතිය, ළමයින් සම්බන්ධයෙන් ක්‍රියාකිරීම පිණිස 1995 දී සංශෝධනය කරන ලද 1883 පනවන ලද නීති සංග්‍රහයේ ද, 1983 දී සංශෝධිත 1927 අශ්ශීල ප්‍රකාශන ආඥා පනතේ ද, අන්තර්ගත වේ. මෙම නීති ප්‍රඥප්ති දෙකෙහි අන්තර්ගත නෛතික විධිවිධාන වර්තමානයේ සලකා බලනු ලබන අපරාධ මැඩලීමට ප්‍රමාණවත් නොවේ. විශේෂයෙන්ම පවත්නා නෛතික විධිවිධාන භාවිතා කරමින් මෙම අපරාධ රැල්ලේ ඇති සංකීර්ණත්වය මැඩපැවැත්වීම කිසිසේත්ම ප්‍රමාණවත් මට්ටමකින් සිදුකළ නොහැකිය.

අවසන් පනත් කෙටුම්පත සඳහා නීතිපතිවරයා විසින් නිකුත් කරනු ලබන ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සහතිකය බලාපොරොත්තුවෙන් සිටී.

04. නොතාරිස් (සංශෝධන) පනත් කෙටුම්පත

ව්‍යාජ ලෙස ලේඛන ලියා සහතික කිරීම, ව්‍යාජ ලේඛන මත ඉඩම් විකිණීම වැනි වංචා සහගත ඉඩම් ගනුදෙනු බහුල ලෙස පැවතීම හේතුවෙන් එවැනි වංචනික ක්‍රියා අවම කිරීම සඳහා සහ එකී වංචනිකයන් නීතිය හමුවට යුහුසුළුව රැගෙන යාම කඩිනම් කිරීම සඳහා නොතාරිස් ආඥා පනත සංශෝධනය කිරීම සඳහා කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඒ අනුව වංචා වැළැක්වීම පිණිස සාධන පත්‍ර ලියා අත්සන් තබන අවස්ථාවේ දී ජීවමිතික අත්සන් උපයෝගී කර ගැනීම සඳහා ප්‍රතිපාදන අන්තර්ගත කරමින් සකස් කරන ලද පනත් කෙටුම්පත වැඩිදුර කටයුතු සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර ඇත. ව්‍යවස්ථා කටයුතු පිළිබඳ අමාත්‍ය මණ්ඩල අනු කාරක සභාව විසින් 2016 නොවැම්බර් මස 01 වන දින එකී කෙටුම්පත අනුමත කිරීමෙන් ඉක්බිතිව නීතිපති දෙපාර්තමේන්තුවේ නිරීක්ෂණ ඇතුළත් කරමින් කෙටුම්පතක් නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත ඉදිරිපත් කර ඇත. නීතිපතිවරයාගේ නිරීක්ෂණ ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යවා ඇති අතර, එය නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත ද යොමු කර ඇත. ඉන් අනතුරුව නීතිඥ සංගමයේ නිරීක්ෂණ ද ලබා ගන්නා ලද අතර, ඒ අනුව කෙටුම්පත සකස් කෙරෙමින් පවතී.

05. මුස්ලිම් විවාහ සහ දික්කසාද (සංශෝධන) පනත් කෙටුම්පත

ගරු අධිකරණ අමාත්‍යවරයා විසින් පත්කරන ලද විග්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනාධිපති නීතිඥ සලීම් මාර්සුන් මහතාගේ සභාපතිත්වයෙන් යුක්ත කමිටුවක් මගින් මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සඳහා සංශෝධන සාකච්ඡා කෙරෙමින් පවතී. මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත සඳහා යෝජිත සංශෝධන සම්බන්ධයෙන් අවසන් වාර්තාව සකස් කෙරෙමින් පවතී. එසේම මෙම කාරණය සලකා බැලීම සඳහා අමාත්‍යවරුන් පිරිසකගෙන් සමන්විත කමිටුවක් ද පත් කර තිබේ.

06. ඇටෝර්නි බලපත්‍ර (සංශෝධන) පනත් කෙටුම්පත

වංචා වැළැක්වීමේ අපේක්ෂාවෙන් මෙම ආඥා පනත සංශෝධනය කෙරේ. ගරු අධිකරණ අමාත්‍යවරයා විසින් පත්කරන ලද, ජනාධිපති නීතිඥ නිහාල් ජයමාන්න මහතාගේ ප්‍රධානත්වයෙන් ක්‍රියා කරන ලද කමිටුව විසින් පනත් කෙටුම්පත සකස් කර ඇත. අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් පසුව නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කර ඇත.

එම පනත් කෙටුම්පතට නීති කෙටුම්පත් සම්පාදක විසින් නීතිපතිවරයාගේ නිරීක්ෂණ ඇතුළත් කර ඇති අතර, එය ස්වදේශ කටයුතු අමාත්‍යාංශය වෙත යවා ඇත. මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නිර්දේශයන් ලැබී ඇති අතර, ඒ අනුව මෙම පනත් කෙටුම්පත සංශෝධනය කර ඇති අතර, අවසන් කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව ස්වදේශ කටයුතු අමාත්‍යාංශයට යොමු කොට ඇත.

07. අපරාධ නඩු විධාන සංග්‍රහය (විශේෂ විධිවිධාන) පනත් කෙටුම්පත

(නීතිඥවරයෙකු වෙත ප්‍රවේශ වීම)

අත්අඩංගුවට ගත් තැනැත්තෙකුට නීතිඥවරයකුගේ උපදෙස් ලබා ගැනීම පිණිස ඒ තැනැත්තාට තිබෙන අයිතිවාසිකම් හඳුන්වාදීම පිණිස අපරාධ නඩු විධාන සංග්‍රහයට කරන යෝජිත සංශෝධන සමාලෝචනය කිරීම පිණිස ගරු අධිකරණ අමාත්‍යවරයා විසින් ගරු නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් පත් කළ කමිටුව විසින් කෙටුම්පතක් සකස් කරන ලදී.

ඒ අනුව ප්‍රථම කොට වසර හතරක (04) ක කාල සීමාවක් සඳහා පමණක් බලාත්මක වනපරිදි පනත පැනවීමටත්, එහි ක්‍රියාකාරීත්වය පිළිබඳව සිදු කරනු ලබන ඇගයීමක් මත පදනම්ව පනතේ කාලය තවදුරටත් දීර්ඝ කිරීමට විධිවිධාන ඇතුළත් කරන ලද පනත් කෙටුම්පත 2017 නොවැම්බර් 14 වන දින ගැසට් පත්‍රයේ පළ කිරීමෙන් අනතුරුව, 2017 දෙසැම්බර් 04 වන දින දී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. දෙවන වර පාර්ලිමේන්තු කියවා අනුමත කර ගැනීමට නියමිතය.

08. භාර ආඥාපනත

මුදල් විශුද්ධීකරණය සහ ත්‍රස්තවාදයට මුදල් සැපයීමේ අවදානම අවම කිරීම පිණිස මෙම පනතේ විෂය පථය පුළුල් කොට ජාත්‍යන්තර සම්මතයන්ට අනුකූලව සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ආසියා ගාන්තිකර කණ්ඩායම විසින් පවත්වන ලද ඇගයීම් මගින් සහ මූල්‍ය බුද්ධි ඒකකය මගින් පෙන්වා දී ඇත. උක්ත සඳහන් කරුණුවලට අනුකූලව ආඥා පනත සංශෝධනය කිරීම සඳහා අනුමැතිය අපේක්ෂාවෙන් අධිකරණ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා 2016 මාර්තු මස 30 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් අනුමැතිය ලබා දෙන ලදී.

නීතිපතිවරයාගේ සහතිකය ලැබීමෙන් අනතුරුව අදාළ පනත් කෙටුම්පත ගැසට් පත්‍රයේ පළ කිරීමට සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2017 නොවැම්බර් මස 02 දින ගැසට් පත්‍රයේ පළ කර ඇත.

09. 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථාන පනත

2005 අංක 37 දරන පනතින් සංශෝධිත 2000 අංක 44 දරන ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථාන පනත මගින් ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පිහිටුවීම සහ ඊට ආනුෂංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සලස්වනු ලබයි.

කළමනාකරණ මණ්ඩලයේ සභාපතිවරයා පත් කිරීමේ බලධාරියා හැඟවීම පිණිස, අධිකරණ විෂය භාර අමාත්‍යවරයා වෙත බලය ලබා දෙමින් පනත සංශෝධනය කිරීමට යෝජනා කරන ලදී. තව ද, රේඛීය නියෝජිතයන්ගෙන් අතර වූ දුර්වල සම්බන්ධීකරණය හේතුවෙන් ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානයේ කාර්යයන් ප්‍රමාණවත් තරම් සුසංවාදී නොවන බව නිරීක්ෂණය කර ඇත.

මේ පිළිබඳ සලකා බැලීමෙන් පසුව අධිකරණ ලේකම්වරයා හෝ ඔහු විසින් නම් කරනු ලබන නියෝජිතයකු හෝ කර්මාන්ත හා වාණිජ අමාත්‍යාංශ ලේකම්වරයා හෝ ඔහු විසින් නම් කරන ලද නියෝජිතයකු, භාණ්ඩාගාර ලේකම්වරයා හෝ ඔහු විසින් නම් කරනු ලබන නියෝජිතයකු සහ අධිකරණ අමාත්‍යවරයා විසින් නම් කරන ලද මුළු නියෝජිත සංඛ්‍යාව දෙකක් වන සේ තවත් අමතර නියෝජිතයකු ඇතුළත් කිරීමට හැකි වන පරිදි පනතේ 5 වන වගන්තිය සංශෝධනය කිරීමට යෝජනා කර ඇත. ඒ අනුව, පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළකිරීම සඳහාත්, එය පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහාත් අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, ඒ අනුව 2017.11.02 වන දින රජයේ ගැසට් පත්‍රයේ පළ කර 2017.11.21 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.

10. සිවිල් නඩු විධාන සංග්‍රහයට කරනු ලබන සංශෝධනය (118, 119 වන වගන්ති) දිවුරුම් දුන් භාෂා පරිවර්තකවරුන් පත්කිරීම

දැනට දිවුරුම්දුන් භාෂා පරිවර්තකවරුන් පත්කිරීම පිළිබඳ විධිමත් ක්‍රියාපටිපාටියක් හෝ ඔවුන්ගේ වෘත්තීය වර්ධන අධීක්ෂණය කිරීමේ ක්‍රමවේදයක් නොමැත. සිවිල් නඩු විධාන සංග්‍රහයේ 119 වන වගන්තිය තුළ මේ සම්බන්ධයෙන් යම් විධිවිධාන අන්තර්ගත වුව ද, එකී විධිවිධාන තුළින් ප්‍රමාණවත් පරිදි ගැටළු සහගත තත්ත්වයන්ට පිළියම් නොලැබෙන බව නිරීක්ෂණය කර ඇත.

මේ පිළිබඳ සලකා බැලීමෙන් පසුව, සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනය කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇති අතර, කෙටුම්පත නීති කෙටුම්පත් සම්පාදක විසින් ඉදිරිපත් කර ඇත. මේ වන විට අධිකරණ අමාත්‍යාංශය විසින් පනත් කෙටුම්පත සමාලෝචනයෙන් පසුව අවසන් කෙටුම්පත සකස් කිරීමට නීති කෙටුම්පත් සම්පාදක වෙත යොමු කොට ඇත.

11. බෙදුම් නඩු නීතිය සම්බන්ධයෙන් යෝජිත සංශෝධන

පරවේණි නිලකාරයාට බෙදුම් නඩුවක් හෝ පංගුවට අයත් ඉඩමක් සම්බන්ධයෙන් නඩුකරයක් ගෙන ඒමට හැකි වන පරිදි බෙදුම් පනත සංශෝධනය කිරීම මෙමඟින් අරමුණු කරයි. මෙය විභාග වෙමින් පවතින සියලු නඩු ආවරණය වන ලෙස අතීතයට බලපාන පරිදි සංශෝධනය කිරීමට නියමිතය. ඒ අනුව සකස් කරන ලද සංශෝධිත පනත් කෙටුම්පත නීතිපති වෙත යොමු කර ඇති අතර, මීට අදාළ වැඩිදුර සාකච්ඡා සිදු කරමින් පවතී.

12. 1978 අංක 02 දරන අධිකරණ සංවිධාන පනත (45 වන වගන්තියට කරනු ලබන සංශෝධනය)

දිවයිනේ සියලුම පරිපාලන දිස්ත්‍රික්ක සඳහා සාමදාන විනිශ්චයකාරවරුන් පත්කිරීමත් පහත දැක්වෙන වැඩිදුර සංශෝධන සිදු කිරීම මෙම සංශෝධනයේ අරමුණු වේ.

- 1) පත්වීම් අවසන් කිරීම, අවලංගු කිරීම සහ අත්හිටුවීම් සම්බන්ධයෙන් විධිවිධාන සැලැස්වීම් සඳහා වූ නියෝග ;
- 2) දැනටමත් පත්කර ඇති සාමදාන විනිශ්චයකාරවරුන් අදාළ පරිපාලන දිස්ත්‍රික්ක යටතේ ඇතුළත් කිරීම;

අවසන් කෙටුම්පත සඳහා ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ නීතිපතිවරයාගේ සහතිකය අපේක්ෂාවෙන් සිටියි.

13. 2002 අංක 25 දරන සාපරාධී කරුණු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය සහයෝගිතාව දැක්වීමේ පනතට කරනු ලබන සංශෝධනය

මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදී කටයුතු වලට මුදල් සම්පාදනය කිරීම වැළැක්වීම සම්බන්ධයෙන් ආසියා පැසිෆික් කණ්ඩායමේ කරුණු දැක්වීම සහ දූෂණයට එරෙහි එක්සත් ජාතීන්ගේ සම්මුතියට සහ සයිබර් අපරාධ පිළිබඳ බ්‍රසීලයේ සම්මුතියට අනුගත වීම පිළිබඳ අවධානය යොමු කරමින්, අන්‍යෝන්‍ය නෛතික සහයෝගිතාවය දැක්වීමේ පනත සංශෝධනය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය වෙත අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වී ඇත. නීති කෙටුම්පත් සම්පාදක විසින් මූලික කෙටුම්පත යොමුකර ඇති අතර අධිකරණ අමාත්‍යාංශය විසින් එය අධ්‍යයනය කරමින් සිටියි.

14. අපරාධයක වගකීම දැරීම සඳහා වූ අවම වයස

(අ) දණ්ඩ නීති සංග්‍රහය (සංශෝධන) පනත් කෙටුම්පත

වයස අවුරුදු 12 ට අඩු ළමයකු විසින් සිදුකරන කිසිවක් වරදක් නොවන බව යෝජිත සංශෝධනය විසින් විශේෂයෙන් දක්වා ඇත. තව ද, වයස අවුරුදු 12ට වැඩි 14ට අඩු ළමයකු සම්බන්ධයෙන්, එම ළමයා විසින් සිදුකරන ලද දෝෂාරෝපිත අපරාධය පිළිබඳව ප්‍රමාණවත් වේතනාවක් හෝ අවබෝධයක් දරාගැනීමට හැකියාවක් ඇති විචාරණ බුද්ධියක් එම ළමයා සතුද යන්න නිශ්චය කිරීමේ අභිමතය මහේස්ත්‍රාත්වරයා වෙත ප්‍රදානය කිරීම සඳහා මෙම පනතින් ප්‍රතිපාදන සලසනු ලබයි. මෙම සංශෝධනය 2016 ඔක්තෝබර් මස 24 වන දින අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන ලද අතර, 2016 නොවැම්බර් මස 01 වන දින අදාළ අමාත්‍ය මණ්ඩල තීරණය ලබා දී ඇත. නීතිපතිවරයාගේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සහතිකය ද ලැබී ඇත. එමඟින් මෙම පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීම සහ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට අනුමැතිය ලබා දී ඇත.

ඒ අනුව මේ හා අනුබද්ධිත අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට සංශෝධන නීතිපතිවරයාගේ ව්‍යවස්ථානුකූලභාවය පිළිබඳ සහතිකය ලැබෙන තෙක් රඳවා ඇත.

(ආ) අපරාධ නඩු විධාන සංග්‍රහය (සංශෝධන පනත)

දණ්ඩ නීති සංග්‍රහයට කරනු ලබන උක්තසංශෝධනයට අමතරව, ළමයා විසින් සිදුකරන දෝෂාරෝපිත වරද සම්බන්ධයෙන් ඔහුගේ හැසිරීම සහ ප්‍රතිවිපාකය විනිශ්චය කිරීමට ප්‍රමාණවත් තරම් පරිණත වූ අවබෝධයක් ළමයා විසින් ලබා තිබේ ද යන්න පිළිබඳ නිරීක්ෂණයට ලක්කොට රජයේ වෛද්‍යවරයාගේ මතය පොලීසිය වෙත වාර්තා කිරීමටත්, ළමයා හට යම් විකිත්සක ප්‍රතිකාරයක් අවශ්‍ය ද යන්න තීරණය කිරීම සඳහාත් රජයේ වෛද්‍ය නිලධාරියකු වෙත ළමයා ඉදිරිපත් කිරීමට මහේස්ත්‍රාත්වරයාට ඉඩ සැලසීම සඳහා විධිවිධාන සැලසීමට මෙම සංශෝධනය හඳුන්වා දෙන ලදී.

අපරාධ නඩු විධාන සංග්‍රහ (සංශෝධන) පනතට කරනු ලබන සංශෝධන කෙටුම්පත නීතිපතිවරයාගේ නිරීක්ෂණ සඳහා ඉදිරිපත් කරන ලද අතර, එම නිරීක්ෂණ ඇතුළත් අවසන් කෙටුම්පත ව්‍යවස්ථානුකූල සහතිකය ලබාගැනීම සඳහා නීතිපතිවරයා වෙත ඉදිරිපත් කර ඇත.

15. ගර්භනීභාවය අවසන් කර ගැනීමේ අවසරලත් ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම පිණිස දණ්ඩ නීති සංග්‍රහයට සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට සිදු කරන සංශෝධන

හඳුනාගත් පහත සඳහන් නිශ්චිත අවස්ථාවල දී වින්දිත තැනැත්තියගේ හෝ වින්දිත තැනැත්තිය බාල වයස්කාරියක වන අවස්ථාවක දී භාරකරුගේ කැමැත්ත සහිතව ආරක්ෂිත සහ නෛතික ගබ්සා ක්‍රියා මාර්ගවලට ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම මෙම සංශෝධනයේ අරමුණ වේ.

- ස්ත්‍රී දූෂණය සහ ව්‍යාභිචාරයෙන් ඇති වන ගර්භනීභාවය.
- වයස අවුරුදු 16ට අඩු ගැහැණු ළමයකු ගර්භනීභාවයට පත් වීම. (ව්‍යවස්ථාපිත ස්ත්‍රී දූෂණයේ වින්දිතයකු) සහ,
- බරපතල කළල දුබලතාවයන් ඇති අවස්ථාවක දී.

ඉහත සංශෝධනයන් සඳහා 2017 ජනවාරි මස 17 වන දින ලද අමාත්‍ය මණ්ඩල අනුමැතියේ කොන්දේසි ප්‍රකාරව ගරු අධිකරණ අමාත්‍යවරයා විසින් ආගමික කටයුතු පිළිබඳ ගරු අමාත්‍යවරුන් ඇතුළුව සියලු ආගමික නායකයින් සමඟ සංවාදයක් පැවැත්වීමට කටයුතු කරන ලදී. මේ පිළිබඳ වැඩිදුර සලකා බැලීම සඳහා නීතිපතිතුමාගේ සභාපතිත්වයෙන් යුතු කමිටුවක් වෙත ඉදිරිපත් කර ඇත.

16. දණ්ඩ නීති සංග්‍රහයට සිදු කිරීමට නියමිත සංශෝධන (වෛවාහක ස්ත්‍රී දූෂණය, පුරුෂයන් අතර දැඩි අශෝභන ලිංගික ක්‍රියා (365අ) සහ හඳුනාගත් විශේෂ අවස්ථාවල දී සිදු කරනු ලබන ගබඩා කිරීම)

දණ්ඩ නීති සංග්‍රහයට අදාළව ඉහත සංශෝධනයන් සලකා බැලීම සඳහා නීතිපතිතුමාගේ සහාපතිත්වයෙන් යුතු කමිටුව මඟින් කටයුතු කෙරෙමින් පවතී.

17. 1941 අංක 39 දරන ණය සහනදායක පනත් කෙටුම්පත

උක්ත ආඥා පනත මඟින් ණය සහනදායක මණ්ඩලය පිහිටුවීම හා ඊට අදාළ වන ආනුශංගික කරුණු සම්බන්ධයෙන් විධිවිධාන සලසා ඇත. මහජනයාට පහසු ප්‍රවේශයක් ලබා දීම සඳහා වර්තමානයේ කොළඹට පමණක් සීමා වී ඇති ණය සහනදායක මණ්ඩලය දිවයිනේ විවිධ ප්‍රදේශවල ශාඛා මණ්ඩල පිහිටුවීම මඟින් වඩාත් ප්‍රවලිත කිරීම සඳහා මෙම සංශෝධන පනත් මඟින් යෝජනා කර ඇත.

ඒ අනුව ශාඛා මණ්ඩල පිහිටුවීම සඳහා අවශ්‍ය වන පරිදි මණ්ඩලයේ සාමාජිකයින් සංඛ්‍යාව වැඩි කිරීමටත්, සාමාජිකයන්ගේ පත් කිරීමේ සුදුසුකම් වෙනස් කිරීම සඳහා ඉදිරිපත් කළ අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අනුමැතිය ලබා ගැනීමෙන් අනතුරුව ආඥා පනත සංශෝධනය කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත යොමු කර ඇත.

18. සංස්ථාගත නීති අධ්‍යාපන සභා ආඥා පනතේ 7 වන වගන්තිය යටතේ සංස්ථාගත නීති අධ්‍යාපන සභාව විසින් එහි 2 වන රීතිය සංශෝධනය කිරීම

උක්ත රීතිය සංශෝධනය කිරීම මඟින් ශ්‍රී ලංකා නීති විද්‍යාලය සඳහා නියෝජ්‍ය විදුහල්පති තනතුරක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

වර්තමානයේ විදුහල්පතිවරයා විසින් සිදු කළ යුතු රාජකාරි වලින් කොටසක් පැවරීම සඳහා දෙවන පාලනාධිකාරියක් ඇති කිරීම මෙම සංශෝධනයේ අරමුණ වේ.

අදාළ සංශෝධනය සඳහා ගරු අධිකරණ අමාත්‍යතුමියගේ එකඟතාව ලබා ගැනීමෙන් පසු සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ රීති අංක 2 සංශෝධනය කෙටුම්පත් කිරීම සඳහා නීති කෙටුම්පත් සම්පාදකවරයා වෙත යොමු කරන ලදී. නීති කෙටුම්පත් සම්පාදක විසින් ඉදිරිපත් කළ කෙටුම්පත ගැසට් පත්‍රයේ පල කරන ලද අතර, මෙම සංශෝධනය සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබා ගැනීම පිණිස ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල සංදේශය සඳහා අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව එකී සංශෝධනය ඉදිරි කටයුතු සඳහා පාර්ලිමේන්තුවට යොමු කර ඇත.

19. අපරාධ නඩු විධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීම පිණිස ඉදිරිපත්කරන පනත් කෙටුම්පත (මහේස්ත්‍රාත්වරුන් විසින් පොලිස් ස්ථාන අධීක්ෂණය කිරීම සඳහා බලය පැවරීම)

ඉහත සඳහන් සංශෝධන කෙටුම්පත් කිරීම සඳහා 2017 නොවැම්බර් මස 07 වන දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත නිරීක්ෂණය සඳහා අමාත්‍යාංශයට ඉදිරිපත් කර ඇත.

20. යැපෙන්නෙකුගේ මරණය සම්බන්ධයෙන් වන්දි ලබා ගැනීම

ඉහත සඳහන් පනත කෙටුම්පත් කිරීම සඳහා 2017 ඔක්තෝම්බර් මස 24 වන දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මඟින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් කෙටුම්පත් කරන ලද පනත් කෙටුම්පත නිරීක්ෂණය සඳහා කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර ඇත.

5.1.2 ශ්‍රී ලංකා නීති වාර්තා

ශ්‍රී ලංකා නීති වාර්තා මුද්‍රණය කිරීමේ කටයුතු අඛණ්ඩව සිදුකරමින් පවතියි. ශ්‍රී ලංකාවේ ශ්‍රේෂ්ඨාධිකරණය සහ අභියාචනාධිකරණය විසින් ලබාදෙන ලද වැදගත් නඩු තීන්දු ඇතුළත් නීති වාර්තා වෙළුම් දෙකක් සෑම වර්ෂයකදීම මුද්‍රණය කරනු ලැබේ.

5.1.3 ජාත්‍යන්තර සම්මුතීන් ක්‍රියාත්මක කිරීම

5.1.3.1 බන්ධනාගාරවල පවතින තදබදය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සම්බන්ධ අධිකරණමය සහ නෛතික හේතු සොයා බැලීම පිළිබඳ කාර්යය සාධක බලකාය

බන්ධනාගාර තදබදයට බලපානු ලබන නීතිමය හා අධිකරණ කාරණා සොයා බැලීම සඳහා කාර්යය සාධක බලකාය ස්ථාපිත කළ අතර, ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම් සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරීම් සහ හින්දු කටයුතු අමාත්‍යාංශ ලේකම්ගේ සහායකත්වයෙන් මෙහෙය වනු ලබන අතර, ඒ සම්බන්ධයෙන් අධිකරණ සේවා කොමිෂන් සභාව, නීතිපති දෙපාර්තමේන්තුව, රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව, ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව, පොලිස් දෙපාර්තමේන්තුව, විනිශ්චයකරුවන් පුහුණු කිරීමේ ආයතනය, නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ දෙපාර්තමේන්තුව නියෝජනය ද සමඟ මෙම බලකාය කටයුතු කරනු ලබයි.

ඒ අනුව බන්ධනාගාරවල පවතින තදබදය සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණය සම්බන්ධ අධිකරණමය සහ නෛතික හේතු සොයා බැලීම පිළිබඳ කාර්යය සාධක බලකායේ පළමු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලදී. නෛතික කටයුතු (දූෂණ විරෝධී) සහ මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව මගින් පහත නිර්දේශයන් ද ඇතුළත් එකී පළමු වාර්තාවේ නිර්දේශ සලකා බලමින් පවතී.

- 1999 අංක 46 දරන ප්‍රජාපාදක විශෝධන පනත ඵලදායී ලෙස බලාත්මක කිරීම සඳහා අධිකරණ සේවා කොමිෂන් සභාවෙහි සහ ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන් පුහුණු කිරීමේ ආයතනයෙහි සහය ඇතිව ප්‍රජා විශෝධන දෙපාර්තමේන්තුව සහ මහේස්ත්‍රාත්වරුන් අතර සංවාදයකට අවතීර්ණ වීම.
- දඩ මුදල් ගෙවීමට නොහැකි තැනැත්තන් සම්බන්ධයෙන් විවිධ ප්‍රමාණවලින් දඩ ගෙවීමට ඉඩ සැලැස්වීම ඵලදායී ලෙස බලාත්මක කිරීම සඳහා ද ඉහත ආයතන එක්ව සාකච්ඡා කිරීම.
- 1991 අංක 8 දරන රක්ෂිත බන්ධනාගාර ගත කළ සිරකරුවන් මුදා හැරීම පිළිබඳ පනතේ ප්‍රතිපාදන අනුව මාසකට වරක් බන්ධනාගාරය වෙත මහේස්ත්‍රාත්වරයාගේ පැමිණීම තහවුරු කිරීම හා අධිකරණ සේවා කොමිෂන් සභාව මගින් අධීක්ෂණය කිරීම.
- බන්ධනාගාරයට යොමු කරන සිරකරුවන් සංඛ්‍යාව අවම කර ගැනීම සඳහා පොලිස් ඇප ලබා දීම සම්බන්ධයෙන් ඇප පනතේ විධිවිධාන පිළිබඳ ශ්‍රී ලංකා පොලිසිය දැනුවත් කිරීම.

5.1.3.2 මරණ දඬුවම ජීවිතාන්තය දක්වා සිර දඬුවමක් ලෙස ලිහිල් කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට ගරු අධිකරණ අමාත්‍යාලය විසින් පත් කළ කමිටුව

2013 සැප්තැම්බර් මස 26 වන විට සියලු නඩු හා අභියාචන අවසන්ව මරණ දඬුවම ලබා දී ඇති සිරකරුවන් සම්බන්ධයෙන් සලකා බලා ඔවුන් වෙත පනවා ඇති මරණීය දණ්ඩනය ජීවිතාන්ත සිරදඬුවම් බවට පත් කිරීම මෙම කමිටුව මගින් සිදු වේ.

අතිගරු ජනාධිපතිතුමා වෙත ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 34 වන ව්‍යවස්ථාව මගින් පවරා ඇති බලතල මත මරණ දඬුවම නියමව සිටි සිරකරුවන්ට පහත පරිදි වාර 04ක දී ජීවිත සමාව ලබා දී ඇත.

දිනය	සිරකරුවන් ගණන
2015.12.11	34
2016.04.20	83
2016.05.20	70
2017.02.04	60
එකතුව	247

මරණ දඬුවම, ජීවිතාන්ත සිරදඬුවම් සහ දීර්ඝ කාලීන සිරදඬුවම් ලබන සිරකරුවන්ගේ දඬුවම් ලිහිල් කිරීම පිණිස නිර්දේශ ඉදිරිපත් කිරීමට හිටපු ගරු අධිකරණ අමාත්‍යාලය විසින් 2017 වර්ෂයේ දී පත් කළ කමිටුව සඳහා 2017 පෙබරවාරි මස 08 වන දින අමාත්‍ය මණ්ඩල කාර්යාලයේ අනුමැතිය ලැබී ඇත. ඒ අනුව කමිටුව විසින් මේ වන විට දීර්ඝ කාලීන සිරකරුවන් සම්මුඛ පරීක්ෂණයට භාජනය කරමින් පවතී.

5.1.3.3 2001 අංක 10 දරන ජාත්‍යන්තර ළමා පැහැරගෙන යාම පිළිබඳ සිවිල් ක්ෂේත්‍රයන්ට අදාළ සම්මුති පනත

2001 අංක 10 දරන ජාත්‍යන්තර ළමා පැහැරගෙන යාම පිළිබඳ සිවිල් ක්ෂේත්‍රයන්ට අදාළ සම්මුති පනතට අදාළව අයදුම්පත් 52ක් ලැබී ඇත. ඇතැම් අයදුම්පත් සම්බන්ධයෙන් නඩු පැවරීමෙන් තොරව බේරුම් කර ඇත. මේ වන විට මහාධිකරණය සහ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මීට අදාළ නඩු 2ක් විභාග වෙමින් පවතියි.

5.1.3.4 වරදකරුවන් හුවමාරු කිරීම

1995 අංක 05 දරන පනත මගින්, ශ්‍රී ලංකාව තුළ දී, වරදක් කළ වෙනත් රටක පුරවැසියකු එම රටට භාරදීම සඳහා සහ වෙනත් රටක දී වරදක් සිදුකරන ලද ශ්‍රී ලාංකික පුරවැසියෙකු මේ රටට භාරදීම සම්බන්ධයෙන් විධිවිධාන සලස්වනු ලබයි.

එක්සත් රාජධානියේ දී වරදකරුවන් වූ ශ්‍රී ලාංකිකයින් තිදෙනෙකු මෙම පනතේ විධිවිධාන යටතේ ස්වකීය දඬුවම් කාලය ගත කිරීමට ශ්‍රී ලංකාවට භාර දෙන ලදී. ඉන්දියානු රජය විසින් කරන ලද ඉල්ලීම් මත ශ්‍රී ලංකාවේ දී වරදකරුවන් වූ ඉන්දියානු ජාතික සිරකරුවන් තිදෙනෙකු ඉන්දියාවේ දී ඉතිරි දඬුවම් කාලය ගත කිරීමට ඉන්දියානු රජයට භාර දෙන ලදී.

කුවේට් රාජ්‍යයේ සිටින ශ්‍රී ලාංකික සිරකරුවන් අතරින් 151ක් වූ සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවේ දී ඔවුන්ට ඉතිරිව ඇති සිර දඬුවම් කාලය ගත කිරීමට කැමැත්ත පල කරමින් විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා සිය ඉල්ලීම් යොමු කර ඇති අතර ඒ සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු සිදු කෙරෙමින් පවතී. අමාත්‍ය මණ්ඩල අනුමැතිය යටතේ ශ්‍රී ලංකාව සහ ඉරානය අතර වරදකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම අත්සන් කිරීමට නියමිතව පවතී.

ශ්‍රී ලංකා සහ තායිලන්ත රජයන් අතර සිරකරුවන් හුවමාරු කිරීමේ ගිවිසුම කෙටුම්පත් කිරීම සඳහා 2017 සැප්තැම්බර් මස සාකච්ඡාවක් ශ්‍රී ලංකාවේ දී පැවැත් වූණු අතර, එම ගිවිසුම අත්සන් කිරීම සහ අපරානුමත කිරීම සඳහා අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලබා ගැනීමට කටයුතු කරමින් පවතී.

5.1.3.5 සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාවට අදාළ ගිවිසුම්

සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගීතාව පිළිබඳ විධිවිධාන බලාත්මක කිරීමේ අරමුණින් විනය, එක්සත් අරාබි රාජධානිය, ඉන්දියාව, තායිලන්තය, බෙලාරුස්, පකිස්තානය සහ රුසියාව ඇතුළු රටවල් සමඟ ශ්‍රී ලංකාව ගිවිසුම් අපරානුමත කර අත්සන් කර තිබේ. මෙම ගිවිසුම් මඟින් සාපරාධී කාරණාවල දී සහයෝගය දැක්වීම පිළිබඳ ව රාජ්‍ය පාර්ශ්වයන් විසින් විමර්ශනය කිරීම, පැමිණිලි ගොනු කිරීම, නඩු විභාග කිරීම සහ නීති කෘත්‍යයන්ගේ ප්‍රතිඵල ක්‍රියාත්මක කිරීම යන කරුණු පිළිබඳ විෂයයන් දක්වා ඇත.

එසේම, ශ්‍රී ලංකාව 2016.06.25 දින යුක්රේනය සමඟ සාපරාධී කාරණා සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය නෛතික සහාය දැක්වීමේ ගිවිසුමක් අත්සන් කරන ලදී. එකී යුක්රේනය සමඟ අත්සන් තබන ලද ගිවිසුම, 2002 අංක 25 දරන පනතේ 2 වන වගන්තිය ප්‍රකාරව නිකුත් කරන ලද අංක 1992/78 සහ 2016.11.11 දිනැති නියමය යටතේ 2017. 03. 23 වන දින පාර්ලිමේන්තුවේ දී සම්මත කරන ලදී.

අන්‍යෝන්‍ය නෛතික සහාය දැක්වීම සඳහා ශ්‍රී ලංකාව සහ ස්විස්ටර්ලන්තය අතර සාපරාධී කරුණු සම්බන්ධයෙන් අන්‍යෝන්‍ය නෛතික සහාය දැක්වීමේ ගිවිසුම 2017.12.11 දින අත්සන් කරන ලදී.

5.1.3.6 විදේශගත වී සිටින විත්තිකරුවන්ට/ සාක්ෂිකරුවන්ට ශ්‍රී ලංකාවේ අධිකරණ වලින් නිකුත් කරනු ලැබූ සිතාසි සම්බන්ධ තොරතුරු.

2000 අංක 39 දරන සිවිල් සහ වාණිජ කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීමේ පනත අනුව, 2017.01.01 සිට 2017.12.31 දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලංකාවේ අධිකරණවලින් නිකුත් කරන ලද සිතාසි 477 ක් පහත සඳහන් පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා විදේශ රටවලට යොමු කරන ලදී.

රට	නිකුත් කරන ලද සිතාසි සංඛ්‍යාව	රට	නිකුත් කරන ලද සිතාසි සංඛ්‍යාව
ඇල්ගනිස්ථානය	01	යුක්රේනය	01
දකුණු අප්‍රිකාව	01	ස්කොට්ලන්තය	02
ඕස්ට්‍රේලියාව	28	මලයාසියාව	07
බහරේන්	05	රුසියාව	04
බංගලිදේශය	01	සිෂෙල්ස්	02
කැනඩාව	31	සිංගප්පූරුව	04
චීනය	18	නෙදර්ලන්තය	05
සයිප්‍රස්	06	නවසීලන්තය	03
ඩෙන්මාර්ක්	04	නෝර්වේ	03
දෝහා කතාර්	18	ඕමානය	01
තායිලන්තය	03	පකිස්ථානය	02
ප්‍රංශය	21	ස්විස්ටර්ලන්තය	10
ජර්මනිය	10	එක්සත් අරාබි එමීර් රාජ්‍ය	43
ඉන්දියාව	27	එක්සත් රාජධානිය	58
වෙකොස්ලොවැකියා	01	ඇමරිකා එක්සත් ජනපදය	21
අයර්ලන්තය	03	කොරියාව	12
රිෆ්‍රාලය	07	සවුදි අරාබිය	24
ඉතාලිය	49	කුවේටය	17
ජපානය	07	බෙල්ජියම්	02
ජෝර්දානය	10	ලෙබනනය	01
ස්පාඤ්ඤ	01	ස්වීඩනය	02
ඉරානය	01	-	-
එකතුව			477

5.1.3.7 ශ්‍රී ලංකාවේ සිටින විත්තිකරුවන්ට/ සාක්ෂිකරුවන්ට විදේශ අධිකරණ වලින් නිකුත් කරනු ලැබූ සිතාසි / ඉල්ලීම් සම්බන්ධ කාරණා

2000 අංක 39 දරන සිවිල් සහ වාණිජ කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගය ලබාදීමේ පනත යටතේ ලේඛන භාරදීම සඳහා පහත පරිදි විදේශ රටවලින් ඉල්ලීම් 97ක් ලැබී ඇත.

රට	ලැබුණු ඉල්ලීම්	රට	ලැබුණු ඉල්ලීම්
බෙල්ජියම	02	ලිට්වියා	02
කැනඩාව	21	නෙදර්ලන්තය	02
එක්සත් රාජධානිය	05	නොර්වේ	01
ප්‍රංශය	11	පෝලන්තය	01
ජර්මනිය	14	ස්විඩනය	01
හංගේරියාව	01	ස්විස්ටර්ලන්තය	09
ඉන්දියාව	06	යුක්රේනය	02
ඉතාලිය	12	ඇමරිකා එක්සත් ජනපදය	02
ජපානය	01	සර්බියාව	02
ලෙබනනය	01	ස්කොට්ලන්තය	01
එකතුව		97	

2002 අංක 25 දරන සාපරාධී කාරණාවල දී අන්‍යෝන්‍ය සහයෝගය දැක්වීමේ පනතට අනුකූලව 2017.12.31 දිනට විදේශ රටවලින් ඉල්ලීම් සංඛ්‍යාව 16ද ලැබී ඇති අතර, ශ්‍රී ලංකාවෙන් ඉල්ලීම් 40ක් විදේශ රටවලට යොමු කර ඇත.

5.1.4 තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය(NTF)

2010 වර්ෂයේ දී, අධිකරණ අමාත්‍යාංශය විසින් තැනැත්තන් වෙළඳාමට එරෙහි ජාතික කාර්ය සාධක බලකාය පිහිටුවන ලද අතර, තැනැත්තන් වෙළඳාමට එරෙහිව සිදුකරන ක්‍රියාකාරකම් සම්බන්ධයෙන් උපදෙස් ලබා දීම, සහ එම කටයුතු අධීක්ෂණය කිරීම පිණිස මෙම කාර්ය සාධක බලකාය ජාතික සම්බන්ධීකරණ ආයතනය වශයෙන් කටයුතු කරනු ලබයි. නඩු පැවරීම වේගවත් කිරීම සහ වින්දිතයන්ගේ ආරක්ෂාව දැඩි කිරීමත් පිණිස රජයේ නියෝජිත ආයතන අතර සම්බන්ධීකරණය, සවිබල ගැන්වීම මෙම ජාතික කාර්ය සාධක බලකායේ අරමුණයි. රට තුළ සිදුවන තැනැත්තන් වෙළඳාමට විසඳුම් සැපයීම සම්බන්ධයෙන් වගකිව යුතු ආයතන වශයෙන් හඳුනා ගන්නා ලද සියලුම රාජ්‍ය නියෝජිතයන්ගෙන් මෙම ජාතික කාර්ය සාධක බලකාය සමන්විත වේ.

තැනැත්තන් වෙළඳාමට ගොදුරු වූ වින්දිතයින් හඳුනා ගැනීම, උපදේශනය සඳහා යොමු කිරීම, ඔවුන්ගේ ආරක්ෂාව නැවැත්වීම සම්බන්ධයෙන් සම්මත මෙහෙයුම් කාර්ය පටිපාටි, කාර්ය සාධක බලකාය විසින් වැඩි දියුණු කරන ලදී. එය අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර 2015 මාර්තු මාසයේ දී ක්‍රියාත්මක කරන ලදී.

කාර්ය සාධක බලකාය විසින් තැනැත්තන් වෙළඳාම පිළිබඳව මහජනතාව සහ රාජ්‍ය නිලධාරීන් වෙනුවෙන් පවත්වනු ලබන දැනුවත් කිරීමේ වැඩසටහන්වල දී, සාමාජික රාජ්‍ය නියෝජිත ආයතන අධීක්ෂණයට ලක් කරයි. තව ද, ශ්‍රී ලංකා පොලීසිය සඳහා සහ වෙනත් රජයේ නිලධාරීන්ගේ ශක්‍යතා වර්ධන පුහුණු වැඩසටහන් පැවැත්වීම කෙරෙහි කාර්යය සාධක බලකායේ විශේෂ අවධානය යොමුකර ඇත.

තැනැත්තන් වෙළඳාම සම්බන්ධ සිදුවීම් ආශ්‍රිත විමර්ශන කඩිනම් කිරීමේ කාර්ය සඳහා, ඊට අදාළ කරුණු මෙහෙයවීම පිණිස විශේෂ පොලීස් ඒකකයක් ජාතික කාර්ය සාධක බලකාය විසින් පිහිටුවනු ලැබ ඇත. ශ්‍රී ලංකාවේ තැනැත්තන් වෙළඳාමට එරෙහිවීම සම්බන්ධව ශ්‍රී ලංකා රාජ්‍යය ගනු ලැබූ ප්‍රයත්නයන් පිළිගැනීම සහ හඳුනාගැනීමක් ලෙස, 2017 වර්ෂයේ ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තු වාර්තාව අනුව ඇමරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාව 2 වන පෙළඅධීක්ෂණ ලැයිස්තුවේ සිට 2 වන පෙළ දක්වා උසස් කර ඇත.

අධිකරණ අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරන ලද ව්‍යාපෘති වාර්තාවට අනුකූලව ඕස්ට්‍රේලියානු රජය විසින් අනුමත කිරීමෙන් අනතුරුව සංක්‍රමණිකයින් පිළිබඳව වන ජාත්‍යන්තර සංවිධානය අධිකරණ අමාත්‍යාංශය සමඟ සම්බන්ධව මිනිස් වෙළඳාම වැළැක්වීම උදෙසා ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කර ඇත. එකී ව්‍යාපෘතිය 2017 මැයි මස ආරම්භ වූ අතර තෝරා ගත් දිස්ත්‍රික්ක 6ක රජයේ නිලධාරීන් පුහුණුකරුවන් පුහුණු කිරීමේ වැඩසටහනක් වශයෙන් ද (TOT), මිනිස් වෙළඳාම සහ ඉන් වැලකීම සම්බන්ධව මහජනතාව දැනුවත් කිරීමේ වෙළඳ දැන්වීම් ප්‍රචාරය කිරීම ද ප්‍රධාන කොට ගෙන ක්‍රියාත්මක වේ. මෙම වැඩසටහන 2018 ජනවාරි මස දක්වා ක්‍රියාත්මක වීමට අපේක්ෂිතය.

5.1.5 අධිකරණ අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන විශේෂ ව්‍යාපෘති

5.1.5.1 ශ්‍රී ලංකාව පිළිබඳ තාක්ෂණ සහායක ව්‍යාපෘතිය (ආසියානු සංවර්ධන බැංකුව - ADB)

(ආයෝජන හා වාණිජ නීති අංශය ඉලක්ක කරමින් අධිකරණ ක්ෂේත්‍රය කාර්යක්ෂමව සවිබල ගැන්වීම.)

වාණිජ ක්ෂේත්‍රයට අදාළව අධිකරණ ක්ෂේත්‍රය පිළිබඳව දැනුම සහ සහායක තාක්ෂණය ලබා දීම මෙම ව්‍යාපෘතියේ අරමුණ වේ. ආසියානු සංවර්ධන බැංකුවේ සහාය (සමායතන කළමනාකරණ පරිපාලනය) විසින් සංකල්ප පත්‍රය අනුමත කරනු ලැබ ඇති අතර, යහපත් ජීවන ආයෝජනයක් සඳහා ගමනාන්තයක් විය යුතු රටක් නිර්මාණය කිරීමේ කාර්ය උදෙසා පහසුකම් සලසමින්, රටේ ආර්ථික වර්ධනය වැඩි දියුණු කිරීම උදෙසා ශ්‍රී ලංකාවේ ප්‍රතිසංධාන න්‍යාය පත්‍රය සමඟ මෙම ජාත්‍යන්තර එකඟතාවය පෙළ ගස්වා ඇත.

තාක්ෂණ සහායක ව්‍යාපෘතියේ ඇස්තමේන්තුගත පිරිවැය ඩොලර් 750,000 ක් වන අතර එය ආසියානු සංවර්ධන බැංකුවේ තාක්ෂණ සහායක විශේෂ අරමුදල (TASF-iv) මගින් ප්‍රදාන පදනමින් සපයනු ලබන මුදලක් වේ. ප්‍රතිපූර්ණ කාර්ය මණ්ඩලය, දේශීය සන්නිවේදන, උපදේශකවරු සඳහා කාර්යාල ඉඩපහසුකම් සහ වෙනත් ප්‍රදානයන් ආකාරයෙන් ශ්‍රී ලංකා රජය විසින් සහාය ලබා දෙයි. ව්‍යාපෘතියේ ක්‍රියාත්මක කාලය 2017 ජූලි මස ආරම්භ වී 2020 ජූලි දක්වා වන වසර 3ක කාලයකි.

ව්‍යාපෘතියේ පළමු අදියරේදී, අවශ්‍යතා ඇගයීමක් මගින් සම්පූර්ණ අධ්‍යයනයක් සිදුකරනු ලබන අතර, ශ්‍රී ලංකාවේ ආයෝජනය, වාණිජ සහ ව්‍යාපාර සඳහා මනා අදාලත්වයකින් යුත් සහ කාර්යක්ෂම අධිකරණ ක්ෂේත්‍රයක් සකස් කිරීම උදෙසා ක්ෂේත්‍රයේ නෛතික නියාමක රාමුව වැඩි දියුණු කිරීම සඳහා නියාමන මෙවලමක් ලෙස ක්‍රියා කිරීමට උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම වැඩි දියුණු කරනු ලැබේ.

2 වන අදියරේ දී උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම යටතේ හඳුනාගත් ප්‍රමුඛතා ක්ෂේත්‍ර පදනම් වූ ප්‍රතිසංස්කරණ එකක් හෝ දෙකක් තාක්ෂණ සහාය මගින් සහාය වන අතර අවසානාත්මක වශයෙන් අවශ්‍යතා ඇගයීම් අධ්‍යයනය සහ ප්‍රකාශයට පත්කළ හැකි තත්වයේ උපායමාර්ගික ක්‍රියාකාරී සැලැස්ම එළිදැක්වීම සහ මහජනයා වෙත ප්‍රචලිත කිරීම සිදු කෙරේ.

මෙම තාක්ෂණ සහාය මහා මණ්ඩලයේ ආසියානු සංවර්ධන බැංකුවේ කාර්යාලය මගින් ක්‍රියාත්මක කරනු ලබන අතර, අධිකරණ අමාත්‍යාංශය අදාළ උනන්දුවක් දක්වන්නන් සම්බන්ධීකරණය කරනු ලබන ප්‍රධාන ක්‍රියාත්මක කිරීමේ නියෝජිත ආයතනය වේ. ඒ අනුව ව්‍යාපෘතියට අදාළ උපදේශකයින් පත් කර ඇති අතර ව්‍යාපෘතියේ කටයුතු ආරම්භ කර ඇත.

5.1.5.2 යුනිසෙෆ් ව්‍යාපෘතිය

ළමා ආරක්ෂණය හා බාලක යුක්තිය සැලසීමේ දී ළමයින් හට රැකවරණය ලබා දීම

ළමා ආරක්ෂණය හා බාලක යුක්තිය සැලසීමේ දී ළමයින් හට රැකවරණය ලබා දීම හා ළමුන්ගේ අයිතිවාසිකම් සුරැකීම අත්‍යවශ්‍ය අංගයකි. අනෙක් සම්බන්ධිත ආයතන හා එක්ව කටයුතු කිරීම තුළින් ශ්‍රී ලංකාවේ ළමුන් සඳහා දියුණු ළමා ආරක්ෂණ හා බාලක යුක්ති ක්‍රමවේදයක් සකස් කිරීම අධිකරණ අමාත්‍යාංශයේ අරමුණ වේ. මෙම අරමුණු ඉටු කර ගැනීමේ දී පවතින නීති තත්ත්වයන් හා සම්බන්ධිත ආයතන මුහුණ දෙන අභියෝග පිළිබඳ අධ්‍යයනය කිරීම අත්‍යවශ්‍ය කාරණයක් විය.

ඒ අනුව අධිකරණ අමාත්‍යාංශය විසින් යුනිසෙෆ් ආයතනයේ සහයෝගය සහිතව ළමා ආරක්ෂණ හා බාලක යුක්තිය සැලසීමේ ක්‍රියාවලිය පිළිබඳව අධ්‍යයනයක් සිදු කළ අතර එමගින් බාලක යුක්තිය ඉටු කිරීමේ දී පවතින ගැටළු හඳුනා ගනිමින් වාර්තාවක් සකස් කරන ලදී. එකී වාර්තාව පිළිබඳව සාකච්ඡාවක් 2017 මැයි 15 වන දින ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලද අතර අවසන් වාර්තාව විද්‍යුත් තැපෑල මගින් සම්බන්ධිත ආයතන වෙත යොමු කර ඇත. එකී වාර්තාව නිල වශයෙන් එළි දැක්වීම 2017 නොවැම්බර් මාසයේ දී පවත්වන ලදී.

අධිකරණ පරිශ්‍රයන්හි ළමා හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම

ශ්‍රී ලංකාවේ අධිකරණ පරිශ්‍රයන්හි ළමා හිතකාමී පරිසරයක් නිර්මාණය කිරීම සඳහා අධිකරණ අමාත්‍යාංශය යුනිසෙෆ් ව්‍යාපෘතියේ සහයෝගය සහිතව කටයුතු කර තිබේ. මෙම ව්‍යාපෘතිය යටතේ අධිකරණ පරිශ්‍රයන්හි ළමුන්ට විවේකයෙන් පසු වීමට සහ සෙල්ලම් කිරීමට මෙන්ම, මව්වරුන්ට දෙරුවන් සඳහා මව් කිරි ලබා දීමට අවශ්‍ය පහසුකම් ලැබී ඇත.

මෙම ව්‍යාපෘතිය යටතේ අනුරාධපුර අධිකරණ සංකීර්ණයේ පිහිටි ළමා හිතකාමී අධිකරණ අනුබද්ධය විවෘත කර ඇත. මන්නාරම, පුත්තලම සහ මොරණරාගල අධිකරණ පරිශ්‍රයන්හි එවැනි ගොඩනැගිලි ඉදි කිරීම් කටයුතු අවසන් කර ඇති අතර, ඉදිරියේ දී ප්‍රජාව වෙත විවෘත කිරීමට නියමිත වේ. අම්පාර ළමා හිතකාමී අධිකරණ අනුබද්ධයේ ඉදි කිරීම් කටයුතු තවදුරටත් සිදු කරමින් පවතී.

5.1.6 අනෙකුත් කටයුතු

5.1.6.1 සිවිල් නඩු විධාන සංග්‍රහය සංශෝධනයට අධිකරණ අමාත්‍යාංශය විසින් පත්කරන ලද කමිටුව

සිවිල් නඩු විධාන සංග්‍රහය සලකා බලා කාලානුරූපීව අන්තර්ජාතික නීති ප්‍රමිති වලට අනුකූල වන ලෙස එයට අවශ්‍ය සංශෝධන ඉදිරිපත් කරන ලෙස දන්වා ගරු අගවිනිසුරු ජනාධිපති නීතිඥ ප්‍රියසාන් ඩෙජ් මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇත. මෙම කමිටුව සිවිල් ක්ෂේත්‍රයේ ජ්‍යෙෂ්ඨ නීතිඥවරුන්, අධිකරණ අමාත්‍යාංශයේ නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තු නිලධාරීන්, නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වෘත්තීය නීතිඥයන්ගෙන් සැදුම්ලත් කමිටුවකි.

මේ වන විට මෙම කමිටු රැස්වීම් වාර 14ක් පවත්වා ඇති අතර, ඒ අනුව සිවිල් නඩු විධාන සංග්‍රහයේ අර්ථනිරූපන (5 වන වගන්තිය), අධිකරණ බලය (9 වන වගන්තිය), ලේඛනගත නීතිඥවරයකු පත් කිරීම (27 වන වගන්තිය), නිරවද්‍ය නොවන අධිකරණයක නඩු ගොනු කිරීම (47 වන වගන්තිය), සිතාසි නිකුත් කිරීම (59 වන වගන්තිය), උත්තර ගොනු කිරීම (72 වන වගන්තිය), නඩු විභාග දිනය (80 වන වගන්තිය), නියමිත දින අධිකරණයේ පෙනී නොසිටීම (86 වන වගන්තිය), අයැදීම් සඳහා සංශෝධන (93 වන වගන්තිය), මැදිහත්වීම් (94 වන වගන්තිය), සහතික පිටපත් නිකුත් කිරීම (440 වන වගන්තිය) සහ බදු දෙන ලද සහ කුලියට දෙන ලද ගොඩනැගිලිවල සන්නකය නැවත අත්පත් කර ගැනීමේ හා නියමිත පරිදි වන්දි ලබා ගැනීමේ ක්‍රියාපටියට අදාළ වන නව පරිච්ඡේදයක් හඳුන්වා දීම යන කරුණු විශේෂිතව සාකච්ඡා කෙරේ.

5.1.6.2 අපරාධ නඩු විධාන සංග්‍රහ පනත සහ දණ්ඩ නීති සංග්‍රහය සංශෝධන සඳහා අධිකරණ අමාත්‍යතුමන් විසින් පත් කරන ලද කමිටුව

අපරාධ නඩු විධාන සංග්‍රහය පනතට හා දණ්ඩ නීති සංග්‍රහයට කාලානුරූපීව සහ අන්තර්ජාතික ප්‍රමිති වලට අනුකූල වන ලෙස අවශ්‍ය සංශෝධන නිර්දේශ කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ගරු බුට්තේ අච්චාචාරී මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කර ඇත. එය අධිකරණ අමාත්‍යාංශ නිලධාරීන්, අපරාධ නීති ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන්ගෙන් සහ වෘත්තීය නීතිඥයන්ගෙන් සමන්විත වේ.

මේ වන විට මෙම කමිටු රැස්වීම් වාර 23 ක් පවත්වා ඇති අතර, කමිටුව විසින් පහත පරිදි අතුරු වාර්තා 3 ක් ගරු අධිකරණ අමාත්‍යතුමා වෙත ඉදිරිපත් කර ඇත.

- **2016.11.25 දිනැති පළමු වන අතුරු වාර්තාව**

හඳුනාගත් නිශ්චිත අවස්ථාවල දී වින්දිත තැනැත්තියගේ හෝ වින්දිත තැනැත්තිය බාල වයස්කාරියක වන අවස්ථාවක දී භාරකරුගේ කැමැත්ත සහිතව ආරක්ෂිත සහ නෛතික ගබඩා ක්‍රියා මාර්ගවලට ඉඩ ප්‍රස්ථා පුළුල් කිරීම සඳහා දණ්ඩ නීති සංග්‍රහය සහ අපරාධ නඩු විධාන සංග්‍රහ පනත් සංශෝධනය සඳහා නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

- **2017.02.09 දිනැති දෙ වන අතුරු වාර්තාව**

අපරාධ නඩු සම්බන්ධ පූර්ව නඩු විභාග කාර්යය පටිපාටියක් හඳුන්වා දීම සහ එකී කාර්යය වෙනුවෙන් වාර්තාධිකාරී විනිසුරුවරයකු පත් කිරීමට අදාළ සංශෝධන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට සහ අධිකරණ සංවිධාන පනතට ඇතුළත් කිරීමට නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

- **2017.09.27 දිනැති තුන් වන අතුරු වාර්තාව**

කිසියම් අධිකරණ කටයුත්තක සැකකරුවන්/ චුදිතයන් හඳුනාගන්නා ලද සුවිශේෂී අවස්ථාවල දී අධිකරණයේ නියෝගය අනුව අධිකරණයට ඉදිරිපත් වීමේ අවශ්‍යතාවය නිශ්චිත කොන්දේසි මත මුදවා හැරීමට අදාළ සංශෝධන අපරාධ නඩු විධාන සංග්‍රහ පනතට ඇතුළත් කිරීමට නිර්දේශ ඉදිරිපත් කරන ලදී.

5.2 ආයතන අංශය

අධිකරණ, අධිකරණ අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හතෙහි සහ ආයතන නවයෙහි ආයතන කටයුතු ආයතන අංශය මගින් සිදු කරනු ලබයි. පුහුණු හා කාර්යක්ෂම මානව සම්පතක් ලබා දීම සහතික කිරීම, යුක්තිය පසිඳලීමේ කර්තව්‍යයෙහිදී අවශ්‍ය පහසුකම් සැපයීම හා අනෙකුත් සම්බන්ධීකරණ කටයුතු ද මෙම අංශයෙන් සිදු කරයි. ඒ යටතේ අවශ්‍ය කරන කාර්ය මණ්ඩලය අනුමත කරවා ගැනීම, බඳවා ගැනීමේ පටිපාටි සකස් කිරීම, සුදුස්සන් තෝරා ගැනීම, බඳවා ගැනීම, පුහුණු කිරීම, ස්ථාන මාරු කිරීම, උසස් කිරීම හා විනය පාලන කටයුතු, අතිකාල ගමන් වියදම්, ණය අත්තිකාරම් ලබා දීම හා අවශ්‍ය අවස්ථාවන්හිදී පරිපාලනයට අදාළ අභ්‍යන්තර චක්‍රලේඛ නිකුත් කිරීම මෙම අංශයෙන් ඉටු කරනු ලබයි.

උක්ත කාර්යයන් අධිකරණ පරිපාලනය, දෙපාර්තමේන්තු පරිපාලනය හා අභ්‍යන්තර පරිපාලනය යන අනු අංශ හා ඒ යටතේ ඇති ඒකක මගින් ක්‍රියාවට නංවනු ලබයි.

5.2.1. අධිකරණ පරිපාලනය

දිවයින පුරා පිහිටි සියලු අධිකරණ වල සේවය කරන අධිකරණ සේවා කොමිෂන් සභාව විසින් පත් කරන ලද උපලේඛනගත නිලධාරීන් හැර සෙසු නිලධාරීන් 4,387ක ගේ සියලු ආයතන කටයුතු මෙම අංශය මගින් ඉටු කරනු ලබයි.

5.2.1.1. තනතුරු අනුමත කරවා ගැනීම

පහත සඳහන් තනතුරු සංඛ්‍යාව වැඩි කිරීම සඳහා 2017.08.16, 2017.10.10, 2017.10.11 හා 2017.12.29 දිනැතිව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත.

තනතුරු නාමය	තනතුරු සංඛ්‍යාව										
	හෝමාගම මහාධිකරණය හෝමාගම දිසා අධිකරණය	හෝමාගම සිවිල් අභියාචනා මහාධිකරණය	ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණය	කොළඹ නව මහාධිකරණ ශාලා 03ක්	කොළඹ නව වාණිජ මහාධිකරණය	ගම්පහ අතිරේක මහාධිකරණය	රත්නපුර අතිරේක මහාධිකරණය	බලපිටිය සිවිල් අභියාචනා මහාධිකරණය	පුත්තලම සිවිල් අභියාචනා මහාධිකරණය	මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය	එකතුව
සංවර්ධන නිලධාරී	10	2	3	9	2	3	3	2	2	2	38
සිතාසි බෙදුණා සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්නා	3	-	4	6	5	3	3	-	-	-	24
අධිකරණ සෝෂක හා ප්‍රවේශක	1	-	-	3	-	1	1	-	-	-	06
කාර්යාල සේවක සේවය	12	6	12	36	14	12	12	6	6	6	122
අධිකරණ ආරක්ෂක	2	2	2	6	1	2	2	2	2	2	23
පිස්කල් පියන්	2	-	-	3	-	2	2	-	-	-	09
පිස්කල් භාරකාර මාතෘ	2	-	-	3	-	2	2	-	-	-	09
එකතුව											231

පහත සඳහන් තනතුරු අනුමත කර ගැනීම සඳහා අයදුම්පත් 2017.12.18 හා 2017.12.28 දිනයන් හි කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.

තනතුරු නාමය	තනතුරු සංඛ්‍යාව			එකතුව
	හෝමාගම දිසා අධිකරණය	කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණය	නාරම්මල මහේස්ත්‍රාත් අධිකරණය	
සංවර්ධන නිලධාරී	03	03	03	09
සිතාසි බෙදන්නා සහ ඇස්කිසි ක්‍රියාත්මක කරන්නා	04	04	04	12
අධිකරණ ආරක්ෂක	02	02	-	04
කාර්යාල කාර්ය සහයක	-	14	14	28
එකතුව	09	23	21	53

5.2.1.2. බඳවා ගැනීම

තනතුර	විධායක	තෘතීයික	ද්විතීයික	ප්‍රාථමික	එකතුව
කාර්යාල සේවක සේවය	-	-	-	574	574
සිතාසි බෙදන්නා හා ඇස්කිසි ක්‍රියාත්මක කරන්නා	-	-	-	180	180
අධිකරණ සෝෂක හා ප්‍රවේශක	-	-	-	09	09
අධිකරණ ආරක්ෂක	-	-	-	40	40
පිස්කල් භාරකාර මාතෘ	-	-	-	15	15
එකතුව	-	-	-	818	818

අ. මීට අමතරව සිතාසි බෙදන්නා හා ඇස්කිසි ක්‍රියාත්මක කරන්නා තනතුරු 134 ක් හා අධිකරණ සෝෂක හා ප්‍රවේශක තනතුරු 17 ක් බඳවා ගැනීම සඳහා ලිඛිත පරීක්ෂණය 2017.07.16 දින පවත්වන ලද අතර 2017.10.31 දින යෝග්‍යතා සම්මුඛ පරීක්ෂණය පවත්වන ලදී.

5.2.1.3. අධිකරණ සඳහා සන්නිවේදන පහසුකම් සැපයීම

සන්නිවේදන පහසුකම්	2017.01.01 දිනට පැවති සංඛ්‍යාව	2017.12.31 දිනට සපයා ඇති සංඛ්‍යාව	2017.01.01 සිට 2017.12.31 දක්වා නව සැපයුම් සංඛ්‍යාව
දුරකථන සම්බන්ධතා	517	533	16
අභ්‍යන්තර දුරකථන පද්ධති	20	28	08
අන්තර්ජාල සම්බන්ධතා	93	142	49
එකතුව	630	703	73

5.2.2 දෙපාර්තමේන්තු පරිපාලනය

අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හතෙහි සහ ආයතන නවයෙහි පරිපාලන කටයුතු මෙහෙයවීම මේ යටතේ සිදු කරනු ලබයි.

5.2.2.1 නව තනතුරු ඇති කිරීම

තනතුරු නාමය	විධායක	තෘතීයික	ද්විතීය	ප්‍රාථමික	එකතුව
නීතිපති දෙපාර්තමේන්තුව					
සංවර්ධන නිලධාරී	-	-	02	-	359
රජයේ අධි නීතිඥ	100	-	-	-	
සහකාර නියෝජ්‍ය අධ්‍යක්ෂ (පරිපාලන)	01	-	-	-	
රාජ්‍ය කළමනාකරණ සහකාර	-	-	50	-	
දෙපාර්තමේන්තුගත ලඝු ලේඛක	-	-	50	-	
තොරතුරු තාක්ෂණ සහකාර	-	-	05	-	
රියදුරු	-	-	-	50	
කාර්යාල කාර්ය සහයක	-	-	-	100	
නඩත්තු සහයක	-	-	-	01	
අධිකරණ සේවා කොමිෂන් සභාව					
අධිකරණ රෙජිස්ට්‍රාර්	09	14	-	-	294
අධිකරණ ලිපිකරු	-	-	123	-	
අධිකරණ ලඝුලේඛක	-	-	63	-	
අධිකරණ යතුරු ලේඛක	-	-	46	-	
අධිකරණ භාෂා පරිවර්තක	-	-	08	-	
අධිකරණ පොත් බැඳුම්කරු	-	-	-	31	
ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව					
ආණ්ඩුවේ සහකාර රස පරීක්ෂක	10	-	-	-	10
නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව					
සහකාර නීති කෙටුම්පත් සම්පාදක (දෙමළ)	05	-	-	-	05
ශ්‍රේෂ්ඨාධිකරණය					
නීති පර්යේෂණ නිලධාරී	34	-	-	-	34
අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය					
අධ්‍යක්ෂ(පාලන හා කළමනාකරණ)	01	-	-	-	02
අධ්‍යක්ෂ (මූල්‍ය)	01	-	-	-	
වාණිජ සමථ මධ්‍යස්ථානය					
විධායක අධ්‍යක්ෂ	01	-	-	-	09
රෙජිස්ට්‍රාර්	01	-	-	-	
ව්‍යාපෘති නිලධාරී	-	-	04	-	
රියදුරු	-	-	-	01	
කාර්යාල කාර්ය සහයක	-	-	-	02	
එකතුව					713

5.2.2.2. බඳවා ගැනීම්

ආයතනය	තනතුර	සංඛ්‍යාව	එකතුව
මහා භාරකාර දෙපාර්තමේන්තුව	මහා භාරකාර තැන	01	03
	නියෝජ්‍ය මහා භාරකාර තැන	02	
අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය	අධ්‍යක්ෂ (නීති හා නීති බලාත්මක කිරීම්)	01	21
	අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති හා වැඩසටහන්)	01	
	අධ්‍යක්ෂ (මූල්‍ය)	01	
	අධ්‍යක්ෂ (පරිපාලන හා කළමනාකරණ)	01	
	කළමනාකරණ මණ්ඩල ලේකම්	01	
	කළමනාකරණ සහකාර	10	
	කාර්යාල කාර්ය සහායක	06	
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව	සහකාර ලේකම්	02	02
කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය	ලඝු ලේඛක	10	10

තවද, කම්කරු විනිශ්චය සභා භාෂණ පරිවර්තක තනතුරු 07 ක් සඳහා 2017.07.02 දින බඳවා ගැනීමේ ලිඛිත පරීක්ෂණය සහ 2017.10.13 දින වෘත්තීය පරීක්ෂණය හා සම්මුඛ පරීක්ෂණය පවත්වා ඇත.

5.2.3. අභ්‍යන්තර පරිපාලනය

අභ්‍යන්තර පරිපාලනය යටතේ පරිපාලන, සාම විනිසුරු, හදිසි මරණ පරීක්ෂක හා අධිකරණ වෛද්‍ය නිලධාරී, සාම විනිසුරු හා නිල නොලත් මහේස්ත්‍රාත් හා දිවුරුම් කොමසාරිස්, දිවුරුම් දුන් භාෂා පරිවර්තක සහ ප්‍රවාහන යන ඒකක ක්‍රියාත්මක වේ.

5.2.3.1. පරිපාලන ඒකකය

5.2.3.1.1. තනතුරු අනුමත කරවා ගැනීම

පහත සඳහන් තනතුරු සංඛ්‍යාව වැඩි කිරීම සඳහා 2017.06.09 දිනැතිව කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලැබී ඇත.

තනතුරු නාමය	සංඛ්‍යාව
තාක්ෂණ නිලධාරී	06
භාෂා පරිවර්තක (සිංහල/දෙමළ)	01

5.2.3.1.2 බඳවා ගැනීම්

තනතුර	විධායක	තෘතීයික	ද්විතීයික	ප්‍රාථමික	එකතුව
ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (නීති)	01	-	-	-	01
ඉංජිනේරු	01 (කොන්ත්‍රාත් පදනම මත)	-	-	-	01
පෙදරේරු ශිල්පී	-	-	-	03	03
වඩුවැඩ ශිල්පී	-	-	-	05	05
ජලනල කාර්මික	-	-	-	03	03
විදුලි කාර්මික	-	-	-	02	02
කම්කරු	-	-	-	09	09
එකතුව	02	-	-	22	24

අ. තවද, තාක්ෂණ නිලධාරී පුරප්පාඩු 08 ක් පිරවීම සඳහා බඳවා ගැනීම් සිදු කිරීමට 2017.12.20 දින විභාගය පවත්වා ඇති අතර, එම ප්‍රතිඵල මත ඉදිරියේදී බඳවා ගැනීමට යෝජිතය.

5.2.3.1.3 පුහුණුවීම් හා ධාරිතා සංවර්ධනය

විනිසුරුවරුන් හා අධිකරණ අමාත්‍යාංශයේ සේවය කරනු ලබන මාණ්ඩලික නිලධාරීන්ගේ සිට සුළු සේවකයින් දක්වා සියලුම සේවක ශ්‍රේණි ආවරණය වන පරිදි පහත දැක්වෙන අයුරින් පුහුණුවීම් ලබා දෙන ලදී.

(අ) දේශීය පුහුණුවීම්

නිලධාරී කාණ්ඩය	නිලධාරීන් සංඛ්‍යාව	මුළු වියදම (රු.)
මාණ්ඩලික නිලධාරීන්	63	400,800
මාණ්ඩලික නොවන ශ්‍රේණි	128	806,965
එකතුව	191	1,207,765

(i) තවද, රජයට අනුබද්ධිත වෘත්තීය පුහුණු ආයතන මගින් හා රාජ්‍ය විශ්ව විද්‍යාල මගින් මෙම අමාත්‍යාංශය වෙත යොමු කරන ලද පුහුණු ලාභීන් 61ක් සඳහා ප්‍රායෝගික පුහුණුව ලබා දී ඇත.

(ආ) විදේශීය පුහුණුව

නිලධාරීන් සහ පුහුණුවේ ස්වභාවය	පුහුණු වැඩසටහන් සංඛ්‍යාව	නිලධාරීන් සංඛ්‍යාව	මුළු වියදම (රු.)
විනිසුරුවරුන් - පුහුණු හා සම්මන්ත්‍රණ		266	147,465,969.07
අමාත්‍යාංශ නිලධාරීන් - සම්මන්ත්‍රණ	15	07	7,139,097.30
අමාත්‍යාංශ නිලධාරීන් - පුහුණු	28	27	15,898,800.79
මහාධිකරණ ගණකාධිකාරීවරුන් - පුහුණු		02	1,212,068
එකතුව	43	302	171,715,935.16

5.2.3.1.4. විනය කළමනාකරණය

අ. මූලික විමර්ශන

2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා නව මූලික විමර්ශන 16 ක් ආරම්භ කර ඇති අතර මෙම කාලය තුළ පෙර වර්ෂ වල අවසන් නොවී පැවති මූලික විමර්ශන 41 ක් අවසන් කර ඇත.

ආ. විධිමත් විනය පරීක්ෂණ

2017.01.01 දින සිට 2017.12.31 දක්වා නව විධිමත් විනය පරීක්ෂණ 13ක් ආරම්භ කර ඇති අතර, පෙර වර්ෂවල අවසන් නොවී පැවති විධිමත් විනය පරීක්ෂණ 07ක් විනය නියෝග ලබා දී අවසන් කර ඇත.

5.2.3.1.5. ණය අනුමත කිරීම

ණය වර්ගය	නිලධාරීන් සංඛ්‍යාව	මුදල (රු.)
දේපළ/ නිවාස	09	18,011,808
ආපදා	157	16,110,246
උත්සව	178	1,780,000
විශේෂ	71	284,000
පාපැදි	02	12,000
එකතුව	417	36,198,054

5.2.3.2 සාම විනිසුරු ඒකකය

සාම විනිසුරු පත්වීමේ ස්වභාවය	සංඛ්‍යාව
මුළු දිවයිනටම බල පැවැත්වෙන පරිදි	5,243
අධිකරණ කලාපයට බලපැවැත්වෙන පරිදි	1,138
එකතුව	6,381

5.2.3.3 හදිසි මරණ පරීක්ෂක හා අධිකරණ වෛද්‍ය නිලධාරී ඒකකය

(අ). හදිසි මරණ පරීක්ෂක

දිවයින පුරා හදිසි මරණ පරීක්ෂකවරුන් 594 ක් සේවයේ නිරත වන අතර යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලියේ ඉතා වැදගත් මූලික කාර්යභාරයක් ඔවුන් විසින් ඉටු කෙරේ.

ඒ අනුව, මහජනතාවට උපරිම පහසුවක් සැලසෙන අයුරින් හදිසි මරණ පරීක්ෂකවරුන් පත් කිරීම හා හදිසි මරණ පරීක්ෂක කොට්ඨාස යාවත්කාලීන කිරීම මෙම ඒකකය මගින් සිදු කෙරේ.

දිස්ත්‍රික්කය	පුරප්පාඩු සඳහා බඳවා ගැනීමේ වර්තමාන ප්‍රගතිය
රත්නපුර	නවක හදිසි මරණ පරීක්ෂක වරුන් බඳවා ගැනීම සිදු කරන ලදී.
මාතර	සම්මුඛ පරීක්ෂණ පවත්වා සුදුසු පුද්ගලයන් හඳුනාගෙන ඇත.
අම්පාර, මඩකලපුව	ගැසට් පත්‍ර සකස් කරමින් පවතී.
යාපනය, මුලතිව්, කිලිනොච්චි, වවුනියා, මන්නාරම, පොළොන්නරුව, කෑගල්ල, බදුල්ල, ගම්පහ, කළුතර, අනුරාධපුරය	අයදුම්පත් කැඳවා ඇත.

(ආ). අධිකරණ වෛද්‍ය නිලධාරී

අධිකරණ වෛද්‍ය කටයුතු වල නිරත විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරීන්, විශ්ව විද්‍යාල ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය/ මහාචාර්යවරුන්, සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරීන් හා වෛද්‍ය නිලධාරීන් සඳහා පශ්චාත් මරණ පරීක්ෂණ පැවැත්වීම හා අධිකරණ වෛද්‍ය වාර්තා සැකසීම වෙනුවෙන් දීමනා ලබාදීම හා සම්බන්ධ කටයුතු මෙම ඒකකය මගින් සිදු කෙරේ.

5.2.3.4. සාම විනිසුරු හා නිල නොලත් මහේස්ත්‍රාත් හා දිවුරුම් කොමසාරිස් ඒකකය

අ. වෘත්තීයේ වසර 15ක සේවා කාලයක් සපුරා ඇති නීතිඥවරු 29ක් සාම විනිසුරු හා නිල නොලත් මහේස්ත්‍රාත්වරු ලෙස මෙම වසර තුළ පත් කර ඇත.

ආ. නීතිඥවරුන් 810ක් දිවුරුම් කොමසාරිස්වරුන් ලෙස පත් කර ඇත.

5.2.3.5. දිවුරුම් දුන් භාෂා පරිවර්තක ඒකකය

සිවිල් නඩුවිධාන සංග්‍රහ පනත අනුව දිවුරුම්දුන් භාෂා පරිවර්තකයින් පත් කිරීම ගරු දිසා විනිසුරුවරුන් සිදු කරන අතර, එම පත් කිරීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා දීම අධිකරණ අමාත්‍යාංශය මගින් සිදු වේ.

සිංහල, දෙමළ, ඉංග්‍රීසි හා අනෙකුත් විදේශ භාෂාවන් සඳහා දිවුරුම් දුන් භාෂා පරිවර්තකවරු 1,663 ක් මේ වනවිට දිවයින පුරා පත් කරනු ලැබ සිටිති.

සිංහල, දෙමළ හා ඉංග්‍රීසි භාෂා සඳහා නව දිවුරුම් දුන් භාෂා පරිවර්තකයන් පත් කිරීම සඳහා වන පරීක්ෂණය පවත්වා ප්‍රතිඵල නිකුත් කර ඇති අතර, දිවුරුම් දුන් භාෂා පරිවර්තක වරුන් ලෙස පත් කිරීමට සුදුසු බවට දිසා විනිසුරුවරුන් වෙත දැන්වීමට නියමිතය.

5.2.3.6 ප්‍රවාහන ඒකකය

සියලුම මහාධිකරණ විනිසුරුවන්, අධිකරණ නිලධාරීන් සහ අමාත්‍යාංශය සඳහා ප්‍රවාහන පහසුකම් සැපයීම, වාහන රක්ෂණය කිරීම හා වාහන නඩත්තු කටයුතු මෙම ඒකකය මගින් සිදු කෙරේ.

සියලුම මහාධිකරණ විනිසුරුවරුන් හා අනෙකුත් අධිකරණ නිලධාරීන් සඳහා 228 වැය ශීර්ෂය යටතේ වාහන 149 ක් වෙන්කර ඇති අතර ඉන් වාහන 114 ක් විනිසුරුවරුන් සඳහා ලබා දී ඇත. ඉතිරි වාහන විනිසුරුවරුන්ගේ ඉල්ලීම ලැබෙන තෙක් අමාත්‍යාංශයේ ගාල්කර ඇත.

අමාත්‍යාංශ වැය ශීර්ෂ 110 යටතේ නඩත්තු වන වාහන සංඛ්‍යාව

අමාත්‍යාංශ වැය ශීර්ෂය යටතේ වාහන වෙන් කිරීම	වාහන සංඛ්‍යාව
ගරු අමාත්‍යතුමිය හා කාර්ය මණ්ඩලය	07
ගරු නියෝජ්‍ය අමාත්‍යතුමා හා කාර්ය මණ්ඩලය	09
අමාත්‍යාංශ නිලධාරීන්	13
සංචිත	42
එකතුව	71

2017.01.01 සිට 2017.12.31 දක්වා වාහන නඩත්තු කිරීම.

වාහන විෂය	වියදම (රු.)
110-1-1-1301	6,557,676.24
110-1-1-2003	3,898,478.59
110-1-2-1301	8,499,552.02
110-1-2-2003	4,409,500.94
එකතුව	23,365,207.79

5.3 මූල්‍ය අංශය

අමාත්‍යාංශයේ මූල්‍ය පරමාර්ථය යුක්තිය පසිඳලීම සඳහා ස්ථාපිත අධිකරණ පද්ධතියේ කටයුතු බාධාවකින් තොරව කරගෙන යාම සඳහා අවශ්‍ය සම්පත් සහ යටිතල පහසුකම් සැපයීමට අවශ්‍ය වන අරමුදල් රැස් කිරීම සහ ඒවා කාර්යක්ෂමව, ඵලදායී සහ ආර්ථිකමය වශයෙන් මෙහෙයවීම තුළින් මූල්‍ය කළමනාකරණය කිරීම හා ඊට ගිණුම් කටයුතු පවත්වාගෙන යාමද, මූල්‍ය තොරතුරු අවශ්‍ය වෙනත් පාර්ශවයන් වෙත ලබා දීමද මූල්‍ය අංශය මගින් සිදු කරයි.

එම කටයුතු කරගෙන යාමේදී,

- i. කාර්යක්ෂම හා සඵලදායක මූල්‍ය කළමනාකරණ පද්ධතියක් ක්‍රියාත්මක කිරීම.
- ii. මූල්‍ය උපදෙස් හා මහ පෙන්වීම.
- iii. ආයතනය සතු වත්කම් වල ආරක්ෂාව තහවුරු කිරීම.
- iv. රාජ්‍ය මුදල් රෙගුලාසි හා වක්‍රලේඛ විධි විධාන වලට අනුකූලව මූල්‍ය පරිහරණය කිරීම.
- v. ගිණුම්කරණය හා වාර්තා කිරීම යනාදී කටයුතු කෙරෙහි විශේෂ අවධානයක් යොමු කරනු ලබයි.

මෙම කාර්යයන් ඉටු කිරීම සඳහා අධිකරණ පරිපාලන, ප්‍රසම්පාදන, ගිණුම් හා ගෙවීම් වශයෙන් මූල්‍ය අංශය තුළ ගණකාධිකාරීවරුන් යටතේ උප අංශ 04 ක් ක්‍රියාත්මක වේ.

5.3.1 2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය

2017 වර්ෂයේදී අමාත්‍යාංශ පරිපාලන හා අධිකරණ පරිපාලන වැය ශීර්ෂයන් යටතේ පිළිවෙලින් රුපියල් මිලියන 1,079.54 හා රුපියල් මිලියන 8,181.88 ජාතික අයවැය දෙපාර්තමේන්තුවෙන් වෙන් කර දී ඇත. එම ප්‍රතිපාදන උපයෝගී කරගෙන අත් කරගනු ලැබූ මූල්‍ය ප්‍රගතිය පිළිබඳ තොරතුරු පහත දැක්වේ.

5.3.1.1 වැය ශීර්ෂ 110 - අධිකරණ අමාත්‍යාංශය

විස්තරය	ප්‍රතිපාදන (රු. මිලියන)		වියදම (2017.12.31) (රු. මිලියන)		ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්					
• පුද්ගල පඩිනඩි	221.06		212.85		
• ගමන් වියදම්	21.48		18.48		
• සැපයුම් සේවා හා වෙනත්	594.08		557.69		
		836.62		789.02	94%
මූලධන වියදම්					
• වත්කම් පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම	18.45		11.90		
• වත්කම් අත්පත් කර ගැනීම	110.47		100.11		
• පුහුණු හා හැකියා වර්ධනය	16.50		16.36		
• වෙනත්	97.50		50.37		
		242.92		178.74	74%
මුළු එකතුව		1,079.54		967.76	90%

5.3.1.2 වැය ශීර්ෂ 228 - අධිකරණ පරිපාලන

විස්තරය	ප්‍රතිපාදන (රු. මිලියන)		වියදම (2017.12.31) (රු. මිලියන)		ප්‍රගතිය (%)
පුනරාවර්තන වියදම්					
• පුද්ගල පඩිනඩි	4,492.70		4,484.65		
• ගමන් වියදම්	59.44		57.49		
• සැපයුම් සේවා හා වෙනත්	1,080.12		1,037.49		
		5,632.26		5,579.63	99%
මූලධන වියදම්					
• වත්කම් පුනරුත්ථාපනය හා වැඩි දියුණු කිරීම	268.05		264.22		
• වත්කම් අත්පත් කරගැනීම	134.03		132.92		
• ගොඩනැගිලි ඉදිකිරීම	1,951.77		1,182.57		
• පුහුණු හා හැකියා වර්ධනය	175.77		161.55		
• වෙනත්	20.0		6.30		
		2549.62		1,747.56	69%
මුළු එකතුව		8,181.88		7,327.19	90%

5.3.2 2017 වර්ෂයේ දෙසැම්බර් 31 දින වන විට මූල්‍ය අංශයේ උප අංශයන්ගේ ප්‍රගතිය වෙන් වෙන් වශයෙන් පහතින් සඳහන් වේ.

5.3.2.1 අධිකරණ පරිපාලන අංශය

දිවයින පුරා පිහිටි මහාධිකරණ, දිසා අධිකරණ, මහේස්ත්‍රාත් අධිකරණ හා කම්කරු විනිශ්චය සභාවන්හි ගිණුම් කටයුතු කලාප මහාධිකරණ ගිණුම් කාර්යාල 24 ක් මගින් මූල්‍ය කටයුතු අධීක්ෂණය හා සම්බන්ධීකරණය කිරීම සිදු කරයි. අධිකරණ මගින් රැස් කරනු ලබන දඩ මුදල්, ඇප මුදල් හා විවිධ ගාස්තු වශයෙන් එකතු කරනු ලබන මුදල් මධ්‍යම රජයේ හා පළාත් සභා වෙත ලබා දීම ප්‍රධාන කාර්යයන් වන අතර 2017 වර්ෂයේ දෙසැම්බර් මාසය දක්වා වූ ආදායම්, තැන්පතු ලැබීම් හා ගෙවීම් පහත පරිදි වේ.

(අ) ආදායම් :-

විස්තරය	2017 ඇස්තමේන්තුව (රු.මිලියන)	2017.12.31 දිනට ආදායම් රැස්කිරීම් (රු.මිලියන)	2016 වර්ෂයේ ආදායම් රැස්කිරීම් (රු.මිලියන)
දඩ මුදල් හා රාජසන්තක කිරීම් වලට අදාළ ආදායම රැස් කිරීම්	725.0	1072.6	746.0
අනෙකුත් ආදායම් රැස් කිරීම්	239.5	303.0	389.0
මුළු එකතුව	964.5	1,375.6	1,135.0

(ආ) තැන්පතු :-

විස්තරය	තැන්පත් ලැබීම් (රු.මිලියන)	තැන්පත් ගෙවීම් (රු.මිලියන)
ඇප තැන්පතු	1,225	666
තෙවන පාර්ශවයන් වෙත නැවත ගෙවීම් කිරීම වෙනුවෙන් තාවකාලිකව රඳවා ගන්නා තැන්පතු	6,300	6,221
පළාත් සභා වෙත ආදායම් ප්‍රේෂණය කිරීම	3,002	2,903
වෙනත් තැන්පතු	80	56
මුළු එකතුව	10,607	9,846

5.3.2.2 ප්‍රසම්පාදන අංශය

(අ) අධිකරණයන්හි කාර්යක්ෂමතාවය වැඩි කර ගැනීමට හා කාර්යාල කටයුතු පහසු කර ගැනීම සඳහා පහත සඳහන් ආකාරයෙන් මෙම වර්ෂය තුළ කාර්යාල උපකරණ මිලදී ගැනීමට කටයුතු කර ඇත.

කාර්යාල උපකරණය	ප්‍රමාණය	වටිනාකම (රු.මිලියන)	
පරිගණක	200	}	
ජායා පිටපත් යන්ත්‍ර	68		
ලැප්ටොප් පරිගණක	35		
ෆැක්ස් යන්ත්‍ර	20		
සාමාන්‍ය පුටු (දැව)	2500		
සේප්පු (විශාල)	10		
සේප්පු (කුඩා)	05		
වානේ කැබිනට්	75		130
මුද්‍රණ යන්ත්‍ර	50		}
වානේ අල්මාරි	100		
පුස්තකාල අල්මාරි	30		
නීතිඥ පුටු	800		
අධිකරණය මගින් ලබා ගත් කාර්යාලයීය හා නිල නිවාස අවශ්‍යතා	48		

(ආ) 2017 වසර තුළදී පහත සඳහන් අධිකරණ සඳහා කාර්යාල උපකරණ මිලදී ගෙන දීමට කටයුතු කර ඇත.

- හෝමාගම අධිකරණ සංකීර්ණය
- මීගමුව සිවිල් අභියාචනා මහාධිකරණය
- හෝමාගම සිවිල් අභියාචනා මහාධිකරණය
- වත්තල මහේස්ත්‍රාත් අධිකරණය

5.3.2.3 ගිණුම් අංශය

ගිණුම් අංශය මගින් පහත සඳහන් ප්‍රධාන කාර්යයන් ඉටුකර ඇත.

- i. වැය ශීර්ෂ 110 හා 228 හි වාර්ෂික අයවැය ඇස්තමේන්තු සකස් කර 2017.08.08 වන දිනට ජාතික අයවැය දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කර ඇත.
- ii. වැය ශීර්ෂ 110 හා 228 හි 2016 වාර්ෂික විසර්ජන ගිණුම හා අනෙකුත් ගිණුම් සකස් කර 2017.03.31 වන දිනට පෙර විගණකාධිපති වෙත ඉදිරිපත් කර ඇත.
- iii. වැය ශීර්ෂ 110 හා 228 හි රජයේ නිලධාරීන්ගේ අත්තිකාරම් ගිණුම් කටයුතු සිදු කර වාර්ෂික ගිණුම 2017.04.30 වන දිනට පෙර ඉදිරිපත් කර ඇත.
- iv. 2016 වර්ෂයට අදාළව අමාත්‍යාංශයේ හා අධිකරණයන්හි වාර්ෂික භාණ්ඩ සමීක්ෂණ කටයුතු සම්බන්ධීකරණය කිරීම හා වෙන්දේසි කටයුතු සිදු කිරීමට අනුමැතීන් ලබා දීම
- v. වෙනත් දෙපාර්තමේන්තු හා අනෙකුත් ආයතන වල මූල්‍ය කළමනාකරණ හා ගිණුම් කටයුතු සම්බන්ධීකරණය කිරීම.
- vi. අධිකරණ අමාත්‍යාංශ චක්‍රලේඛ අංක 2016/5 අනුව අධිකරණ විසින් රාජසන්තක කරන ලද වැලි හා දැව ආගමික සිද්ධස්ථාන වෙත ලබා දීමට කටයුතු කර ඇත.
- vii. අධිකරණ මගින් රාජසන්තක කරන ලද භාණ්ඩ වෙන්දේසි කිරීම මගින් 2017.12.31 දින වන විට රු.මිලියන 124.65 ක ආදායමක් රැස් කර ඇත.

5.3.2.4 ගෙවීම් අංශය

මූල්‍ය අංශයෙහි ගෙවීම් ශාඛාව මගින්, අමාත්‍යාංශ පරිපාලන වැය ශීර්ෂය (110 වැය ශීර්ෂය) යටතේ වන පහත ව්‍යාපෘති සඳහා අදාළ වන සියලුම පුනරාවර්තන හා මූලධන ගෙවීම් කටයුතු මූලිකව සිදු කෙරේ.

- 110-1 ඇමති කාර්යාලය
- 110-2 අමාත්‍යාංශ පරිපාලන කටයුතු
- 110-3 සමථ මණ්ඩල කොමිෂන් සභාව

ඊට අමතරව අමාත්‍යාංශ පරිපාලන වැය ශීර්ෂයට අයත් සියළුම නිලධාරීන්ට වැටුප් ගෙවීම, ආදායම් ආපසු ගෙවීම් හා අයකර ගැනීම්, තැන්පත් ලැබීම් / ගෙවීම්, අග්‍රීම පාලනය යන කටයුතු සිදු කරගෙන යනු ලබන අතර 2017 වර්ෂයේ දෙසැම්බර් 31 වන දින වන විට පුනරාවර්තන වියදම රුපියල් මිලියන 789.02 හා මූලධන වියදම රුපියල් මිලියන 178.74ක් වශයෙන් රුපියල් මිලියන 967.76ක් වටිනාකමැති ගෙවීම් සිදුකර ඇත.

5.4 යටිතල පහසුකම් අංශය

5.4. හැඳින්වීම

මහජනතාවට ඵලදායී හා කාර්යක්ෂමව යුක්තිය ඉටු කිරීමේ රාජ්‍ය ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම උදෙසා අවශ්‍ය වන භෞතික යටිතල පහසුකම් හඳුනාගැනීම, සැපයීම, වැඩිදියුණු කිරීම හා පවත්වාගෙන යාම යටිතල පහසුකම් අංශයේ මූලික කාර්යභාරය වේ.

ඒ යටතේ නව අධිකරණ සංකීර්ණ ඉදිකිරීම, විනිශ්චයකාරවරුන්ගේ නිල නිවාස ඉදිකිරීම, අලුත්වැඩියා කිරීම හා නඩත්තු කටයුතු ආදී වැදගත් කාර්යභාරයන් රාශියක් යටිතල පහසුකම් අංශයේ සම්බන්ධීකරණය, අධීක්ෂණය යටතේ ඉටු කරනු ලබයි.

අ) අමාත්‍යාංශය මගින් සිදුකරනු ලබන ව්‍යාපෘති ප්‍රධාන වශයෙන් තුන් ආකාරයකට ක්‍රියාත්මක වේ. එනම්,

- මහා පරිමාණ ඉදිකිරීම් - රුපියල් මිලියන 100 ට වැඩි ව්‍යාපෘති
- සුළු පරිමාණ ඉදිකිරීම් - රුපියල් මිලියන 100 දක්වා ව්‍යාපෘති
- ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති

ආ) මෙම වසරේ ව්‍යාපෘති සාරාංශය පහත පරිදි වේ.

	2017 වසර සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට වියදම (රු.මි)	මූල්‍ය ප්‍රගතිය	ව්‍යාපෘති සංඛ්‍යාව
මහා පරිමාණ ව්‍යාපෘති				
අයවැය ඇස්තමේන්තු යටතේ ක්‍රියාත්මක ව්‍යාපෘති	1,120.44	843.97	75%	09
අයවැය යෝජනා මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති	595.00	243.23	41%	5
උප එකතුව	1,715.44	1,087.20	63%	14
සුළු පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති	113.62	95.36	84%	24
ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති	241.50	240.21	99%	-
එකතුව	2,070.56	1,422.77	69%	52

5.4.1 මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති

5.4.1.1 2017 වසරේ අවසන් කරන ලද මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති

ව්‍යාපෘතිය	ඇස්තමේන්තු මුදල (රු.මි.)	2017 වසරේ වියදම (රු.මි.)	සටහන
හෝමාගම අධිකරණ සංකීර්ණය	470.81	73.13	වැය වූ මුළු මුදල රු.මි. 463.88 කි
ගලගෙදර අධිකරණ සංකීර්ණය	70.11	16.76	අවසන් බිල්පත පියවීමට ඇත

හෝමාගම අධිකරණ සංකීර්ණය



ගලගෙදර අධිකරණ සංකීර්ණය



5.4.1.2 2017 වසරේ ඉදිකරමින් පවතින මහා පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති

ව්‍යාපෘතිය	ඇස්තමේන්තු මුදල (රු.මි.)	2017 වසර සඳහා ප්‍රතිපාදන (රු.මි.)	2017 වසරේ මූල්‍ය ප්‍රගතිය		2017.12.31 දිනට භෞතික ප්‍රගතිය %
			අගය (රු.මි.)	%	
ගාල්ල අධිකරණ සංකීර්ණය	823.15	155.82	21.39	14%	47%
වත්තල අධිකරණ සංකීර්ණය (අදියර I)	174.92	79.10	65.69	83%	99%
වත්තල අධිකරණ සංකීර්ණය (අදියර II)	170.59				95%
මාතර අධිකරණ සංකීර්ණය	1,119.55	300.00	283.67	95%	46%

ගාල්ල අධිකරණ සංකීර්ණය



වත්තල අධිකරණ සංකීර්ණය



මාතර අධිකරණ සංකීර්ණය



5.4.1.3 2017 වසරේ ආරම්භ කරන ලද මහා පරිමාණ ව්‍යාපෘති

ව්‍යාපෘතිය	ඇස්තමේන්තු මුදල (රු.මි.)	2017 වසර සඳහා ප්‍රතිපාදන (රු.මි.)	2017 වසරේ මූල්‍ය ප්‍රගතිය		2017.12.31 දිනට භෞතික ප්‍රගතිය %
			අගය (රු.මි.)	%	
අනුරාධපුර අධිකරණ සංකීර්ණය	370	150	59.08	39%	15%
පොළොන්නරුව අධිකරණ සංකීර්ණය	382	150	93.40	62 %	15%
ගම්පොළ අධිකරණ සංකීර්ණය	458	140	107.90	77 %	13%
රුවන්වැල්ල අධිකරණ සංකීර්ණය	275	120	71.03	59%	19%
මාන්කුලම් අධිකරණ සංකීර්ණය	463	110.62	110.62	100%	8%
මුලතිව් අධිකරණ සංකීර්ණය	414	100	93.78	94%	6%
යාපනය අධිකරණ ගොඩනැගිල්ල	242	100	63.37	63%	3%

අනුරාධපුර අධිකරණ සංකීර්ණය



පොළොන්නරුව අධිකරණ සංකීර්ණය



5.4.1.4 2017 වසරේ පිරිනමා ඇති මහා පරිමාණ ව්‍යාපෘති

ව්‍යාපෘතිය	ඇස්තමේන්තු මුදල (රු.මි.)
කහටගස්දිගිලිය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය	112.60
මැදවව්විය සංචාරක මහේස්ත්‍රාත් අධිකරණය	151

5.4.2 සුළු පරිමාණ ඉදිකිරීම් ව්‍යාපෘති

5.4.2.1 2017 වසරේ අවසන් කරන ලද සුළු පරිමාණ ව්‍යාපෘති

	ව්‍යාපෘතිය	ඇස්තමේන්තු මුදල (රු.මි.)	2017 වසරේ වියදම (රු.මි.)	2017.12.31 දිනට මුළු වියදම (රු.මි.)
1	නිකවැරටිය, ගල්ගමුව, ආනමඩුව, හෙට්ටිපොළ මහේස්ත්‍රාත් අධිකරණයේ නව ලේඛනාගාර හා නඩු භාණ්ඩ කාමරය ඉදිකිරීම	95.15	4.58	83.91
2	තිස්සමහාරාම දිසා/මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය ඉදිකිරීම	12.07	1.25	9.45
3	වැල්ලවාය අධිකරණයේ ලේඛනාගාරය ඉදිකිරීම	19.16	0.43	13.34

4	ඇඹිලිපිටිය සහ වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයන්හි ලේඛනාගාර හා නඩු භාණ්ඩ කාමර සඳහා රාක්ක සපයා සවි කිරීම	9.16	5.37	7.63
5	ඇඹිලිපිටිය නව මහේස්ත්‍රාත් අධිකරණය හා තාප්පය, නිල නිවස ඉදිකිරීම	68.60	1.16	65.75
6	පේදුරුතුඩුව දිසා/මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය ඉදිකිරීම	22.76	4.57	17.29
7	මුතුරු දිසා/මහේස්ත්‍රාත් අධිකරණයේ ඉදිකිරීම	37.14	1.15	34.06
8	කැස්බෑව දිසා/මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය හා නඩු භාණ්ඩ කාමරය ඉදිකිරීම	25.63	0.48	22.03
9	ඇල්පිටිය අධිකරණයේ කාර්යාලය ඉදිකිරීම	10.73	4.32	12.18
10	ගම්පහ මහාධිකරණය, දිසා අධිකරණය සහ මහේස්ත්‍රාත් අධිකරණය ඉදිකිරීම හා අනෙකුත් අලුත්වැඩියා ව්‍යාපෘතිය	3.26	2.71	3.11
11	කලවන්චිකුඩි අධිකරණයේ නව ලේඛනාගාරය හා නඩු භාණ්ඩ කාමරය ඉදිකිරීම	20.96	6.76	16.55
12	ගාල්ල දිසා අධිකරණයේ තාප්පය හා කෑම කාමරය ඉදිකිරීම	6.70	0.15	3.62

5.4.2.2 2017 වසරේ ඉදිකරමින් පවතින සුළු පරිමාණ ව්‍යාපෘති

	ව්‍යාපෘතිය	ඇස්තමේන්තු මුදල (රු.මි.)	2017 සඳහා ප්‍රතිපාදන (රු.මි.)	2017 වසරේ වියදම (රු.මි.)	2017.12.31 දිනට භෞතික ප්‍රගතිය%
1	පොළොන්නරුව මහාධිකරණ විනිසුරු නිල නිවස ඉදිකිරීම බිබිල මහේස්ත්‍රාත් නිල නිවස ඉදිකිරීම	35.98	10.23	9.23	පොළොන්නරුව 93% බිබිල 95%
2	අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ යෝජිත ගොඩනැගිල්ල හා ළමුන්ට ක්‍රීඩා කිරීම සඳහා ස්ථානයක් සකස් කිරීම	4.68	3.00	1.80	95%
3	වලස්මුල්ල නව අධිකරණ ගොඩනැගිල්ල ඉදිකිරීම	68.91	11.80	13.78	-
4	හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ ලේඛනාගාරය, නඩු භාණ්ඩ කාමරය හා කාර්යාලය ඉදිකිරීම	28.03	5.60	7.90	40%

5.4.3 ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති

5.4.3.1. 2017.01.01 සිට 2017.12.31 දක්වා කාලය තුළ සිදු කර ඇති ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති

අංකය	ප්‍රතිසංස්කරණ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ ආයතනය	2017 සඳහා ප්‍රතිපාදන (රු.මි.)	ව්‍යාපෘති සංඛ්‍යාව	2017.12.31 දිනට වියදම (රු.මි.)
01	අධිකරණ අමාත්‍යාංශයේ යටිතල පහසුකම් අංශය	27.85	14	27.04
02	කොළඹ මහාධිකරණය	17.77	51	17.69
03	කළුතර මහාධිකරණය	22.34	59	22.34
04	ගාල්ල මහාධිකරණය	13.20	101	13.2
05	මාතර මහාධිකරණය	2.34	15	2.06
06	මඩකලපුව මහාධිකරණය	8.95	12	8.95
07	යාපනය මහාධිකරණය	14.37	21	14.37
08	මීගමුව මහාධිකරණය	2.75	19	2.71
09	ගම්පහ මහාධිකරණය	7.98	38	7.98
10	කුරුණෑගල මහාධිකරණය	11.84	43	11.84
11	මහනුවර මහාධිකරණය	11.19	30	11.19
12	අච්ඡාචේල මහාධිකරණය	9.83	24	9.83
13	රත්නපුර මහාධිකරණය	17.55	57	17.4
14	බදුල්ල මහාධිකරණය	5.58	30	5.58
15	අනුරාධපුර මහාධිකරණය	12.17	39	12.17
16	කෑගල්ල මහාධිකරණය	4.84	30	4.84
17	හලාවත මහාධිකරණය	0.98	11	0.98
18	වවුනියාව මහාධිකරණය	10.02	35	10.02
19	අම්පාර මහාධිකරණය	2.49	1	2.49
20	ත්‍රිකුණාමලය මහාධිකරණය	8.80	33	8.79
21	නුවරඑළිය මහාධිකරණය	7.49	7	7.49
22	මොණරාගල මහාධිකරණය	9.13	24	9.13
23	පොළොන්නරුව මහාධිකරණය	2.29	19	2.29
24	කල්මුණේ මහාධිකරණය	1.45	11	1.45
25	තංගල්ල මහාධිකරණය	8.30	30	8.3
	එකතුව	241.50	754	240.20

5.5 සංවර්ධන අංශය

සංවර්ධන අංශය මගින් අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු හා ආයතන වලට අදාළව ඉඩම් හඳුනා ගැනීම, නිරවුල් කිරීම, පවරා ගැනීම හා අත්පත් කර ගැනීමේ කටයුතු සිදු කරනු ලැබේ. එමෙන්ම මෙතෙක් ගොඩනැගිලි ඉදිකර නොමැති ආයතන හා නිල නිවාස පවත්වාගෙන යාම සඳහා කුලී පදනම මත ගොඩනැගිලි ලබා ගැනීමද සිදු කරනු ලැබේ.

5.5.1. අධිකරණ අමාත්‍යාංශය වෙත ඉඩම් පවරා ගැනීම හා අධිකරණ සතු ඉඩම් නිරවුල් කිරීම.

අධිකරණ පද්ධතිය තුළ පිහිටි අධිකරණ හා නිල නිවාස වල ඉඩම් නිරවුල් කිරීමට අදාළව සංවර්ධන අංශය මගින් 2017.01.01 සිට 2017.12.31 දින දක්වා සිදු කරන ලද කාර්යයන් පහත පරිදි වේ.

5.5.1.1. අමාත්‍ය මණ්ඩල තීරණ මත ඉඩම් පවරා ගැනීම.

- a. කොළඹ නව අධිකරණ පියස ඉදිකිරීම සඳහා බී.සී.සී.ලංකා ආයතනයට අයත් භූමියෙන් අක්කර 6ක ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා අංක: අමප 731/0597/16/හා 2016.04.20 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අනුමැතිය ලබා දී ඇත. එම ඉඩම 2017.03.28 දින මැනුම් කර මායිම් නිරූපණය කිරීමෙන් අනතුරුව රජයේ ඉඩම් විවිධ දෙපාර්තමේන්තු වලට පවරා ගැනීමේ අයදුම් පත්‍රය 2017.06.13 දින වෙල්ලවිදිය ප්‍රාදේශීය ලේකම් වෙත යොමු කර ඇත. බී.සී.සී. ඉඩමේ අයිතිය තහවුරු කර ගැනීම සඳහා මූලික පිඹුරුපත් හා ඉඩම් විස්තරය සකසා දෙන ලෙස වෙල්ලවිදිය ප්‍රාදේශීය ලේකම් වෙතින් 2017.12.13 දින ඉල්ලීම් කර ඇත.
- b. ගාල්ල අධිකරණ සංකීර්ණය ඉදිකිරීම සඳහා බුස්ස ප්‍රදේශයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව හා නාවික හමුදාව විසින් භුක්ති විදින ඉඩම් වලින් හෙක්ටයාර් 2.9233ක භූමි ප්‍රමාණයක් ලබා ගැනීම සඳහා අංක: අමප 023/731/0787/16/ හා 2016 ජුනි මස 15 වන දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය අනුව අනුමැතිය ලබාදී ඇත. එම ඉඩමේ මායිම් නිරූපණය කර 2017.04.20 දින අමාත්‍යාංශය වෙත භුක්තිය භාර දී ඇත.
- c. පුගොඩ මහේස්ත්‍රාත් අධිකරණයේ නඩු අංක බී 8674/15 ට අදාළ දේපල වන මල්වානෙහි පිහිටි අක්කර 16 රූඩ් 01 පර්චස් 08 ක් විශාල ඉඩමෙන් අක්කර 04 ක භූමි ප්‍රමාණයක් නීති ක්ෂේත්‍රය සඳහා වන පුහුණු මධ්‍යස්ථානයක් ඉදිකිරීමට අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා දීමට අමප 17/1265/731/011 –IV හා 2017 ජුනි මස 28 දිනැති අමාත්‍ය මණ්ඩල තීරණය මගින් අනුමැතිය ලබා දී ඇත. ඒ අනුව එම ඉඩම් කොටස තුළ පිහිටි ගොඩනැගිල්ලද ඇතුළත් වන සේ ප්‍රවේශ මාර්ගද සහිතව අක්කර 04 ක ඉඩම් කොටස මැනීම් කර පිඹුරුපත් සකසා හදිසි කටයුත්තක් සේ සලකා අධිකරණ අමාත්‍යාංශය වෙත පවරා දෙන ලෙස 2017.08.15 දින දොම්පේ ප්‍රාදේශීය ලේකම් වෙතින් ඉල්ලීම් කර ඇත.

5.5.1.2. අධිකරණ, නිල නිවාස හා වෙනත් ඉදිකිරීම් සඳහා ඉඩම් හඳුනා ගැනීම හා පවරා ගැනීමේ ප්‍රගතිය.

- a. 2017 වර්ෂයේ ගොඩනැගිලි ඉදිකිරීම් 23 ක්, නිල නිවාස 10 ක් සහ අතිරේක මහාධිකරණ 03 ක් හා සිවිල් අභියාචනා මහාධිකරණ 03 ක් පිහිටුවීම සඳහා නව ඉඩම් හඳුනා ගැනීම හා දැනට අධිකරණ පිහිටි ඉඩම් නිරවුල් කිරීම පිළිබඳ ප්‍රගතිය පහත පරිදි වේ.

ව්‍යාපෘතිය	පැවරුම් සහතික ලැබී ඇති අධිකරණ/ නිල නිවාස	පවරා ගැනීමට අයදුම්පත් යොමු කර ඇති අධිකරණ/ නිල නිවාස	පවරා ගැනීමට ලිපි ලේඛන සකස් කරමින් පවතින	කුලී පදනම මත	නව ඉඩම් කොටසක් සොයා බැලීම
අධිකරණ සහ වෙනත් ඉදිකිරීම් (23)	04	12	07	-	-
නිල නිවාස ඉදිකිරීම් (10)	01	06	03	-	-
ගරු අග්‍රවිනිශ්චයකාරතුමාගේ නිර්දේශ පරිදි අතිරේක මහාධිකරණ (03) ක් හා සිවිල් අභියාචනා මහාධිකරණ (03) ක් පිහිටුවීම.	01	-	03	01	01

- b. මීට අමතරව 2017 වර්ෂයේ අධිකරණ හා නිල නිවාස පිහිටි ඉඩම් 04 ක් සඳහා පැවරුම් සහතික ලැබී ඇත.
- c. නෛතික කටයුතු (දුෂණ විරෝධී) හා මාධ්‍ය කටයුතු පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ 2017.09.20 දිනැති වාර්තාව අනුව නව අධිකරණ පිහිටුවීම සඳහා අවශ්‍ය ඉඩම් හා ගොඩනැගිලි හඳුනා ගැනීම සිදු කර ඇත.

5.5.1.3. අමාත්‍යාංශය සතු ඉඩම් පිළිබඳ තොරතුරු යාවත්කාලීන කිරීම.

- a. ඉඩම් නිරවුල් කිරීම සඳහා සියලුම මහාධිකරණ රෙජිස්ට්‍රාර්වරුන් වෙත සහ කලාප භාර තාක්ෂණ නිලධාරීන් වෙත ප්‍රශ්නාවලියක් යොමු කර තොරතුරු කැඳවමින් පවතින අතර එම තොරතුරු අනුව කලාප වලට අයත් සියලු අධිකරණ වල තොරතුරු සාරාංශ කිරීම. (මේ වන විට අධිකරණ කලාප 18 ක තොරතුරු ලැබී ඇත.)
- b. අමාත්‍යාංශය වෙත පවරා ගෙන ඇති ඉඩම් සහ එම ඉඩම් වල පිහිටි ගොඩනැගිලි තක්සේරු කිරීම සඳහා තක්සේරු දෙපාර්තමේන්තුවට අධිකරණ 34 ක තොරතුරු යොමු කර ඇත.

5.5.2. අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සහ විනිසුරුවරුන් සඳහා නිල නිවාස ගොඩනැගිලි බදු හෝ කුලී පදනම මත ලබා ගැනීම

2017.01.01 සිට 2017.12.31 දක්වා කාල සීමාව තුළ නිල නිවාස 76 ක් වෙනුවෙන් පහත පරිදි බදු ගිවිසුම් සකස් කර ඇත.

දිස්ත්‍රික්කය	සකස් කර ඇති බදු ගිවිසුම් ප්‍රමාණය			
	මහාධිකරණ / සිවිල් අභියාචනා මහාධිකරණ විනිසුරු නිල නිවස	දිසා විනිසුරු/ අතිරේක දිසා විනිසුරු නිල නිවස	මහේස්ත්‍රාත්/ අතිරේක මහේස්ත්‍රාත් නිල නිවස	එකතුව
කොළඹ	1	5	7	13
රත්නපුර	3	3	2	8
කුරුණෑගල	1	1	4	6
නුවර	1	2	2	5
නුවරඑළිය	1	1	3	5
මාතර	1	-	4	5
ගාල්ල	3	3	-	6
පොළොන්නරුව	-	1	-	1
කළුතර	1	3	3	7
අනුරාධපුරය	1	-	1	2
මොණරාගල	1	-	1	2
අම්පාර	1	1	-	2
ත්‍රිකුණාමලය	-	-	2	2
කෑගල්ල	-	3	-	3
ගම්පහ	-	1	1	2
අවිස්සාවේල්ල	-	-	1	1
හලාවත	-	2	1	3
පුත්තලම	-	-	1	1
තංගල්ල	-	1	-	1
යාපනය	-	-	1	1
එකතුව	15	27	34	76

5.6 සැලසුම් අංශය

5.6.1 හැඳින්වීම

සැලසුම් අංශය මගින් අධිකරණ අමාත්‍යාංශය හා අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු සහ ආයතන වලට අදාළව සැලසුම් සකස් කිරීම, ව්‍යාපෘතිවල පසු විපරම් කටයුතු මෙන්ම පහත සඳහන් කාර්යයන් ඉටු කරනු ලැබේ.

- අමාත්‍යාංශය සඳහා වාර්ෂික මූලධන අයවැය ඇස්තමේන්තුව පිළියෙල කිරීම.
- වාර්ෂික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීම.
- ඊට අදාළ ප්‍රගති සමාලෝචනය.
- ප්‍රගති වාර්තාව, වාර්ෂික කාර්යය සාධන වාර්තාව සහ වාර්ෂික වාර්තා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීම.
- නඩු සම්බන්ධ සංඛ්‍යා ලේඛන රැස් කිරීම සහ නඩු පිළිබඳ වාර්ෂික වාර්තාව පිළියෙල කිරීම.
- ව්‍යාපෘති වාර්තා පිළියෙල කිරීම සහ ජාතික සැලසුම් දෙපාර්තමේන්තුවේ නිර්දේශයන් ලබා ගැනීමට කටයුතු කිරීම.
- අධිකරණ අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක කරනු ලබන දිස්ත්‍රික් මට්ටමේ සහ ප්‍රාදේශීය මට්ටමේ සංවර්ධන කටයුතු දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සමග සම්බන්ධීකරණය කිරීම.
- නෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව සම්බන්ධයෙන් සම්බන්ධීකරණ කටයුතු සිදුකිරීම.

5.6.2 ප්‍රගතිය 2017.01.01 සිට 2017.12.31 දක්වා

අ). අය වැය ඇස්තමේන්තු ඉදිරිපත් කිරීම

2018 වර්ෂය සඳහා අධිකරණ අමාත්‍යාංශයේ මූලධන වියදම් ඇස්තමේන්තු 2017.08.08 දින ජාතික අයවැය දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කරන ලදී.

ආ). ක්‍රියාකාරී සැලැස්ම ඉදිරිපත් කිරීම

2017 වර්ෂයේ මූලධන වියදම් සඳහා අමාත්‍යාංශයේ ක්‍රියාකාරී සැලැස්ම ජනාධිපති ලේකම් කාර්යාලයට, අග්‍රාමාත්‍ය ලේකම් කාර්යාලයට, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යාංශයට සහ ජාතික අයවැය දෙපාර්තමේන්තුවට 2017.01.24 දින ඉදිරිපත් කරන ලදී.

ඇ) ප්‍රගති සමාලෝචනය

කරුණ	සංඛ්‍යාව
මූලධන වියදම් සඳහා කාර්තුමය වශයෙන් සකස් කළ ප්‍රගති වාර්තා ගණන	04
සංවර්ධන ව්‍යාපෘති සඳහා මාසිකව සකස් කළ ප්‍රගති වාර්තා ගණන	12
පැවැත්වූ ප්‍රගති සමාලෝචන රැස්වීම් ගණන	03

ඇ). ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම

වාර්තාව	ආයතනය
ජාතික අයවැය වක්‍රලේඛ අනුව සංවර්ධන ව්‍යාපෘති වල මූල්‍ය හා භෞතික ප්‍රගතිය	ජාතික අයවැය දෙපාර්තමේන්තුවට මූල්‍ය ප්‍රගතිය මසකට වරක් සහ භෞතික ප්‍රගතිය කාර්තුමය වශයෙන් වාර්තා කර ඇත
දේශීය හා විදේශීය සංවර්ධන ව්‍යාපෘති සහ අයවැය යෝජනාවල ප්‍රගතිය	a. ව්‍යාපෘති කළමනාකරණ හා අධීක්ෂණ දෙපාර්තමේන්තුවට, ජනාධිපති ලේකම් කාර්යාලයට හා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවට කාර්තුමය වශයෙන් වාර්තා කර ඇත b. ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාව සඳහා තොරතුරු ඉදිරිපත් කර ඇත
දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සඳහා ප්‍රගති වාර්තා ඉදිරිපත් කිරීම	ගම්පහ සහ හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත වාර්තා ඉදිරිපත් කරන ලදී.

ඉ). වාර්ෂික වාර්තා ඉදිරිපත් කිරීම

ආයතනය	වාර්තාව	ප්‍රගතිය
අධිකරණ අමාත්‍යාංශය	2016 කාර්යසාධන වාර්තාව	2017.05.30 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2017.06.07 වන දින සභාගත කරන ලදී.
රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව	2016 කාර්යසාධන වාර්තාව	2017.09.20 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2017.09.21 වන දින සභාගත කරන ලදී.
මහා භාරකාර දෙපාර්තමේන්තුව	2016 කාර්යසාධන වාර්තාව	2017.06.16 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2017.07.05 වන දින සභාගත කරන ලදී.
නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව	2016 කාර්යසාධන වාර්තාව	2017.05.12 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2017.05.23 වන දින සභාගත කරන ලදී.
නීතිපති දෙපාර්තමේන්තුව	2016 කාර්යසාධන වාර්තාව	2017.09.19 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2017.09.21 වන දින සභාගත කරන ලදී.
නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුව	2016 කාර්යසාධන වාර්තාව	2017.09.19 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2017.09.21 වන දින සභාගත කරන ලදී.
ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනය	2014 වාර්ෂික වාර්තාව 2015 වාර්ෂික වාර්තාව	2017.03.30 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතර 2017.04.05 වන දින සභාගත කරන ලදී. 2017.12.05 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලදී. (2018.02.19 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.)
උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය	2013 වාර්ෂික වාර්තාව 2014 වාර්ෂික වාර්තාව 2015 වාර්ෂික වාර්තාව	2017.07.26 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. (2013 හා 2014 වාර්ෂික කාර්යසාධන වාර්තා 2018.02.13 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.) 2017.11.10 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිව ඇත. (2018.02.28 වන දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇත.)

ඊ). අධීක්ෂණ කමිටු සම්බන්ධීකරණයට අදාළ ප්‍රගතිය

තෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටු රැස්වීම් 15ක් පවත්වන ලදී. ඒ අනුව එම රැස්වීම් වලදී නීතිපති දෙපාර්තමේන්තුවෙන්, අධිකරණ අමාත්‍යාංශයෙන්, අල්ලස් හා දූෂණ කොමිෂන් සභාවෙන්, ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ නියෝජිතයන්ගෙන් ලබාගත් තොරතුරු අනුව අපරාධ යුක්තිය පසිඳලීම කඩිනමින් හා කාර්යක්ෂමව සිදු කිරීමට අදාළව නිර්දේශ ඇතුළත් කරමින් වාර්තාවක් තෛතික කටයුතු (දූෂණ විරෝධී) හා මාධ්‍ය පිළිබඳ ආංශික අධීක්ෂණ කමිටුව විසින් 2017.09.20 දින නිකුත් කරන ලදී. එම වාර්තාව අමාත්‍ය මණ්ඩලයට යොමු කිරීමෙන් පසු 2017.10.05 වන දින අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවක් පත් කරන ලදී. එම නිර්දේශයන්ගෙන් බොහොමයක් මේවන විට ක්‍රියාත්මක කර ඇත.

උ). රජයේ සංවර්ධන වැඩසටහන් හා ප්‍රදර්ශන සම්බන්ධීකරණය

- i. “තිරසර යුගයක්” ජාතික ප්‍රදර්ශනය වෙනුවෙන් 2017.03.31 වන දින සිට 2017.04.04 වන දින දක්වා අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටියක් බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී පවත්වන ලදී. එහිදී එම ප්‍රදර්ශන කුටිය රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් ප්‍රථම ස්ථානය දිනා ගන්නා ලදී.
- ii. විවෘත ආර්ථිකයට 40 වසරක් පිරීම නිමිත්තෙන් 2017.07.27 වන දින සිට 2017.07.30 වන දින දක්වා අධිකරණ අමාත්‍යාංශයේ ප්‍රදර්ශන කුටියක් මහරගම තරුණ සේවා සභාවේදී පැවැත් වීම.

ඌ) 2017 නඩු සම්බන්ධ සංඛ්‍යා ලේඛණ සාරාංශය.

අධිකරණ	2016 වර්ෂයෙන් ඉදිරියට ගෙනා නඩු සංඛ්‍යාව	2017.01.01 සිට 2017.12.31 දක්වා ගොනු කල නඩු සංඛ්‍යාව	2017.01.01 සිට 2017.12.31 දක්වා අවසන් කරනු ලැබූ නඩු සංඛ්‍යාව	2017.12.31 දිනට විසඳීමට ඇති නඩු සංඛ්‍යාව
ශ්‍රේෂ්ඨාධිකරණය	3,566	1,817	1,350	4,033
අභියාචනාධිකරණය	4,837	1,403	1,317	4,923
වාණිජ මහාධිකරණය	5,882	1,413	1,198	6,097
පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ	6,142	2,628	2,937	5,833
මහාධිකරණ (අපරාධ)	16,312	12,569	11,329	17,552
දිසා අධිකරණ	174,490	71,632	55,319	190,803
මහේස්ත්‍රාත් අධිකරණ	461,836	818,311	805,595	474,552
ළමා මහේස්ත්‍රාත් අධිකරණ	1,247	868	833	1,282
එකතුව	674,312	910,641	879,878	705,075

එ) යෝජිත ව්‍යාපෘති

	ව්‍යාපෘතිය	ප්‍රගතිය
01	කොළඹ නව අධිකරණ පියස ඉදිකිරීමේ	<ul style="list-style-type: none"> ▪ චීනයේ යැන්ජියැන් ගෘප් සමාගම විසින් ඉදිරිපත් කරන ලද ස්වේච්ඡා ව්‍යාපෘති යෝජනාව ඇගයීමට ලක් කර නිරීක්ෂණ 2017.03.28 වන දින ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව වෙත යොමු කරන ලදී. ▪ 2017.06.13 වන දින අමාත්‍ය මණ්ඩලය විසින් මෙම යෝජනාවේ යෝග්‍යතාවය හා ව්‍යාපෘතියේ ගුණාංගයන් ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව යටතේ පත් කළ විශේෂ කමිටුව විසින් විමර්ශනය කිරීමට තීරණය කරන ලදී. ▪ ආර්ථික කළමනාකරණය පිළිබඳ නිලධාරී කමිටුව විසින් 2017.07.04 වන දින ඉදි කිරීමේ සහ බදු දීමේ පදනම යටතේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට චීන සමාගමේ කැමැත්ත විමසීමට උපදෙස් ලබා දෙන ලදී. ▪ චීන සමාගම ඒ සඳහා එකඟතාවය පල නොකල බැවින් 2017.08.18 වන දින ආර්ථික කළමනාකරණය පිළිබඳ නිලධාරී කමිටුව විසින් දේශීය හෝ විදේශීය ආයෝජකයකු මගින් විවෘත මිල ගණන් කැඳවා ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට තීරණය කරන ලදී. ▪ 2017.09.13 පවත්වන ලද ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව මගින් ඉහත තීරණය තහවුරු කරන ලදී. ▪ ආර්ථික කළමනාකරණය පිළිබඳ අමාත්‍ය මණ්ඩල කමිටුව මගින් නිර්දේශ කල පරිදි ව්‍යාපෘතිය සඳහා පිළිගත හැකි ණය අරමුදල් සැපයීමේ හැකියාවෙන් යුක්ත යෝග්‍ය සංවර්ධනය කරන්නෙකු / ඉදිකරන්නෙකු තෝරා ගැනීමට, යෝජිත ව්‍යාපෘතිය සඳහා උපදේශක සහ ව්‍යාපෘති කළමනාකරු ලෙස මධ්‍යම ඉංජිනේරු උපදේශක කාර්යාංශය පත්කිරීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය 2017.11.07 වන දින ලැබී ඇත. ▪ තාක්ෂණික ඇගයුම් කමිටුව විසින් ප්‍රසම්පාදන ලේඛණ නිර්දේශ කර ඇත.
02	අධිකරණ ස්වයංක්‍රීයකරණය	<ul style="list-style-type: none"> ▪ මෙහෙයුම් කමිටු ෫෦ක් වර්ෂයේ මේ දක්වා පවත්වා ඇත. ▪ ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනය විසින් අර්නස්ට් ඇන්ඩ් යංග් ආයතනය මගින් සිදු කරන ලද පූර්ණ අධ්‍යයනයේ වාර්තාව 2017.07.31 වන දින භාර දෙන ලදී. ▪ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ප්‍රතිපත්තිමය වශයෙන් අනුමැතිය අමාත්‍ය මණ්ඩලය විසින් 2017.08.22 වන දින ලබා දී ඇත. ▪ හංගේරියානු රජයේ අපනයන ආනයන බැංකුවේ සහනදායී ණය ආධාර වැඩසටහනට 2017.09.08 වන දින ආර්ථික කළමනාකරණය පිළිබඳ නිලධාරී කමිටුව විසින් ඇතුළත් කරන ලදී. ▪ හංගේරියානු විශේෂඥ කණ්ඩායමක් 2017.10.09 වන දින නිරීක්ෂණ වාරිකාවක නිරත වන ලදී. මෙම ව්‍යාපෘතිය සම්බන්ධ හංගේරියානු රජය සහ ශ්‍රී ලංකා රජය සමග මූලික ගිවිසුම 2017.12.22 වන දින අත්සන් කරන ලදී.

03	නඩුවක පැමිණිල්ල මෙහෙයවන්නන් සඳහා වෝභාරික විද්‍යාව පිළිබඳ පුහුණු වැඩසටහන	<ul style="list-style-type: none"> ▪ නඩුවක පැමිණිල්ල මෙහෙයවන්නන් සඳහා වෝභාරික විද්‍යාව පිළිබඳ පුහුණු වැඩසටහනක් සඳහා වන යෝජනාව සකස් කොට එය KOICA ආයතනය වෙත පිටපතක් සහිතව විදේශ සම්පත් දෙපාර්තමේන්තුව වෙත ඉදිරිපත් කරන ලදී. කොරියානු තානාපති කාර්යාලය විසින් අදාළ යෝජනාව භාරගෙන ඒ බව 2017.03.21 දින දන්වා ඇත. ▪ මෙම වැඩසටහනේ කාලසීමාව වසර 03ක් වන අතර, 2017 වර්ෂයෙන් ආරම්භ වී 2019 වර්ෂයෙන් අවසන් වේ. ▪ රජයේ නීතිඥයන් 20 දෙනෙකුගෙන් සමන්විත පළමු කණ්ඩායමේ පුහුණුව සම්පූර්ණ කරන ලදී. දෙවන පුහුණු වැඩසටහන එළඹෙන වසරේ ආරම්භ කිරීමට නියමිතය.
----	---	---

5.7 අභ්‍යන්තර විගණන අංශය

5.7.1 හැඳින්වීම

අමාත්‍යාංශය හා ඒ යටතේ පවත්නා දෙපාර්තමේන්තු, උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය, විනිසුරු පුහුණු ආයතනය සහ නීති ආධාර කොමිෂන් සභාව යන ව්‍යවස්ථාපිත ආයතන තුනත්, අමාත්‍යාංශ පරිපාලන වැය විෂයේ සභායක ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන සමථ මණ්ඩල කොමිෂන් සභාවත්, අධිකරණ පරිපාලන වැය විෂයේ සභායක ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක වන කමිකරු විනිශ්චය සභා ලේකම් කාර්යාලයත් අධිකරණ පරිපාලන වැය ශීර්ෂය යටතේ වන මහාධිකරණ, සිවිල් අභියාචනා මහාධිකරණ, දිසා අධිකරණ සහ මහේස්ත්‍රාත් අධිකරණ වල ගිණුම් විගණනය කිරීම අභ්‍යන්තර විගණන අංශය විසින් කරනු ලැබේ.

අභ්‍යන්තර විගණන අංශයේ කාර්ය මණ්ඩලය,

- ප්‍රධාන අභ්‍යන්තර විගණක
- මූල්‍ය සහකාර නිලධාරීන් 05 ක්
- සංවර්ධන නිලධාරීන් 04 ක්
- කළමනාකරණ සහකාර නිලධාරීන් 03 ක්
- කාර්යාල කාර්ය සහයක 2 දෙනෙකුගෙන් සමන්විත වේ.

මෙම නිලධාරීන් පද්ධති විගණනය කෙරෙහි විශේෂ අවධානයකින් යුක්තව ඉහත සඳහන් ආයතනවල අභ්‍යන්තර විගණන කටයුතු සිදුකරනු ලබන අතර 2017 ජනවාරි 01 දින සිට 2017 දෙසැම්බර් 31 දින දක්වා

- මහාධිකරණ 13ක්,
- දිසා/මහේස්ත්‍රාත් අධිකරණ 03ක්,
- දිසා අධිකරණ 05ක්,
- මහේස්ත්‍රාත් අධිකරණ 10ක්,
- වාණිජ මහාධිකරණ 01ක්,
- දෙපාර්තමේන්තු 03ක්,
- අධිකරණ අමාත්‍යාංශයේ 02ක්,
- ආයතන 01ක්,
- විශේෂ 01ක්,

ආදී වශයෙන් සම්පූර්ණ විගණන පරීක්ෂණ 39ක් සිදු කර ඇත.

06. අධිකරණ අමාත්‍යාංශය යටතේ ඇති දෙපාර්තමේන්තු සහ ආයතන

6.1 නීතිපති දෙපාර්තමේන්තුව

දැක්ම

ශ්‍රී ලංකාව වෙනුවෙන් සහ එහි ජීවත්වන සියලුම ජනතාව වෙනුවෙන් යුක්තිය හා සාධාරණත්වය ඉෂ්ඨ කිරීම සඳහා ඵලදායී ලෙස ප්‍රතිචාර දැක්වීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛතම රාජ්‍ය ආයතනය ලෙස කටයුතු කිරීම.

මෙහෙවර

- ❖ ශ්‍රී ලංකාවේ අපේක්ෂාවන් සපුරාලීම උදෙසා, ගෞරවනීයවත්, අභිමානවත් ලෙසත්, අවංක ලෙසත් කටයුතු කිරීම සහ අපගේ උපරිමයෙන් ශ්‍රී ලාංකික ජනතාවට සේවය කිරීම.
- ❖ සාමාජීය සහ ආර්ථික සෞභාග්‍යය, සම අවස්ථාවන් සහ මානව දයාව දිරිගැන්වීමේ ප්‍රයත්නයේ දී ශ්‍රී ලාංකීය ජනතාව උදෙසා සාධාරණත්වය, ආරක්ෂාව සහ ස්වාධීනත්වය තහවුරු කරනු වස්, අපක්ෂපාතීව සහ සාධාරණ ලෙස ශ්‍රී ලංකාවේ නීතීන් ක්‍රියාත්මක කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව ප්‍රයත්න දැරීම.

අරමුණ

ශ්‍රී ලංකා රජය සහ රජයේ ආයතන, සංස්ථා සහ ව්‍යවස්ථාපිත මණ්ඩල සඳහා අවශ්‍ය සියලු නෛතික සේවාවන් සහ නීති උපදෙස් නොපමාව සැපයීම සහ රජයේ පුළුල් අරමුණු ව්‍යාප්ත කිරීමේ ක්‍රියාවලියේ දී සුවිශේෂී මෙහෙවරක් ඉටු කිරීම.

6.1.1 හැඳින්වීම

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය වෙනුවෙන් පෙනී සිටින ප්‍රධාන නීති නිලධාරියා නීතිපතිවරයා වන අතර දෙපාර්තමේන්තු ප්‍රධානියා හා ගණන් දීමේ නිලධාරියා වශයෙන් නීතිපතිතුමා කටයුතු කරයි. “ඒ” ශ්‍රේණියේ දෙපාර්තමේන්තුවක් වන නීතිපති දෙපාර්තමේන්තුව අධිකරණ අමාත්‍යාංශය භාරයේ පවතී.

නීතිපති දෙපාර්තමේන්තුව, මධ්‍යම රජයට, පළාත් සභාවලට රජයේ දෙපාර්තමේන්තුවලට, ව්‍යවස්ථාපිත මණ්ඩල හා අනෙකුත් අර්ධ රාජ්‍ය ආයතනවලට නීතිමය සහාය ලබාදෙයි. එකී සහාය ලබාදීමේ දී දෙපාර්තමේන්තුවේ නීති නිලධාරීන් විසින් ප්‍රධාන වශයෙන් සිවිල්, අපරාධ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සහ වාණිජ යන කාරණා සම්බන්ධයෙන් රජයට සහ රජයට අයත් ආයතන වලට උපදෙස් දීමත්, දිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අනෙකුත් අධිකරණ වල හා කම්කරු විනිශ්චය සභාවල පවරා ඇති නඩු වලදී රජය සහ රාජ්‍ය ආයතන නියෝජනය කිරීමත් සිදු කරනු ලැබේ.

සිවිල් අංශය, අපරාධ නඩු අංශය හා රාජ්‍ය නීතිඥ අංශය වශයෙන් ප්‍රධාන අංශ තුනක් මගින් දෙපාර්තමේන්තුවේ සිවිල් හා අපරාධ නඩු වලට අදාළව කටයුතු ඉටු කරනු ලබන අතර පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා ආයතන අංශය හා ගිණුම් අංශය ස්ථාපිත කර ඇත. මෙම අංශ වලට අමතරව දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට සංස්ථා අංශය, හදිසි අවස්ථා නියෝග හා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවරන නඩු සම්බන්ධව කටයුතු කරන ඊර්ආර් ඒකකය, ළමා අපචාර නඩු ඒකකය, ආගමන හා විගමන ඒකකය, මහජන පැමිණිලි ඒකකය, ශ්‍රේෂ්ඨාධිකරණ ඒකකය යන ඒකක නීතිපති දෙපාර්තමේන්තුව තුළ ක්‍රියාත්මකව පවතී.

6.1.2 නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය

නීතිපති දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය පහත පරිදි සංක්ෂිප්තව දැක්විය හැක.

- සිවිල්, අපරාධ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා, වාණිජ යන කාරණා, ජාත්‍යන්තර නීති කටයුතු සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමට අදාළ කාරණා සම්බන්ධයෙන් රජයට සහ රජයට අයත් ආයතනවලට උපදෙස් දීම.
- දිවයිනේ ශ්‍රේෂ්ඨාධිකරණයේ සහ අනිකුත් අධිකරණවල හා කම්කරු විනිශ්චය සභාවල පවරා ඇති නඩුවලදී රජය සහ රාජ්‍ය ආයතන නියෝජනය කිරීම.
- නව නීති සම්මත කිරීමේදී හා පවතින නීති සංශෝධනය කිරීමේදී අවශ්‍ය නෛතික උපදෙස් ලබාදීම.

ඉහත කාර්යයන් ඉටු කිරීමේදී, දෙපාර්තමේන්තුවේ පහත දක්වා ඇති අංශ නීති කාර්ය මණ්ඩලයට සහාය වෙයි.

- අපරාධ නඩු අංශය
- සිවිල් අංශය
- රාජ්‍ය නීතිඥ අංශය
- ශ්‍රේෂ්ඨාධිකරණ ඒකකය
- සංස්ථා අංශය

තවද දෙපාර්තමේන්තුවේ කටයුතු කාර්යක්ෂමව හා ඵලදායී ලෙස ක්‍රියාත්මක කිරීමට විශේෂ වශයෙන් හඳුනාගත් වගකීම් පවරා ඇති විශේෂ ඒකක ද ක්‍රියාත්මකවේ.

එම ඒකක වන්නේ;

- මහජන පෙත්සම් ඒකකය (මහජන පෙත්සම් සම්බන්ධයෙන් කටයුතු කරන්නේ මෙම අංශයයි)
- ළමා අපචාර නඩු ඒකකය (ළමුන් අපචාරවලට ලක් කිරීමට අදාළ නඩු පිළිබඳ ක්‍රියාකිරීම පිණිස පිහිටුවා ඇත)

නීතිපති දෙපාර්තමේන්තුවෙන් ඉටුවිය යුතු ප්‍රධාන කාර්යයන් ඉටු කිරීම සඳහා ඉහත කී අංශ සහ ඒකක කටයුතු කරනු ලබන අතර, නීතිපති දෙපාර්තමේන්තුවේ පරිපාලන කටයුතු මෙහෙයවීම සඳහා ආයතන අංශය හා ගිණුම් අංශය ස්ථාපිත කර ඇත.

6.1.3 එක් එක් අංශයන්හි 2017.01.01 සිට 2017.12.31 දක්වා කාර්ය සාධනය පහත පරිදි සංක්ෂිප්ත කොට දැක්විය හැකිය.

ශාඛාව	නඩු වර්ගය	2016 වර්ෂයෙන් ගෙනා නඩු ගොනු සංඛ්‍යාව	2017.01.01 සිට 2017.12.31 දක්වා පවරන ලද නඩු ගොනු සංඛ්‍යාව	2017.01.01 සිට 2017.12.31 දක්වා අවසන් කරන ලද නඩු ගොනු සංඛ්‍යාව	2017.12.31 දිනට ඉතිරි නඩු ගොනු සංඛ්‍යාව
සිවිල් අංශය	උපදෙස් ගොනු	-	1,121	313	808
	පෙනී සිටීම්	-	1,804	145	1,659
*රාජ්‍ය නීති අංශය	සිවිල් අංශයෙන් ලද ගොනු	7,345	1,408	1,101	7,652
	SB	274	77	03	348
	LA	05	08	-	13
	L	714	118	311	521
	එකතුව	8,338	1,611	1,415	8,534
අපරාධ නඩු අංශය	1. මිනීමැරීමට තැත් කිරීම හා මිනී මැරීම		992	751	
	2. අන්තරාදායක ඖෂධ පනත (හෙරොයින්)		816	444	
	3. ළමා අපයෝජන (ද.නි.ස 364)		-	-	
	4. ස්ත්‍රී දූෂණ (ද.නි.ස 365)		417	363	
	5. ගණිකා වෘත්තීය (ද.නි.ස 360)	13,110	15	32	14,079
	6. පීඩාකාරී ආයුධ පනත		96	59	
	7. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත		14	17	
	8. රථ වාහන අනතුරු (ද.නි.ස 298)		34	23	
	9. පොදු දේපළ පනත		19	11	
	10. මුදල් වංචා (ද.නි.ස 383)		341	196	
	11. වෙනත් අපරාධ		1,279	1,158	
එකතුව		4,023	3,054		
ශ්‍රේෂ්ඨාධිකරණ අංශය		371	530	54	847
සංස්ථා අංශය		5976	2,087	1,941	6,122
ළමා අපවාර නඩු ඒකකය		18,199	2,488	3,105	17,582
මහජන පෙත්සම් අංශය		483	620	484	619
එකතුව		46,477	14,284	10,511	50,250

6.1.4 නීතිපති දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරන සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය

ව්‍යාපෘතිය	ඇස්තමේන්තු ගත මුළු පිරිවැය (රු.මි.)	2017 වර්ෂයට ප්‍රතිපාදන (රු.මි.)	2017.12.31ට මූල්‍ය ප්‍රගතිය		2017.12.31 දිනට භෞතික ප්‍රගතිය
			අගය (රු.මි.)	%	
නව කාර්යාල ගොඩනැගිල්ල ඉදිකිරීම	1,182.00	500.00	144.71	29%	18%
මන්නාරම නිල නිවාසය ඉදිකිරීම	26.50	3.50	3.18	91%	50%
වවුනියාව නිල නිවාසය ඉදිකිරීම	26.50	5.00	4.59	92%	85%
එකතුව	1,235.00	508.50	152.48		

6.1.5 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට වියදම (රු.මි)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම්	725.00	708.70	98%
ප්‍රාග්ධන වියදම	635.00	235.00	37%
එකතුව	1360.00	943.70	69%

6.2 නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව

දැක්ම

යහපත් රාජ්‍ය පාලනයක් ඇති කිරීම සඳහා නොයෙකුත් රාජ්‍ය ප්‍රතිපත්තීන් නීතිය බවට පරිවර්තනය කරමින් ශ්‍රී ලංකා ජනරජයට සහාය වීම.

මෙහෙවර

රාජ්‍ය ප්‍රතිපත්තීන්, නීතිය බවට පරිවර්තනය කිරීමේ දී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, ඊට අදාළ පනත් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සම්පාදනය කිරීම

6.2.1 හැඳින්වීම

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුව "ඒ" ශ්‍රේණියේ රාජ්‍ය දෙපාර්තමේන්තුවකි. අතිගරු ජනාධිපතිතුමාගේ සෘජු අධීක්ෂණය යටතේ පැවති මෙම දෙපාර්තමේන්තුව අංක 1897/15 හා 2015.01.18 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය අනුව අධිකරණ හා කම්කරු සබඳතා අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතට පත්වූ අතර අංක 1933/13 හා 2015.09.21 දිනැති අති විශේෂ ගැසට් පත්‍රය අනුව අධිකරණ අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ පවතී.

නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවෙහි ප්‍රධාන කාර්යභාරය වනුයේ, අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලද තීරණ අනුව, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව, විවිධ විෂයන් පිළිබඳ රාජ්‍ය ප්‍රතිපත්තීන් ලිඛිත නීතිය බවට පරිවර්තනය කිරීම ය. එසේ රාජ්‍ය ප්‍රතිපත්තීන් නීතිය බවට පරිවර්තනය කිරීමේ ක්‍රියාවලියේ දී දෙපාර්තමේන්තුව විසින්, නව නීති පැනවීම සඳහා පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම, පවත්නා නීති සංශෝධනය කිරීමේ පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම සහ අදාළ අමාත්‍යාංශ වලින් ඉදිරිපත් කරන අනු නීති ප්‍රතිශෝධනය කිරීම සිදු කරයි. පනත් කෙටුම්පත් පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභා රැස්වීම්වලට සහභාගි වීම සහ පනත් කෙටුම්පත් විවාදයට ගැනීමේදී පාර්ලිමේන්තුව සමඟ සම්බන්ධීකරණය පවත්වා ගනිමින් අවශ්‍ය කටයුතු සිදු කිරීම දෙපාර්තමේන්තුවට පැවරී ඇති රාජකාරි කටයුතු වේ. මෙම දෙපාර්තමේන්තුව, සියලු රාජ්‍ය සංස්ථා හා ව්‍යවස්ථාපිත මණ්ඩල ද ඇතුළු සෑම අමාත්‍යාංශයක් හා දෙපාර්තමේන්තුවක් වෙත සේවා සලසයි. පනත් කෙටුම්පත් සහ අනු නීති සැකසීම සම්බන්ධයෙන් නොයෙකුත් අමාත්‍යාංශ හා රාජ්‍ය දෙපාර්තමේන්තු වලට නෛතික උපදෙස් ලබාදීම ද, දෙපාර්තමේන්තුව විසින් ඉටු කරනු ලබන තවත් රාජකාරියකි.

6.2.2 පනත් කෙටුම්පත් සම්පාදනය කිරීමට අදාළව දෙපාර්තමේන්තුවේ කර්තව්‍ය

- (1) නව නීති පැනවීම සඳහාද පවත්නා නීති සංශෝධනය කිරීම සඳහා ද භාෂාත්‍රයෙන් පනත් කෙටුම්පත් සම්පාදනය කිරීම.
- (2) අනු නීති භාෂාත්‍රයෙන් ප්‍රතිශෝධනය කිරීම සහ (අවශ්‍ය අවස්ථාවල දී) අනු නීති කෙටුම්පත් කිරීම.
- (3) ව්‍යවස්ථා සම්පාදනය හා සම්බන්ධ පාර්ලිමේන්තු රාජකාරි කටයුතු ඉටු කිරීම.
- (4) අවශ්‍ය අවස්ථා වල දී පළාත් සභා සඳහා ප්‍රඥප්ති කෙටුම්පත් කිරීම.
- (5) පෞද්ගලික මන්ත්‍රීන්ගේ පනත් කෙටුම්පත් (සංස්ථාගත කිරීමේ පනත් කෙටුම්පත්) භාෂාත්‍රයෙන් ප්‍රතිශෝධනය කිරීම.

පනත්, උපකාරක නීති, පළාත් සභා ප්‍රඥප්ති සහ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පත් කිරීමේදී ඒ සම්බන්ධව අවශ්‍ය වන තෛතික උපදෙස් ලබා දීමද මෙම දෙපාර්තමේන්තුව මගින් සිදු කරනු ලැබේ.

මෙම දෙපාර්තමේන්තුවේ විශේෂ ලක්ෂණය වන්නේ, එයටම සීමා වූ වැඩසටහනක් නොතිබීමයි. අමාත්‍ය මණ්ඩලය විසින් නියමිත ප්‍රතිපත්ති අනුමත කිරීමෙන් පසුව, රජයේ අමාත්‍යාංශවල හා එම අමාත්‍යාංශ යටතේ ඇති දෙපාර්තමේන්තුවල ව්‍යවස්ථා සම්පාදක අවශ්‍යතා මත දෙපාර්තමේන්තුවේ වැඩසටහන සකස් වී තිබීම ඊට හේතුවයි. එබැවින් නීති කෙටුම්පත් සම්පාදක දෙපාර්තමේන්තුවේ කාර්යසාධනය, යම් නිශ්චිත වර්ෂයක් මුළුල්ලේ ප්‍රාථමික නීති, නීති සංශෝධන හා උපකාරක නීති සඳහා අදාළ රේඛීය අමාත්‍යාංශය විසින් ඉදිරිපත් කරනු ලබන ඉල්ලීම් හා එම ඉල්ලීම් සාර්ථකව නිම කිරීම යන පදනම මත සකස් වී ඇත. දෙපාර්තමේන්තුවේ මූලික කාර්යභාරය වන නීති සම්පාදනයෙහි විෂය පථයට ඇතුළත් වන කවර ආකාරයක හෝ වූ නීති, එය ඉල්ලා සිටින අමාත්‍යාංශයට හෝ දෙපාර්තමේන්තුවට මුදා හැරීමට පෙර භාෂා තුනෙන් ම සම්පූර්ණ කරනු ලැබිය යුතුය.

6.2.3 2017.01.01 සිට 2017.12.31 දක්වා ප්‍රගතිය

6.2.3.1 වැඩ නිම කර ඇති ගොනුවල විස්තර - (2017.01.01- 2017.12.31)

01	02	03	04	05	06
රාජකාරියේ ස්වභාවය	2017.01.01 දිනට කෙටුම්පත් කර මූලික හෝ අවසන් කෙටුම්පත් වශයෙන් භාර දී නීතිපති හෝ අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙතින් නිරීක්ෂණ හා උපදෙස් බලාපොරොත්තුවෙන් ඉතිරිව පවතින ඉල්ලීම් සංඛ්‍යාව (ඉදිරියට ගෙනා ශේෂය)	2017.01.01 දිනට කෙටුම්පත් කිරීම අවසන් නොවූ ඉල්ලීම් සංඛ්‍යාව (ඉදිරියට ගෙනා ශේෂය)	මෙම වර්ෂය තුළ පාර්ශවයන් වෙතින් ලැබුණු නව ඉල්ලීම් සංඛ්‍යාව	පසුගිය වර්ෂවල හා මෙම වර්ෂයේදී භාෂාත්‍රයෙන් කෙටුම්පත් කර අවසන් කර එහෙත් නැවත වරක් සංශෝධන සිදු කිරීම සඳහා ලද ඉල්ලීම් සංඛ්‍යාව	එකතුව
පනත් කෙටුම්පත් කිරීම (මූලික හා සංශෝධන නීති)	138	21	73	27	259
පෞද්ගලික මන්ත්‍රී (සංස්ථා ගත කිරීමේ) පනත් කෙටුම්පත	108			32	140
උපකාරක නීති ප්‍රතිශෝධනය	119	17	156	49	341
පළාත් සභා ප්‍රඥප්ති	23	02	02	-	27

	07	08	09	10
රාජකාරියේ ස්වභාවය	2017.12.31 දිනට කෙටුම්පත් සකස් කර භාෂාත්‍රයෙන් අදාළ පාර්ශවයන් වෙත ලබා දුන් සංඛ්‍යාව (කිහිප වරක් භාෂාත්‍රයෙන් සකස් කර අදාළ පාර්ශවයන් වෙත භාර දුන් අවසන් කෙටුම්පත් වල ඒ ඒ වාරයන් සියල්ලම මෙහි ඇතුළත් වේ)	දීර්ඝ කාලීනව උපදෙස් නොමැතිව වසන ලද ගොනු	2017.12.31 දිනට කෙටුම්පත් කර මූලික හෝ අවසන් කෙටුම්පත් වශයෙන් භාර දී නීතිපති හෝ අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙතින් නිරීක්ෂණ හා උපදෙස් බලාපොරොත්තුවෙන් ඉතිරිව පවතින ඉල්ලීම් සංඛ්‍යාව	2017.12.31 දිනට කෙටුම්පත් කිරීම අවසන් නොවූ ඉල්ලීම් සංඛ්‍යාව
පනත් කෙටුම්පත් කිරීම (මූලික හා සංශෝධන නීති)	63	30	156	10
පෞද්ගලික මන්ත්‍රී (සංස්ථා ගත කිරීමේ) පනත් කෙටුම්පත්	09	01	130	
උපකාරක නීති ප්‍රතිශෝධනය	184	-	126	31
පළාත් සභා ප්‍රඥප්ති	02	16	08	01

පැහැදිලි කිරීම

1. වගුවේ තීරු අංක 09 සහ 10 කෙටුම්පත් කර මූලික හෝ අවසන් කෙටුම්පත් වශයෙන් භාර දී නීතිපති හෝ අනෙකුත් අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු වෙතින් නිරීක්ෂණ හා උපදෙස් බලාපොරොත්තුවෙන් ඉතිරිව පවතින ඉල්ලීම් සංඛ්‍යාව සහ කෙටුම්පත් කිරීම අවසන් නොවූ ඉල්ලීම් සංඛ්‍යාව.

මෙම දෙපාර්තමේන්තුව විසින් අවධානය යොමු කර සම්පූර්ණ කරනු ලැබ, කෙටුම්පත් කර යවනු ලැබූවා වූ ඉල්ලීම්, ප්‍රධාන වශයෙන් උපදෙස් ලබා දෙනු ලබන නියෝජ්‍යායතන විසින් තම ප්‍රතිපත්තිය නිරන්තරයෙන් වෙනස් කිරීමේ හේතුව මත, තවදුරටත් වූ සංශෝධන සඳහා අලුත් උපදෙස් ද සමග ඉදිරිපත් කරනු ලැබේ. එසේ වුවද, එවැනි ඉල්ලීම් ලැබුණ විට එම ඉල්ලීමට අදාළ කෙටුම්පත අවසාන වශයෙන් සකස් කර තිබීම නොසලකා අලුතින් සිදු කරනු ලබන ඉල්ලීමක් සඳහා මෙන්ම එම ඉල්ලීම පිළිබඳව නැවත අවධානය යොමු කිරීමට හා කාලය වැය කිරීමට මෙම දෙපාර්තමේන්තුවට සිදු වේ. වැඩිදුරටත් සම්පූර්ණ කරන ලද කෙටුම්පත් සඳහා එවැනි සංශෝධන සිදු කිරීමට කරනු ලබන ඉල්ලීම් අවසාන කෙටුම්පත් භාෂාත්‍රයෙන් යවනු ලැබීමෙන් පසුවද සිදු කරනු ලබන අතර ඇතැම්විට එම කාර්ය පටිපාටිය නැවත නැවතත් වාර ගණනක් ඉටු කිරීමට සිදු වේ. පහතින් ඒ සඳහා නිදසුන් කිහිපයක් ඉදිරිපත් කර ඇත.

කෙටුම්පතේ නම	කෙටුම්පත් යවා ඇති වාර ගණන (2017.12.31 දිනට)
ජාතික විගණන කෙටුම්පත	22
මොටර් ප්‍රවාහන කෙටුම්පත	23(සම්මත වී ඇත.)
රජයේ ඉඩම් (විශේෂ විධිවිධාන) කෙටුම්පත	14
ඉඩම් බැංකු පිහිටුවීමේ කෙටුම්පත	14
ඉඩම් සංවර්ධන ආඥා කෙටුම්පත	14
ජෙනරාල් සර් ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාල කෙටුම්පත	11
ශ්‍රී ලංකා තිරසාර සංවර්ධන කෙටුම්පත	15 (කාරක සභා සංශෝධන ඇතුළත්ව සම්මත වී ඇත.)
ස්වේච්ඡා සමාජ සේවා (ලියාපදිංචි කිරීමේ හා අධීක්ෂණය කිරීමේ) සංශෝධන පනත	12
ජාතික අක්ෂි බැංකු පනත් කෙටුම්පත	09
පළාත් පාලන මැතිවරණ (සංශෝධන) පනත	15 (කාරක සභා සංශෝධන ඇතුළත්ව සම්මත වී ඇත)

එහෙයින්, මෙම දෙපාර්තමේන්තුව විසින් යම් ඉල්ලීම් සඳහා අවධානය යොමු කර එය සම්පූර්ණ කර තිබුණද ඉහත හේතුව මත එම ඉල්ලීම තව දුරටත් මෙම දෙපාර්තමේන්තුව විසින් “කෙටුම්පත් කිරීම අවසන් නොවූ ඉල්ලීමක්” වශයෙන් පෙන්වුම් කරනු ලැබේ.

2. පෞද්ගලික මන්ත්‍රී (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත්

අමාත්‍ය මණ්ඩල අනුකාරක සභාවේ උපදෙස් පරිදි විගණන පනත තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පිළිබඳ පනත හා රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ පනත සම්මත වන තෙක් පෞද්ගලික මන්ත්‍රී (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් (වෘත්තීමය ආයතනයන් සම්බන්ධයෙන් වන පෞද්ගලික මන්ත්‍රී (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත්හැර) සම්බන්ධ කටයුතු නැවත අප වෙත දන්වන තුරු තාවකාලිකව නතර කර ඇත. එම හේතුව නිසා 2017.12.31 දින වන විට පෞද්ගලික මන්ත්‍රී (සංස්ථාගත කිරීමේ) පනත් කෙටුම්පත් කිරීම අවසන් නොවී නවතා ඇති ප්‍රමාණය 130කි.

3. පනත් කෙටුම්පත් (මූලික හා සංශෝධන නීති)

පනත් කෙටුම්පත් (මූලික හා සංශෝධන නීති අවසන් නොවූ ඉල්ලීම් 10කි. අදාළ අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතන වල උපදෙස් හෝ නිරීක්ෂණ හෝ අවශ්‍ය කැබිනට් අනුමැතිය ලැබී නොමැති හෝ තවමත් සාකච්ඡා මට්ටමින් පවතින හෝ ඒවා වේ.

4. උපකාරක නීති ප්‍රතිශෝධනය

උපකාරක නීති ප්‍රතිශෝධනය කිරීම අවසන් නොවූ ඉල්ලීම් සංඛ්‍යාව 31කි. අමාත්‍යාංශ, දෙපාර්තමේන්තු හා ආයතනවල උපදෙස් හෝ නිරීක්ෂණ හෝ තවමත් සාකච්ඡා මට්ටමින් පවතින හෝ ඒවා වේ.

6.2.3.2 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට වියදම (රු.මි)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම	109.20	95.61	88%
ප්‍රාග්ධන වියදම	30.20	28.74	95%
එකතුව	139.40	124.35	89%

6.3 නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව

1969 අංක 3 දරන නීති කොමිෂන් සභා පනත යටතේ ශ්‍රී ලංකාවේ නීති කොමිෂන් සභාව පිහිටුවන ලද අතර, නීති ප්‍රතිසංස්කරණ නිර්දේශ කරනු ලබන රජයේ ප්‍රධානම ආයතනය වේ. පරිපාලනය සඳහාත්, පර්යේෂණ සඳහා සහයෝගය ලබාදීම සඳහාත්, නීති කොමිෂන් සභා දෙපාර්තමේන්තුව ස්ථාපනය කරන ලදී.

දැක්ම

යහපාලනය උදෙසා නීතියේ ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම.

මෙහෙවර

නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම සඳහා 1969 අංක 3 දරන නීති කොමිෂන් සභා පනතේ දක්වා ඇති කාර්යයන් ක්‍රියාවේ යෙදවීම.

6.3.1 අරමුණු සහ කාර්යයන්

නීති කොමිෂන් සභාවේ ප්‍රධාන අරමුණ වනුයේ, නීති ප්‍රතිසංස්කරණ ප්‍රවර්ධනය කිරීම වේ. එවැනි ප්‍රවර්ධන අරමුණු කරගනිමින් නීති කොමිෂන් සභාව මගින් පහත දක්වා ඇති කාර්යයන් ක්‍රියාවට නංවනු ලබයි.

1. නීතිය සංග්‍රහ ගත කිරීම.
2. නීතියේ විෂමතා නැති කිරීම.
3. හරයාත්මක නීතිය මෙන්ම කාර්ය පටිපාටික නීතියද ක්‍රමානුකූලව සංවර්ධනය කිරීමේ සහ ප්‍රතිසංස්කරණය කිරීමේ අදහසින් සමාලෝචනය කිරීම සහ පවත්වාගෙන යාම.
4. කාලෝචිත නොවන සහ අනවශ්‍ය පනත් ඉවත් කිරීම.
5. නීතිය සරල කිරීම සහ නවීකරණය කිරීම.
6. නීති ප්‍රතිසංස්කරණය සඳහා වන යෝජනා භාරගෙන ඒවා සලකා බැලීම.
7. ප්‍රතිසංස්කරණය කිරීමේ අදහසින් නීතියේ විවිධ අංශ පරීක්ෂා කිරීම සඳහා වන වැඩසටහන් කලින් කලට සකස්කොට අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීම.
8. වෙනත් රටවල නීති ක්‍රම පිළිබඳව තොරතුරු ලබා ගැනීම.
9. අනු නීති මනාව පිළිගත් සිද්ධාන්තවලට හා නීතියේ මහිමයට අනුකූල වන බව සුරක්ෂිත කිරීමේ අදහසින්, පාර්ලිමේන්තුව නොවන වෙනත් මණ්ඩල විසින්, අනු නීති සෑදීමේ බලය ක්‍රියාත්මක කිරීම නිරන්තරයෙන් සමාලෝචනය කිරීම.
10. නඩුකීම හා සම්බන්ධ පරිපාලනාත්මක ස්වභාවයේ කාර්ය පටිපාටිය ඇතුළුව නීති කාර්ය පටිපාටි තර්කාපණය කිරීම හා සරල කිරීම සඳහා වැඩසටහන් ක්‍රමානුකූලව සකස් කිරීම.
11. සිංහල භාෂාවෙන්, දමිළ භාෂාවෙන් හා ඉංග්‍රීසි භාෂාවෙන් නීතිය සංග්‍රහ ගත කිරීම සඳහා වැඩසටහන් සකස් කිරීම.

6.3.2 2017.01.01 සිට 2017.12.31 දක්වා නීති නිර්දේශිතයන්ගේ ප්‍රගතිය

1. වැඩිහිටි තැනැත්තන් සම්බන්ධයෙන් වන්නාවූ නීතිය සඳහා සංශෝධනය.	
පසුබිම	වැඩිහිටි තැනැත්තන් සඳහා දැනට පවතින නීතිමය ආරක්ෂාව ශක්තිමත් කිරීම
වත්මන් තත්ත්වය	සාකච්ඡා වෙමින් පවතී.
2. අත්අඩංගුවට ගැනීමේ නීතිය සඳහා සංශෝධන	
පසුබිම	පොලිස් නිලධාරීන් සතු අත්අඩංගුවට ගැනීමේ ව්‍යවස්ථාපිත බලය සම්බන්ධයෙන් වන වර්ගවත් සංග්‍රහය ප්‍රතිශෝධනය කිරීම.
වත්මන් තත්ත්වය	සාකච්ඡා වෙමින් පවතී.
3. ජීනීවා සම්මුතියෙහි රාජ්‍ය පාර්ශවයක් වශයෙන් භාර ගනු ලැබූ ශ්‍රී ලංකාවේ බැඳීම් සැලකිල්ලට ගෙන, 2006 අංක 4 දරන ජීනීවා සම්මුති පනත සමාලෝචනය කිරීම	
පසුබිම	2006 අංක 4 දරන ජීනීවා සම්මුති පනත සමාලෝචනය කිරීම.
වත්මන් තත්ත්වය	සාකච්ඡා වෙමින් පවතී.
4. බාල වයස්කරුවන් මිය යාම මත අලාභහානි අයකර ගැනීම	
පසුබිම	<p>නොසැලකිල්ල හෝ හදිසි අනතුරක් හේතුවෙන් බාලවයස්කාර දරුවෙකුගේ මරණය සිදු වූ විටක, එහි ප්‍රතිඵලයක් වශයෙන් එකී දරුවාගේ මාපියන්ට ඇතිවන මානසික වේදනාව සහ විත්ත පීඩාව සඳහා නඩුකරයක් පැවරීමෙන් අලාභ හානි අයකර ගැනීමට නොහැකි වීම රෝම ලන්දේසි නීතියේ ස්ථාවරය බවට පත්වී ඇත.</p> <p>යථෝක්ත ස්ථාවරය වර්තමානයේ දී යුක්තියේ මූලධර්මයන්ට ප්‍රත්‍යක්ෂවම අනුකූල නොවේ. යම් තෙවන පාර්ශ්වයක නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය නිසා බාලවයස්කාර දරුවකුගේ මරණය සිදුවූ විටක, එහි ප්‍රතිඵලයක් වශයෙන් මාපියන්ට ඇතිවන මානසික වේදනාව සහ විත්ත පීඩාව සඳහා අලාභහානි අයකර ගැනීමට එකී දරුවාගේ මාපියන්ට හැකියාවක් තිබිය යුතුය. යම් තෙවන පාර්ශ්වයක නොසැලකිල්ල හෝ අපරික්ෂාකාරීත්වය බාල වයස්කාර දරුවෙකුගේ මරණයට හේතුවන විටක එකී දරුවාගේ අනාගත ඉපයුම් අහිමි වීම වෙනුවෙන් ද අලාභහානි අයකර ගැනීමට එකී දරුවාගේ මාපියන්ට හැකි විය යුතු බව සහතික කිරීම පිණිස පනතක් හඳුන්වා දීම සඳහා වන්නා වූ සංශෝධනය.</p>
වත්මන් තත්ත්වය	නීති කොමිෂන් සභාව විසින් නීති කෙටුම්පත සැකසීම පිණිස ඉහත නිර්දේශය ඉදිරිපත් කරනු ලැබීය.
5. 2007 අංක 7 දරන සමාගම් පනත සඳහා සංශෝධන.	
පසුබිම	අද්මිනිස්ත්‍රාසිකරුවෝ සහ ගණන් බේරා වසා දැමීම සම්බන්ධයෙන් දැනට ඇති විධිවිධාන මෙම කාර්යය සඳහා ප්‍රමාණවත් නොවන බවට හඳුනාගෙන ඇති බැවින් අග්‍රාමාත්‍ය කාර්යාලය විසින් මෙම සංශෝධනය සලකා බැලීම පිණිස ඉදිරිපත් කරන ලදී. විශේෂයෙන්ම, සමාගමක් සම්බන්ධයෙන් වන විටදී, ඇවර කිරීම් වරක් පැවැත්වීමේදී ඒවායේ ස්වභාවික නිමාව වන සමාගම විසුරුවා හැරීම කරා එම ක්‍රියා පත්වන නිසා, යළි ඇති කිරීමට අවකාශයක් නොමැත. අද්මිනිස්ත්‍රාසිකරුවෝ සම්බන්ධයෙන් පනතේ දැනට අඩංගු විධිවිධානයන් සමාගම විසින්ම කරනු ලබන ඉල්ලීමට සීමා වී ඇත.
වත්මන් තත්ත්වය	කෙටුම්පත අවසන් කර අග්‍රාමාත්‍ය කාර්යාලය වෙත යවන ලදී.

6. දික්කසාදය, භාරකාරත්වය සහ දික්කසාද දීමනා සම්බන්ධයෙන් වන නීතිය	
පසුබිම	<p>නිවැරදි කර ගත නොහැකි විවාහ බිඳවැටීම් සම්බන්ධයෙන් වන විට, දික්කසාදය, දික්කසාද දීමනා සහ රැකවරණය පිළිබඳව දැනට පවතින නීති ආඥා පනත්, එම කරුණු පහසුවෙන් අවබෝධ කර ගත හැකි ලෙස ක්‍රමානුකූලව සකසා එකී නීති ආඥා පනත් සියල්ලම එකට එකතු කර එක් ආඥා පනතක් ලෙස සංග්‍රහගත කිරීම.</p> <ul style="list-style-type: none"> පොදු එකඟතාවක් ඇති අවස්ථාවක්. එක් පාර්ශවයකට දික්කසාදය අවශ්‍ය නොවන, සුභද කැමැත්තක් නොමැති අවස්ථාවක්. <p>රැකවරණය: දරුවාගේ උපරිම යහපතට.</p> <p>දික්කසාද දීමනා: සාධාරණ සහ යුක්ති සහගත අධිකරණ බලය.</p> <p>නඩත්තු: අධිකරණ බලය මහේස්ත්‍රාත් අධිකරණයකට නොව දිස්ත්‍රික් අධිකරණයකට පැවරිය යුතු අතර ඊට උණ පූර්ණව එකතු කළ බලය ක්‍රියාත්මක කිරීම ප්‍රමාණවත් කිරීම සහ දඬුවම් පිණිස වන බලය දිස්ත්‍රික් අධිකරණය වෙත පැවරිය යුතුය.</p>
වත්මන් තත්ත්වය	මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡා අවසාන කර, ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීම සඳහා එම නිර්දේශ නීති කෙටුම්පත් සම්පාදක වෙත භාරදී ඇත.
7. නඩු භාණ්ඩ බැහැර කිරීම සම්බන්ධයෙන් වන නීතිය	
පසුබිම	අධිකරණයේ නඩු විභාගය සඳහා ප්‍රවීණ සාක්ෂි වශයෙන් නිරාවරණය කළ යුතු බැවින් ආයුධ, ඇඳුම් සහ නීති විරෝධී මත්පැන් බෝතල් හා මත්ද්‍රව්‍ය වැනි වැදගත් නඩු භාණ්ඩයන් අධිකරණ භාණ්ඩ භාරකරුගේ භාරයේ තබනු ලබයි. නඩු විභාගය අවසානයේදී නිකුත් කරනු ලබන උසාවි නියෝගයක් මත පමණක් ඒවා බැහැර කළ හැකි වේ.
වත්මන් තත්ත්වය	සාකච්ඡා වෙමින් පවතින අතර පූර්ව නීතිපති ලෙස කටයුතු කළ ජනාධිපති නීතිඥ පාලිත ප්‍රනාන්දු මහතා විසින් මේ සම්බන්ධයෙන් කෙටුම්පතක් ඉදිරිපත් කරන ලදී.
8. අධිකරණයට අපහාස කිරීම පිළිබඳ වන්නා වූ නීතිය	
පසුබිම	යෝජනා කරන ලද පනතේ ප්‍රධානම කාර්යය වන්නේ අපහාස කිරීම පිළිබඳ වන්නා වූ නීතිය සංග්‍රහගත කිරීම සහ එහි විෂය පථය පැහැදිලි කිරීම වේ.
වත්මන් තත්ත්වය	සාකච්ඡා වෙමින් පවතී.

6.3.3 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට වියදම (රු.මි)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම	15.34	14.78	96%
ප්‍රාග්ධන වියදම	1.95	1.73	89%
එකතුව	17.29	16.51	95%

6.4 ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව

දැක්ම

සාධාරණ සහ නීති ගරුක සමාජයක් ගොඩනැගීම.

මෙහෙවර

අධිකරණ, නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන සහ වෙනත් ආයතනවලට අධිකරණ විද්‍යා සහ ආහාර විද්‍යා ක්ෂේත්‍රයන් සම්බන්ධ විශ්ලේෂණ, විශේෂඥ සහ උපදේශක සේවාවන් සැපයීම.

6.4.1 කාර්යයන්

ආණ්ඩුවේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව අධිකරණ විද්‍යා අංශය සහ ආහාර විද්‍යා අංශය යන ප්‍රධාන අංශ දෙකකින් සමන්විත වන අතර එය ලංකාවේ ඇති එකම අධිකරණ විද්‍යා රසායනාගාරය වේ. එම අධිකරණ විද්‍යා අංශය, ගිනි අවි හා ප්‍රක්ෂිප්ත විද්‍යා, පුපුරණ ද්‍රව්‍ය සහ ගිණි විමර්ශන, මත්ද්‍රව්‍ය අංශය, මස්තු විද්‍යා හා DNA, අධිකරණ ධූලක විද්‍යා සහ සැක කටයුතු ලේඛන හා ඩිජිටල් අපරාධ විමර්ෂණ අංශය, විවිධ නඩු අංශය, යනුවෙන් ප්‍රධාන අංශ හතකින්ද සමන්විත වේ. ආහාර විද්‍යා අංශය, ආහාර හා මධ්‍යසාර, කිරි සහ ජලය යනුවෙන් වූ විද්‍යාගාර හතරකින් සමන්විත වේ.

මෙය සේවාවන් සඳහා වෙන්වූ දෙපාර්තමේන්තුවක් වන අතර අධිකරණ, පොලිස් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා රේගුව, සුරාබදු දෙපාර්තමේන්තුව, පළාත් පාලන ආයතන, සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, වරාය අධිකාරිය හා වෙනත් රජයේ දෙපාර්තමේන්තු සහ ව්‍යවස්ථාපිත ආයතන මගින් යොමුකරනු ලබන නඩු භාණ්ඩ විද්‍යාත්මක පරීක්ෂණයන්ට ලක් කිරීම සහ ඒවා පිළිබඳ වාර්තා නිකුත් කිරීම කරනු ලැබේ. මීට අමතරව විවිධ රාජ්‍ය, දෙපාර්තමේන්තු සහ රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතන මගින් ඉදිරිපත් කරනු ලබන ආහාර, මත්පැන්, කිරි හා ජලය ආශ්‍රිත ආදර්ශ වල තත්ත්වය පරීක්ෂා කරනු ලබන අතර ශ්‍රී ලංකා රේගුව මගින් යොමු කරන ආදර්ශ තත්ත්වය උදෙසා පරීක්ෂා කරනු ලබයි. තවද අධිකරණ මගින් ඉදිරිපත් කරනු ලබන සැක සහිත ලේඛණ පරීක්ෂා කර හා වාර්තා කිරීම සැක කටයුතු ලේඛණ අංශය මගින් කරනු ලබයි.

පරීක්ෂණ සඳහා ඉදිරිපත් කරනු ලබන සියළුම නඩු භාණ්ඩ හෝ වෙනත් ආදර්ශ, ආහාර හා ඖෂධ පනත, ජාතික පාරිසරික පනත, සුරාබදු ආඥා පනත, දුම්කොළ හා මධ්‍යසාර පිළිබඳ ජාතික අධිකාරි පනත, සුවඳ විලවුන් උපකරණ හා ඖෂධ පනත, පළිබෝධනාශක පාලනය කිරීමේ පනත, ගිණිඅවි ආඥා පනත, පුපුරණ ද්‍රව්‍ය ආඥාපනත, විෂ වර්ග, අබිං සහ අන්තරායකාර ඖෂධ පනත, මෝටර් වාහන පනත, අපරාධ නඩු විධාන සංග්‍රහය, සිවිල් නඩු විධාන සංග්‍රහය, සාක්ෂි ආඥා පනත වැනි විවිධ අණ පනත් යටතේ පරීක්ෂණයන්ට භාජනය කර වාර්තා නිකුත් කිරීම මෙම දෙපාර්තමේන්තුවෙන් සිදු කෙරේ.

තවද දිවයිනේ සිදුවන වෙඩි තැබීම්, පිපිරීම්, ගිණි ගැනීම්, මාරක රිය අනතුරු ආදී දරුණු ගණයේ සිදුවීම් සම්බන්ධ අපරාධ ස්ථාන විමර්ශණයන් සඳහා නිලධාරීන්ගේ විශේෂඥ සහාය පොලිස් දෙපාර්තමේන්තුවට ලබා දීමට කටයුතු කරයි. අධිකරණයේ විශේෂඥ සාක්ෂිකරුවන් ලෙස රසපරීක්ෂක දෙපාර්තමේන්තුව මගින් නිකුත් කරන ලද රස පරීක්ෂක වාර්තා සම්බන්ධයෙන් රස පරීක්ෂක නිලධාරීන් අධිකරණ වල වාචික සාක්ෂි ලබා දීමද සිදු කරනු ලබයි.

තවද මෙවැනි සේවා සැපයීමට අමතරව මෙම දෙපාර්තමේන්තුවේ සිටින විවිධ ක්ෂේත්‍රවල නිපුණතා ලබා ඇති විද්‍යාඥයින් විසින් රාජ්‍ය අනුග්‍රහය ලබන ආයතනවලට විද්‍යාත්මක උපදේශනයන්ද ලබාදීම සිදු කරයි. විශේෂයෙන්ම ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ විවිධ ප්‍රමිති පිරිවිතර සෑදීමේදී මෙම නිලධාරීන්ගෙන් විශාල දායකත්වයක් ලැබේ. ආරක්ෂක අමාත්‍යාංශයට අවශ්‍ය ආයුධ හා උපකරණ

මිලදී ගැනීම් වලදී තාක්ෂණික කමිටු වලට විශේෂඥ සහාය ලබාදීම ද මෙම නිලධාරීන් විසින් සිදුකරනු ලැබේ.

තවද පොලිස් නිලධාරීන්, අපරාධ පරීක්ෂණ නිලධාරීන්, ත්‍රිවිධ හමුදා නිලධාරීන්, නීතිපති දෙපාර්තමේන්තුවේ ආධුනික නීතිඥයන්ට හා අධිකරණ වෛද්‍ය නිලධාරීන්, මහජන සෞඛ්‍ය පරීක්ෂක වරුන් සඳහා අදාළ ක්ෂේත්‍රයන් හා සම්බන්ධ දේශන පැවැත්වීමත් සිදු කරයි.

6.4.2 2017.01.01 සිට 2017.12.31 දක්වා විශ්ලේෂණ වාර්තා ප්‍රගතිය

අංශය	2017.01.01 දිනඉතිරි නඩු සංඛ්‍යාව	2017.01.01- 2017.12.31 තුළ ලැබී ඇති නඩු සංඛ්‍යාව	2017.01.01- 2017.12.31 තුළ වාර්තා කල නඩු සංඛ්‍යාව	2017.12.31 දිනට වාර්තා නොකල නඩුසංඛ්‍යාව
මත්ද්‍රව්‍ය සහ මනෝවර්තක	1,210	10,782	10,508	1,484
ගිණි අවි සහ ප්‍රක්ෂිප්ත විද්‍යා	392	380	492	280
පුපුරණ ද්‍රව්‍ය හා ගිනි ගැනීම්	195	422	464	153
අධිකරණ ධූලක විද්‍යා අංශය(විෂ වර්ග)	1,033	2,469	2,196	1,306
අධිකරණ මස්තුවිද්‍යා අංශ	1,577	1,602	180	2,999
සැකකටයුතු ලේඛණ අංශය	301	887	721	467
පරිගණක අපරාධ	-	467	256	211
අධිකරණ විද්‍යා විවිධ අංශය	149	453	398	204
ප්‍රධාන කාර්යාලය (මත්පැන්)	50	2,152	2,182	20
මධ්‍යසාර හා දුම්කොළ	3	2,214	2,188	29
කුරුණෑගල (මත්පැන්)	0	2,191	2,191	0
ආහාර පනත යටතේ ආහාර සාම්පල	31	6,766	6,784	13
විවිධ ආහාර වර්ග	3	1,603	1,604	2
එකතුව	4,944	32,388	30,164	7,168

6.4.3 වෙනත් කටයුතු.

ගරු අධිකරණ වලදී වාචික සාක්ෂි සැපයූ අවස්ථා සංඛ්‍යාව -349
 අපරාධ ස්ථාන වලට සහභාගි වූ අවස්ථා සංඛ්‍යාව -163
 ධූලක විද්‍යා අංශයේ නිලධාරීන් සහභාගි වූ විශේෂ VIP ආහාර පරීක්ෂණ - නිලධාරී දින 125

6.4.4 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි.)	2017.12.31 දිනට වියදම (රු.මි.)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම	267.22	250.81	94%
ප්‍රාග්ධන වියදම	108.26	103.08	95%
එකතුව	375.48	353.89	94%

6.5 මහා භාරකාර දෙපාර්තමේන්තුව

දැක්ම

පරිත්‍යාගශීලී ස්ථාපකවරුන් විසින් මහා භාරකාරතැන කෙරෙහි තබන ලද විශ්වාසය තහවුරු කිරීම හා අර්ථලාභීන්ගේ අරමුණු ඉටු කිරීම.

මෙහෙවර

දෙපාර්තමේන්තුව සතු සම්පත් හා හැකියාවන් අනුව ඉහළම සේවයක් සැලසෙන අයුරින් දෙපාර්තමේන්තුව වෙත යොමු කරන ලද හා යොමු කෙරෙන භාර මියගිය පුද්ගලයින්ගේ බුද්දල් අර්ථ ලාභීන් ඇතුළුව අදාළ සියලුම පාර්ශවන්ට තෘප්තිමත්භාවය සැලසෙන අයුරින් පරිපාලනය කිරීම

6.5.1 හැඳින්වීම

6.5.1.1 නෛතික පසුබිම

1931 අංක 11 සහ 1938 අංක 59 දරණ ආඥා පනත මගින් ද, 1973 අංක 44 සහ 1975 අංක 25 දරණ නීති මගින් ද, 1983 අංක 41 සහ 1988 අංක 61 දරණ පනත් මගින් සංශෝධිත 1922 අංක 1 දරණ මහා භාරකාර ආඥා පනත යටතේ මහා භාරකාර ධුරය ස්වාධීන නෛතික පුද්ගලයෙක් ලෙස ස්ථාපිත කර ඇති අතර, අදාළ ආඥා පනත අනුව ආයතනය හා ඒ අනුශාංගික කරුණු පාලනය වේ.

භාර සම්බන්ධයෙන් මහාභාරකාර ආඥා පනතට අමතරව 1918 අංක 4, 1934 අංක 1 දරණ ආඥා පනත් මගින්ද 1968 අංක 7 සහ 1971 අංක 30 දරණ පනත් මගින්ද සංශෝධිත 1917 අංක 9 දරණ භාර ආඥා පනත බල පැවැත්වෙන අතර, එකී පනත නිහඬ වන්නා වූ යම් අවස්ථාවක දී ඉංග්‍රීසි නීතියේ ඇති සාධාරණත්ව මූලධර්මය (Law of Equity) අදාළ වේ.

6.5.1.2 මහා භාරකාරතැනගේ බලතල හා කාර්යභාරය

මහා භාරකාර ආඥාපනත, සිවිල් නඩු විධාන සංග්‍රහය, අධිකරණ සංවිධාන පනත සහ වෙනත් ලිඛිත නීති මත පහත කාර්යභාරයන් මහා භාරකාරතැන වෙත පැවරී ඇත.

1. සාමාන්‍ය භාරකරුවකු ලෙස කටයුතු කිරීම.
2. රැකවරණ භාරකරුවකු හෝ ආරක්‍ෂක භාරකරුවකු ලෙස කටයුතු කිරීම.
3. දේපළ රැස්කිරීමේ නියෝග යටතේ දේපළ රැස් කරන්නෙකු ලෙස කටයුතු කිරීම.
4. බාලවයස්කරුවෙකුගේ දේපළ භාරකරු හෝ සහය මිත්‍රයා (ආරක්‍ෂක කළමනාකරුවකු) ලෙස කටයුතු කිරීම (දිසා අධිකරණය මගින් පවරන ලද අවස්ථාවක).
5. සිහිවිකල් පුද්ගලයකුගේ දේපළ කළමනාකරුවකු ලෙස කටයුතු කිරීම (දිසා අධිකරණය මගින් පවරන ලද අවස්ථාවක).
6. නිශ්චල දේපළ ගිවිසුම් ගත කළමනාකරුවෙකු ලෙස කටයුතු කිරීම. (ආරක්‍ෂක භාරකරුවකු ලෙස පෙනී සිටින අවස්ථාවල දී එම භාරයන්හි පත්කර ඇති “භාරකාර මණ්ඩලය” මගින් කලින් කලට ගනු ලබන තීරණ ක්‍රියාත්මක කිරීමට පමණක් ආරක්‍ෂක භාරකරු බැඳී සිටී).
7. විදේශගත වූ ශ්‍රී ලාංකිකයකු ගේ ඇටර්නි බලකරු ලෙස ඔවුන්ට අයවිය යුතු මුදල් ලබාදීම හෝ ගෙවීම සඳහා කටයුතු කිරීම.
8. සිවිල් නඩු විධාන සංග්‍රහය පනතේ ප්‍රතිපාදන යටතේ ගරු අධිකරණය මගින් දේපළ සම්බන්ධව සහ අනෙකුත් කරුණු සම්බන්ධව කටයුතු කිරීම.
9. ගරු අධිකරණය මගින් පවරන අවස්ථාවල දී අන්තිම කැමති පත්‍රයක් රහිත පුද්ගලයකු ගේ අද්මිනිස්ත්‍රාසි කරුවෙකු ලෙස කටයුතු කිරීම.

10. වරදකට සිරගත වූවකුගේ දේපළ කළමනාකරුවෙකු ලෙස කටයුතු කිරීම.
11. ඕනෑම පුද්ගලයෙකුගේ අන්තිම කැමති පත්‍රයක් සුරක්ෂිතව තැන්පත් කර තබාගන්නෙකු ලෙස කටයුතු කිරීම.
12. විහාරස්ථ දේපළෙහි භාරකරු වශයෙන් කටයුතු කිරීම.

6.5.1.3 වෙනත් ක්ෂේත්‍ර කෙරෙහි මහා භාරකාරතැනගේ මැදිහත්වීම

මහා භාරකාර ආඥා පනතට පසුව කරන ලද සංශෝධනයන් අනුව සහ වෙනත් ලිඛිත නීති අනුව මහා භාරකාර තැන වෙත පහත කාර්යයන් ද පැවරී ඇත.

- 1988 අංක 61 දරණ පනත මගින් සංශෝධිත මහා භාරකාර ආඥා පනතේ 10 (අ) වගන්තියට ප්‍රකාරව සේවා නියුක්තිය සඳහා විදේශගත වන්නන්, විදේශයක දී මිය ගියහොත් ඔවුන් වෙනුවෙන් ලැබෙන වන්දි මුදල් යැපෙන්නන් සහ/හෝ නීත්‍යානුකූල උරුමකරුවන් අතර බෙදා දීම සහ සේවා නියුක්තිය සඳහා ශ්‍රී ලංකාවෙන් බැහැර යන ශ්‍රී ලාංකික පුරවැසියන් සේවා නියුක්තියෙහි යෙදී සිටියදී මරණයට පත් වූ අවස්ථාවක යම් වන්දි මුදලක් ගෙවනු ලැබිය යුතු තැනැත්තන්ගේ නම් මහා භාරකාර වරයා වෙත ලියාපදිංචි කරවා ගැනීම
- 1944 අංක 28 දරණ විහාර ඉඩම් (වන්දි) ආඥා පනත ක්‍රියාත්මක කිරීම.
- 1981 අංක 42 දරණ පනතින් සංශෝධිත 1931 අංක 19 දරණ බෞද්ධ විහාර දේවාලගම් ආඥා පනත යටතේ පැවරී ඇති කාර්යයන් ඉටුකිරීම.
- 1973 අංක 28 දරණ විශේෂ විධිවිධාන පනත යටතේ එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමෙහි කොටස්වල භාරකාරත්වය රජය වෙනුවෙන් දැරීම.

6.5.1.4 මහා භාරකාර දෙපාර්තමේන්තුවෙන් සැලසෙන සේවාවන්

මෙම දෙපාර්තමේන්තුවෙහි පිහිටුවා ඇති භාරවල අරමුණු අනුව/අන්තිම කැමති පත්‍රවල ඇති අරමුණු අනුව/අධිකරණ නියෝග මත පහත විෂයයන්හි කටයුතු කරමින් ජනතාවට සේවය සපයනු ලබයි.

- අධ්‍යාපනය හදාරන මූල්‍යමය අතින් ඉතාමත් දුෂ්කරතා ඇති දරුවන් දිරිමත් කිරීම සඳහා ශිෂ්‍යත්ව ලබාදීම.
- අසරණ සහ හදිසි ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකර්ම ලබා ගැනීම සඳහා වෛද්‍යාධාර ලබාදීම.
- ආගමික සිද්ධස්ථාන නඩත්තු කිරීම හා සංවර්ධනය කිරීම සඳහා පිහිටුවා ඇති භාරවල අරමුණු අනුව මූල්‍යාධාර සැපයීම.
- පුණ්‍යාධාර කටයුතු.
- විවිධ හේතූන් නිසා ජීවත් වීමට අපහසු අසරණ පුද්ගලයන්ට සහ එවැනි පුද්ගලයන් සිටින ආයතනවලට ආධාර කිරීම.
- භාර/ බුදුල් දේපළ කළමනාකරණය කිරීම.
- විහාර දේවාලගම් පනත යටතේ රජයට පවරා ගන්නා ලද නිශ්චල දේපළ සඳහා හිමිවන වන්දි මුදල්, බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල්වරයාගේ නිර්දේශ මත බෙදාහැරීම.
- සීමා සහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ කොටස්වල භාරකාරත්වය රජය වෙනුවෙන් දරමින් එම සමාගමේ කටයුතු මෙහෙය වීම හා අධීක්ෂණය.
- විදේශ වන්දි ලෙස ලැබෙන මුදල් යැපෙන්නන් හෝ නීත්‍යානුකූල උරුම කරුවන් අතර බෙදා දීම.
- රාජ්‍ය ආයතනයක් වශයෙන් උපයන ආදායමින් ප්‍රතිශතයක් රාජ්‍ය භාණ්ඩාගාරය වෙත ලබාදීම.

6.5.2 මහා භාරකාර දෙපාර්තමේන්තුව මගින් පාලනය වන භාර සහ බුද්දල් සංඛ්‍යාව

වර්ෂය	ක්‍රියාත්මක කරන භාර සංඛ්‍යාව	ක්‍රියාත්මක කරන බුද්දල් සංඛ්‍යාව
2014	1,034	134
2015	1,044	137
2016	1,067	140
2017	1,081	141

6.5.3 මහා භාණ්ඩාගාරය වෙත ප්‍රේෂණය කර ඇති මුදල් ප්‍රමාණය

මහා භාරකාර දෙපාර්තමේන්තුව වෙත පවරා ඇති සහ පිහිටුවා ඇති භාර හා බුද්දල්වලට අදාළව මහා භාරකාර ආඥාපනත යටතේ අය කරනු ලබන මූලධන, ආයෝජන, ආදායම් ගාස්තු හා වෙනත් ගාස්තු පහත පරිදි රාජ්‍ය භාණ්ඩාගාරය වෙත යොමු කර ඇත.

වර්ෂය	මුදල (රු.)
2014	6,675,487.77
2015	10,188,334.08
2016	14,986,797.37
2017	11,209,507.45

6.5.4 වාර්ෂික ක්‍රියාකාරී සැලැස්මට අනුව භෞතික හා මූල්‍ය කාර්යසාධනය

ක්‍රියාකාරකම	සත්‍ය අගය (2017.12.31)	
	ප්‍රතිලාභීන් ගණන	වටිනාකම (රු.)
1. ශිෂ්‍යාධාර ගෙවීම	499	3,228,312.49
2. වෛද්‍යාධාර ගෙවීම	192	8,277,549.40
3. ආගමික සිද්ධස්ථාන නඩත්තුව හා සංවර්ධනය සඳහා ගෙවීම	464	32,499,640.07
4. පුණ්‍යාධාර ගෙවීම	175	7,583,673.41
5. අසරණාධාර ගෙවීම	382	2,472,390.00
6. භාර අරමුණු අනුව වෙනත් ගෙවීම්	110	12,921,621.83
7. විහාර වන්දි නිදහස් කිරීම	44	94,886,020.46
8. විදේශ වන්දි නිදහස් කිරීම	155	290,099,151.26
9. භාර/බුද්දල් දේපළ කළමනාකරණය (වතු සංඛ්‍යාව / ශුද්ධ ලාභය)	12	11,088,246.11
එකතුව	2,033	463,056,605.03

6.5.5 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි.)	2017.12.31 දිනට වියදම (රු.මි.)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම	49.47	49.03	99%
ප්‍රාග්ධන වියදම	3.18	3.17	100%
එකතුව	52.65	52.20	99%

6.6 ණය සහනදායක මණ්ඩලයීය දෙපාර්තමේන්තුව

දැක්ම

නිශ්චල දේපල සම්බන්ධයෙන් වූ ණය ගනුදෙනු වලින් පීඩාවට පත්වූ මහජනයාට ණය බරින් නිදහස් වීමට සහනදායී වැඩ පිළිවෙළක් සලසා දීම.

මෙහෙවර

උකස්කරයක්, පොරොන්දු සින්තක්කරයක් හෝ හුදෙක් ණය ගනුදෙනුවක් සඳහාම සින්තක්කර ඔප්පු සම්බන්ධව ගත් ණය මුදලක් සඳහා ඇපයට බැඳී ඇති කෘෂිකාර්මික හෝ ගේ දොර ඉඩකඩම් ආදී වූ නිශ්චල දේපල ණය සහනදායී අන්දමට වාරික මගින් හා අඩු පොලී අනුපාතයට ගෙවා නිදහස් කර ගැනීමට ණය කරුවන්ට අවශ්‍ය නීතිමය රැකවරණය හා සහන සලස්වා දීම.

අරමුණ

නිශ්චල දේපල සම්බන්ධයෙන් උකස්කර, පොරොන්දු සින්තක්කර හා හුදෙක් ණය ගනුදෙනුවක් සඳහාම ලියන ලද සින්තක්කර හා අනෙකුත් බැඳීම් කෙරෙහි අය විය යුතු ණය පිළිබඳව සම්මුති වලට පාර්ශවයන් පැමිණ වීම.

6.6.1 හැඳින්වීම

ඉඩකඩම්, කුඹුරු, වතුපිටි නිවාස වැනි නිශ්චල දේපල පොරොන්දු සින්තක්කර ඔප්පු, උකස්කර ඔප්පුවක් මත ඇපයට තබා ගත් ණය සම්බන්ධයෙන් හෝ එවැනි ආරක්ෂිත ණයක් සම්බන්ධයෙන් ණය ගැනීම් ඇති මහජනතාව එම ණයගැති භාවයෙන් මුදවාලීම සඳහා කිසියම් සහනදායී ක්‍රියාමාර්ගයක් හඳුන්වාදීම අරමුණු කරගෙන 1941 අංක 39 දරණ ණය සහනදායක අඤා පනත යටතේ මෙම දෙපාර්තමේන්තුව පිහිටුවන ලදී.

මීට අමතරව 1999 දී පනතට කරන ලද අංක 29 දරණ සංශෝධන අනුව හුදෙක් ණය ගනුදෙනුවක් සඳහාම ලියන ලද සින්තක්කර ඔප්පු සම්බන්ධයෙන් මණ්ඩලයට මැදිහත් වී සහන සැලැස් වීමට හැකි වීමෙන් මෙම සහනදායී ක්‍රියාමාර්ගය තවත් පුළුල් වී ඇත. මෙම මණ්ඩලයේ ක්‍රියාකාරිත්වය මගින් මුදල් හිමියන් විසින් අත්තනෝමතික ලෙස ණයගැතියන් ගසාකනු ලැබීමට ඇති ඉඩකඩ අසුරනු ලබයි. මණ්ඩලයේ මූලික පරමාර්ථය මෙය වුවද, එමගින් ණය හිමියන්ට ද අසාධාරණයක් සිදුවීමට ඉඩ නොතබයි. උකස් ඔප්පු පිට හා පොරොන්දු සින්තක්කර ඔප්පු පිට බැඳී ඇති නිශ්චල දේපල පිළිබඳ ණයකරුට පහසු වන්නා වූත් ණයහිමි පිළිගනු ලබන්නා වූත් කොන්දේසි මත එම දේපල බේරා ගැනීමට උපකාර කිරීම මෙම මණ්ඩලයේ පරමාර්ථයයි. මෙම මණ්ඩලයට ඉදිරිපත් කරනු ලබන අයදුම්පත් සඳහා කිසිම ගාස්තුවක් අය නොකෙරෙන අතර මණ්ඩලයේ කටයුතු මුද්දර ගාස්තුවලින් තොරව ඉටු කරනු ලැබේ. ගැසට් හා නොතීසි ගාස්තු වශයෙන් අය කරනු ලබන්නේ ඉතා සුළු මුදලක් බැවින් ණය බරින් මිරිකී සිටින ජනතාවට මෙමගින් ලැබී ඇති සේවය අතිවිශාලය. එසේම තමා වෙනුවෙන් මණ්ඩලය ඉදිරියේ නීතිඥයින් ඉදිරිපත් කිරීම අනිවාර්ය නොවන බැවින් මහජනතාවට සිදුවන සේවය ඉමහත්ය. ණය සහනදායක මණ්ඩලය, අමාත්‍යවරයා විසින් පත් කරනු ලබන සාමාජිකයින් 5 දෙනෙකුගෙන් සමන්විත වන අතර ඉන් එක් අයෙක් මණ්ඩලයේ සභාපති ලෙස පත් කෙරේ.

මෙම මණ්ඩලයේ සභාපති සහ අනෙකුත් සෑම සාමාජිකයෙකුම තම පත්වීමේ දින සිට තුන් අවුරුදු කාල සීමාවකට නිලය දැරිය යුතුය. මෙහි රාජකාරි කටයුතු සාමාන්‍ය අධිකරණයක පවත්නා ස්වරූපයට වඩා වෙනස් ස්වරූපයක් ගනී. මණ්ඩලය ඉදිරියේ දී එළඹෙන ගිවිසුම් පාර්ශවකරුවන් ඔවුනොවුන් කැමැත්තෙන් එළඹෙන ගිවිසුම් මිස මණ්ඩලයේ විධාන ක්‍රියාත්මක කිරීමක් නොවේ. එසේ වුවද

අසාධාරණ පොළී ප්‍රමාණයන් අඩු කිරීමට ද මණ්ඩලය විසින් ඉදිරිපත් කරනු ලබන සාධාරණ යෝජනා ණය හිමියන් විසින් පිළිනොගන්නේ නම් ඒ සම්බන්ධයෙන් ආඥාපනත යටතේ ණය කරුවන්ට සහතිකයක් නිකුත් කිරීමට ද මණ්ඩලයට බලතල ඇත. එසේම ණය හිමි පාර්ශවය අවසාන විභාගය සඳහා නිකුත් කළ නොතිසිය පරිදි විභාගයට නොපැමිණිහොත් ඒකපාර්ශවිකව නඩු විභාගයකින් අනතුරුව ණයකරු වෙත සහතිකයක් නිකුත් කෙරේ. එහෙත් එසේ කරනු ලබන්නේ ලියාපදිංචි තැපෑලෙන් හා ග්‍රාම නිලධාරී තැන මගින් අවස්ථානෝචිත පරිදි ණය හිමි වෙත දැනුම් දී ණය හිමි පාර්ශවය හිතාමතාම විභාගයට පැමිණීම පැහැර හරින්නේ යැයි මණ්ඩලයට නිශ්චිත ලෙස ඒත්තු ගියහොත් පමණි. මෙබඳු අවස්ථාවකදී එවැනි සහතිකයක් නිකුත් කිරීමෙන් ඇතිවන වාසිය ණයකරු සතුවේ. වෙනත් අධිකරණයක මේ පිළිබඳ විභාගයක් පැවැත්වෙන අවස්ථාවකදී මෙම සහතිකය එම අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබුවහොත් ණය මුදල බෙරුම් කිරීම සඳහා වසර 10ක උපරිමයකට යටත්ව කාලසීමාවක් ලබා දීමටත් පොළිය අවම අනුපාතය දක්වා අඩු කිරීමටත් නඩු ගාස්තු කිසිවක් ණයකරුගෙන් අයකර නොගැනීමටත් ණය සහනදායක ආඥා පනත යටතේ අධිකරණයට බලතල ලබා දී ඇත.

6.6.2 2017.01.01 සිට 2017.12.31 දක්වා කාර්යසාධනය

විස්තරය	සංඛ්‍යාව
ඉදිරියට ගෙනා නොතිම් ඉල්ලුම්පත් සංඛ්‍යාව (2017.01.01)	825
නව ඉල්ලුම්පත් සංඛ්‍යාව	372
සමාලෝචනය සඳහා ලැබුණු ඉල්ලුම්පත් සංඛ්‍යාව	36
මුළු ඉල්ලුම්පත් සංඛ්‍යාව	1,233
සමථයට පත් කළ ඉල්ලුම්පත් සංඛ්‍යාව	147
නිෂ්ප්‍රභා කළ ඉල්ලුම්පත් සංඛ්‍යාව	167
සමාලෝචනය කරන ලද ඉල්ලුම්පත් සංඛ්‍යාව	50
සහතික නිකුත් කළ ඉල්ලුම්පත් සංඛ්‍යාව	09
ඉල්ලා අස්කර ගත් ඉල්ලුම් පත් සංඛ්‍යාව	31
එකතුව	404
2017.12.31 දිනට අවසන් නොවී ඉතිරි වූ ඉල්ලුම්පත් සංඛ්‍යාව	829

6.6.3 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට වියදම (රු.මි)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්ථන වියදම්	18.47	15.67	85%
ප්‍රාග්ධන වියදම්	0.85	0.73	86%
එකතුව	19.32	16.40	85%

6.7 සමථ මණ්ඩල කොමිෂන් සභාව

දැක්ම

සමථකරණය තුළින් සංහිදියාව සහ සමාජ සහජීවනය

මෙහෙවර

ශ්‍රී ලාංකික ප්‍රජාව හා සබැඳි කාර්යක්ෂම ආරවුල් විසඳීමේ විකල්ප ක්‍රමවේදයක් දිවයින පුරා ප්‍රචලිත කිරීම

6.7.1 සමථ මණ්ඩල කොමිෂන් සභාව පිළිබඳ හැඳින්වීම

- ❖ 1988 අංක 72 දරණ සමථ මණ්ඩල පනත මගින් සමථ මණ්ඩල කොමිෂන් සභාව ස්ථාපිත කර ඇත.
- ❖ අධිකරණ ක්‍රියාවලිය පහසු කිරීමේ අරමුණින් අධිකරණ වෙත ඉදිරිපත් වන සුළු ආරවුල් නිරවුල් කිරීමේ විකල්ප ක්‍රමවේදයක් ලෙස සමථකරණ ක්‍රියාවලිය බලගැන්වීම සමථ මණ්ඩල ස්ථාපිත කිරීමේ මූලික අරමුණ වේ.
- ❖ සමථ මණ්ඩල පනතෙහි විධිවිධාන ප්‍රකාරව සමථකරණ ක්‍රියාවලිය මගින් පාර්ශවයන් දෙකක් හෝ ඊට වැඩි ප්‍රමාණයක් අතර ඇතිවන ආරවුල් විසඳා ගැනීම සඳහා තුන්වන පාර්ශවයක් ලෙස සමථකරු කටයුතු කරනු ලබයි.
- ❖ ස්වකීය ආරවුල් විසඳීමේ පහසු හා අඩු වියදම් යාන්ත්‍රණයක් ලෙස සමථ මණ්ඩල ක්‍රමවේදය කෙරෙහි ප්‍රජාව නැඹුරු වීමත් සමඟ සෑම වසරකදීම ලක්ෂ 3කට ආසන්න ආරවුල් ප්‍රමාණයක් සමථ මණ්ඩල වෙත යොමු වේ.
- ❖ සමථ මණ්ඩල වලට යොමුවන ආරවුල් ප්‍රමාණය හා ආරවුල් නිරවුල් කිරීමේ ප්‍රතිඵල මත සමථ මණ්ඩල වල ප්‍රගතිය මනිනු ලැබේ.

6.7.2 සමථ මණ්ඩල කොමිෂන් සභාවේ සංයුතිය බලතල හා කාර්යභාරය

❖ සංයුතිය

ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ අතිගරු ජනාධිපති තුමන් විසින් වසර තුනක (03) ධුර කාලයක් සඳහා සාමාජිකයින් පස්දෙනෙකුගෙන් සමන්විත සමථ මණ්ඩල කොමිෂන් සභාවක් පත් කරනු ලබයි.

❖ බලතල හා කාර්යභාරය

සමථ මණ්ඩල පනතෙහි සඳහන් කාර්යය සඳහා සමථකාරවරු පත් කිරීම, මාරු කිරීම, සේවයෙන් පහකිරීම සහ ඔවුන්ගේ විනය පාලනය කිරීමද, සමථකරුවන් විසින් මේ පනත යටතේ තම කාර්ය සහ කර්තව්‍ය ඉටු කිරීම අධීක්ෂණය හා පාලනය කිරීමද ඒ සමථකරුවන් වෙත අවශ්‍ය විය හැකි විධාන නිකුත් කිරීමද සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්යභාරය වේ.

6.7.3 සමථ මණ්ඩල කොමිෂන් සභාවේ කාර්ය මණ්ඩලය විසින් ඉටු කරනු ලබන කාර්යයන්

1. සමථ මණ්ඩල පනත අනුව ශ්‍රී ලංකාව පුරා සමථ මණ්ඩල පිහිටුවීම හා අවශ්‍ය පහසුකම් සලසා දීම.
 - ❖ සමථකරුවන් බඳවා ගැනීම සඳහා නාම යෝජනා කැඳවීම, සම්මුඛ පරීක්ෂණ පැවැත්වීම, පස්දින පුහුණු වැඩමුළු පවත්වා සමථකරු පුහුණු කර බඳවා ගැනීම.
 - ❖ සමථ මූල මණ්ඩල භරහා දීප ව්‍යාප්තව ආරවුල් නිරාකරණය සඳහා මැදිහත් වීම
2. 2003 අංක 21 දරණ සමථ මණ්ඩල (විශේෂ වර්ගවල ආරවුල්) පනත යටතේ ඉඩම් ආරවුල් පිළිබඳ සමථ මණ්ඩල 05 ක් පහත සඳහන් දිස්ත්‍රික්ක පාදක කර ගනිමින් පිහිටුවීම.
 - ❖ යාපනය, අනුරාධපුරය, ත්‍රිකුණාමලය, මඩකලපුව, කිලිනොච්චිය
3. පාසල් සමථ ඒකක පිහිටු වීම හා පාසල් සමථකරණ වැඩමුළු පැවැත් වීම.
4. සමථකරණය පිළිබඳව ප්‍රජාව දැනුවත් කිරීම.

6.7.4 2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා ප්‍රගතිය

විස්තරය	ආරවුල් සංඛ්‍යාව
2017 වර්ෂය ආරම්භයේ විසඳීමට ඉතිරි වූ ආරවුල් සංඛ්‍යාව	105,712
2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා ලද ආරවුල් සංඛ්‍යාව	253,364
මුළු එකතුව	359,076
සාකච්ඡා කළ ආරවුල් සංඛ්‍යාව	190,566
2017.01.01 සිට 2017.12.31 වන විට නිරවුල් කළ ආරවුල් සංඛ්‍යාව	97,398
ප්‍රතිශතය	51%

6.7.5 2017.01.01 දින සිට 2017.12.31 දක්වා ආරවුල් වල ස්වභාවය අනුව ආරවුල් ලැබීම

ආරවුල් වල ස්වභාවය	වාර්තා වූ සංඛ්‍යාව	සමථ කළ ආරවුල් සංඛ්‍යාව	මුළු ආරවුල් සංඛ්‍යාවේ ප්‍රතිශතයක් ලෙස
අධිකරණයෙන්	17,102	9,106	7%
පොලිසියෙන්	54,802	26,560	22%
බැංකු / මූල්‍ය ආයතනවලින්	156,208	52,130	52%
ආරවුල්කරුවන්ගෙන්	3,952	1,450	2%
වෙනත්	21,300	8,152	8%
එකතුව	253,364	97,398	

6.7.6 2017 වර්ෂය තුළ පළාත් මට්ටමින් සමථ මණ්ඩලවල ආරවුල් නිරවුල් කිරීම

පළාත	සාකච්ඡා කළ ආරවුල් සංඛ්‍යාව	නිරවුල් කළ ආරවුල් සංඛ්‍යාව	ප්‍රතිශතය%
බස්නාහිර	41,245	17,261	42%
මධ්‍යම	22,033	14,373	65%
දකුණ	23,905	11,884	50%
වයඹ	34,620	19,370	56%
උතුරු මැද	13,281	7,134	54%
ඌව	9,889	4,411	45%
සබරගමුව	19,158	8,583	45%
නැගෙනහිර	14,076	7,497	53%
උතුර	12,349	6,885	56%
එකතුව	190,566	97,398	51%

6.7.7 2017 වර්ෂය තුළ සමථ මණ්ඩල පුහුණු වැඩමුළු පැවැත්වීමේ ප්‍රගතිය

පවත්වා ඇති මුළු පස්දින වැඩමුළු සංඛ්‍යාව - 78
 පවත්වා ඇති මුළු එක්දින වැඩමුළු සංඛ්‍යාව - 30
 සහභාගී වූ මුළු සංඛ්‍යාව - 4,422
 වියදම - රු. 4,376,000.00

පවත්වා ඇති පාසල් හා ප්‍රජා සමථකරණ වැඩමුළු සංඛ්‍යාව - 192
 වියදම - රු. 5,726,250.00

6.7.8 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට වියදම (රු.මි)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම්	260.65	214.12	82%
ප්‍රග්ධන වියදම්	1.35	0.89	66%
එකතුව	262.00	215.01	82%

6.8 කම්කරු විනිශ්චය සහ ලේකම් කාර්යාලය

දැක්ම

"රාජ්‍ය නොවන සේවකයින්ගේ රැකියා සුරක්ෂිතභාවය වඩා තහවුරු කිරීම"

මෙහෙවර

"ශක්තිමත් හා පුහුණු කාර්යය මණ්ඩලයක් හරහා කඩිනම් වූත්, සාධාරණ වූත් යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂම ක්‍රියාවලියක් තුළින් රාජ්‍ය නොවන සේවකයින්ගේ රැකියා සුරක්ෂිත භාවය වඩා තහවුරු කිරීම"

6.8.1 හැඳින්වීම

1950 අංක 43 දරන කාර්මික ආරවුල් පනතේ 31 (ආ) වගන්තිය ප්‍රකාරව ලැබෙන පැමිණිලි සම්බන්ධ ඉල්ලුම්පත් විභාග කොට විසඳීම කම්කරු විනිශ්චය සභා වෙත පැවරී ඇති මූලික වගකීම වේ. රාජ්‍ය නොවන ආයතන වල සේවක පක්ෂය රැකියා වලින් තොරවීම් ආදී අසාධාරණකම් පිළිබඳව යුක්තිය ඉෂ්ඨ කරවා ගැනීම සඳහා ඔවුන්ට ඇති මහඟු වරප්‍රසාදයක් ලෙස කම්කරු විනිශ්චය සභාව දැක්විය හැක. කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලය යටතේ කම්කරු විනිශ්චය සභා 39 ක් ක්‍රියාත්මක වේ.

කම්කරු විනිශ්චය සභා පවත්වාගෙන යාම සඳහා අවශ්‍ය මානව සම්පත් ලබාදීම හා කළමනාකරණය කිරීම කම්කරු විනිශ්චය සභා ලේකම් කාර්යාලයේ ප්‍රධාන කාර්යයන් වේ.

පහත සඳහන් ප්‍රදේශවල කම්කරු විනිශ්චය සභා ස්ථාපිතව ඇත.

	කම්කරු විනිශ්චය සභාව		කම්කරු විනිශ්චය සභාව		කම්කරු විනිශ්චය සභාව
01	කොළඹ අංක 01	14	අවිස්සාවේල්ල	27	හලාවත
02	කොළඹ අංක 02	15	මහනුවර	28	මඩකලපුව
03	කොළඹ අංක 08	16	ගාල්ල	29	කඩුවෙල
04	කොළඹ අංක 13	17	බදුල්ල	30	වත්තල
05	බත්තරමුල්ල 01/අතිරේක	18	මීගමුව අංක 21	31	රත්මලාන
06	බත්තරමුල්ල 02/අතිරේක	19	මීගමුව අංක 21/අතිරේක	32	හෝමාගම
07	රත්නපුර	20	කුරුණෑගල	33	කොටපොල
08	නුවරඑළිය	21	ගම්පහ	34	බණ්ඩාරවෙල
09	හැටන්	22	පානදුර	35	තලවකැලේ
10	කළුතර	23	මාතර	36	පලාපත්වල
11	ඇඹිලිපිටිය (සංචාරක)	24	අනුරාධපුරය	37	අම්පාර
12	බලංගොඩ	25	නාවලපිටිය	38	යාපනය
13	ත්‍රිකුණාමලය	26	කෑගල්ල	39	කුලියාපිටිය

6.8.2 2017.01.01 දින සිට 2017.12.31 දින දක්වා ප්‍රගතිය

2017.01.01 දිනට විසඳීමට තිබූ නඩු සංඛ්‍යාව	2017.01.01 සිට 2017.12.31 දක්වා		2017.12.31 දිනට විසඳීමට ඇති නඩු සංඛ්‍යාව
	පැවරූ නඩු ගණන	විසඳූ නඩු ගණන	
5,037	2,025	2,145	4,917

- ලඝු ලේඛක පුරප්පාඩු සඳහා පැවැති විභාගයෙන් සුදුසුකම්ලත් අයදුම්කරුවන් 08 දෙනෙක් සඳහා පත්වීම් ලබා දෙන ලදී.
- භාෂණ පරිවර්තක නිලධාරී පුරප්පාඩු 07 ක් සම්පූර්ණ කිරීමට අදාළව බඳවා ගැනීම් සිදුකිරීමට 2017.07.02 දින පැවැත්වූ ලිඛිත විභාගයේ ප්‍රථම මත 2017.10.13 දින වෘත්තීය පරීක්ෂණය පවත්වා ඇත.

6.8.3 2017.01.01 දින සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට වියදම (රු.මි)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම	282.01	277.87	99%
ප්‍රාග්ධන වියදම	11.57	7.63	66%
එකතුව	293.58	285.50	97%

6.9 අධිකරණ නොවන නිලධාරීන්ගේ පුහුණු ආයතනය

මෙහෙවර

අධිකරණවල සේවයේ නියුතු විනිසුරුවරුන් හැර අනෙකුත් උපලේඛනගත හා උපලේඛනගත නොවන නිලධාරීන් පුහුණු කිරීම තුළින් අධිකරණ සේවයේ කාර්යක්ෂමතාවය සහ ගුණාත්මකභාවය ඉහළ නංවා නඩු විසඳීමේ යාන්ත්‍රණයේ ඇති ප්‍රමාදයන් අවම කර ජනතාවට වඩා යහපත් සේවයක් ලබා දීම.

6.9.1 හැඳින්වීම

අධිකරණවල සේවය කරන අධිකරණ නොවන නිලධාරීන් පුහුණු කිරීම අරමුණු කර ගනිමින් 2010 වර්ෂයේ බත්තරමුල්ල - පැලවත්තේ පිහිටි අධිකරණ අමාත්‍යාංශ ගොඩනැගිල්ලෙහි මෙම ආයතනය ස්ථාපිත කරන ලදී. මෙම ආයතනය මගින් මේ වන විට අධිකරණ ක්ෂේත්‍රයේ රාජකාරි සිදුකරන නිලධාරීන් සහ සේවකයන් පුහුණු කිරීමේ වැඩසටහන් ගණනාවක් පහත අරමුණු මුල්කර ගනිමින් පවත්වා ඇත.

01. ආකල්ප හා විනය සංවර්ධනය
02. රාජකාරිය පිළිබඳ අවබෝධය
03. නව්‍යකරණය හා නිර්මාණකරණය
04. අල්ලස හා දූෂණය මැඩලීම

6.9.2 පුහුණු වැඩසටහන් පැවැත්වීම

2017 ජනවාරි 01 සිට දෙසැම්බර් 31 දක්වා පහත සඳහන් පුහුණු වැඩසටහන් පවත්වා ඇත.

අංකය	පුහුණු වැඩසටහන	පැවැත්වූ වැඩසටහන් ගණන	පුහුණු වූ පුහුණුලාභීන් ගණන
01	නවක සිතාසි බෙදන්නා හා ඇස්කිසි ක්‍රියාත්මක කරන්නා සහ අධිකරණ සෞඡක හා ප්‍රවේශක තනතුර සඳහා සේවාරම්භක පුහුණු වැඩසටහන	01	170
02	අධිකරණ ලිපිකරු III ශ්‍රේණියට බඳවා ගත් නවක නිලධාරීන් සඳහා සේවාරම්භක පුහුණු වැඩසටහන	01	306
03	කම්කරු විනිශ්චයාධිකාර වල ගිණුම් කටයුතු සිදු කරන නිලධාරීන් සඳහා පෞද්ගලික ලිපි ගොනු පිළිබඳ පුහුණු වැඩසටහන	01	57
04	පරිගණක සාක්ෂරතාවය පිළිබඳ පුහුණු වැඩසටහන	09	209
05	අධිකරණ භාෂා පරිවර්තන සේවයට බඳවාගත් නවක නිලධාරීන් සඳහා පුහුණු වැඩසටහන	01	93
06	සිවිල් නීතිය, අපරාධ නීතිය, නඩු භාණ්ඩ අපහරණය හා විනය කාර්ය පටිපාටිය පිළිබඳ පුහුණු වැඩසටහන	07	256
07	අධිකරණ ස්වයංක්‍රීයකරණය පිළිබඳ පුහුණු වැඩසටහන	01	24
08	ගිණුම්කරණය පිළිබඳ පුහුණු වැඩසටහන	05	173
09	වචනියාව කළාප පුහුණු වැඩසටහන	01	80
10	අනුරාධපුර කළාප පුහුණු වැඩසටහන්	03	225
11	මොණරාගල කළාප පුහුණු වැඩසටහන	01	104
	එකතුව	31	1,697

6.10 ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ (ඇපයෙන් සීමිත) සමාගම (SLIAC)

අධිකරණ අමාත්‍යාංශය විසින් 2013 වර්ෂයේ දී ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය ඉදිකිරීමේ කටයුතු ආරම්භ කරන ලදී. ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ 22වන මහලේ කොටසක් බදු පදනම මත ලබාගත් අතර, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය පිහිටුවීම සඳහා එය අලුත්වැඩියා කරන ලදී. ගරු අගමැති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2015 ජුනි මස 05 වන දින ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය උත්සවාකාරයෙන් විවෘත කරන ලදී.

ඉන් අනතුරුව, ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ මධ්‍යස්ථානය ඇපයෙන් සීමිත සමාගමක් ලෙස 2016 දෙසැම්බර් 20 වන දින සාර්ථක ලෙස සංස්ථාගත කරන ලදී. සමාගම් ව්‍යවස්ථාවලිය යටතේ වර්තමාන අධ්‍යක්ෂ මණ්ඩලය පහත සඳහන් තැනැත්තන්ගෙන් සමන්විත වේ.

- ආචාර්ය අසංග ගුණවංශ - සභාපති (වැඩ බලන)
- ජනාධිපති නීතිඥ දිලාල් ෆිලිප්ස් මහතා
- ජනාධිපති නීතිඥ ආචාර්ය හර්ෂ කබිරාල් මහතා
- නෙවිල් ඒ. අබේරත්න
- සාරදා ද සිල්වා මහතා
- සුදත් ජයසුන්දර මහතා
- කුමාර් ඒකරත්න මහතා
- ජනාධිපති නීතිඥ ජී.පී. අලගරත්නම් මහතා
- ඒ.කේ.ඩී.ඩී.ඩී.අරන්දර මහතා

ශ්‍රී ලංකා ජාත්‍යන්තර බේරුම්කරණ (ඇපයෙන් සීමිත) සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලය යටත් පිරිසෙයින් මසකට වතාවක් රැස්වන අතර, මධ්‍යස්ථානයේ අවශ්‍යතාවන් සපුරාලීමට හැකිවන පරිදි රජය වෙතින් මූල්‍ය සහාය ලබා ගැනීමේ අරමුණින් දැනට සාකච්ඡා පැවැත්වේ. ඊට අමතරව, අන්තර්ජාතික වශයෙන් පිළිගත් බේරුම්කරුවන් සහ විද්වතුන් මෙන්ම ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ බේරුම්කරණ විශේෂඥයන්ගෙන් සමන්විත පාලක මණ්ඩලයක් පත් කිරීම සඳහා වන යෝජනාව අධ්‍යක්ෂ මණ්ඩලය විසින් සලකා බලමින් පවතී. සාමාජිකයින් විසින් දැනට සලකා බලනු ලබන තැනැත්තන් වන්නේ මහාචාර්ය කප්පේරා මහතා (ස්විඩනය), නිරුපිල්ලෙයි මහතා (සිංගප්පූරුව), විනායක් ප්‍රධාන මහතා (මැලේසියාව), ජනාධිපති නීතිඥ ශිබ්ලි අසිස් මහතා (ශ්‍රී ලංකාව), ජනාධිපති නීතිඥ කේ. කනඹිස්වරත් මහතා (ශ්‍රී ලංකාව) සහ විනිසුරු ජී.පී.එස් ද සිල්වා මහතාය. (ශ්‍රී ලංකාව)

07. අධිකරණ අමාත්‍යාංශය යටතේ පවතින රාජ්‍ය ව්‍යවසාය ආයතන

7.1 නීති ආධාර කොමිෂන් සභාව

නීති ආධාර කොමිෂන් සභාව 1978 අංක 27 දරණ නීති ආධාර පනත මගින් සංස්ථාපනය කරන ලද ව්‍යවස්ථාපිත ආයතනයකි. දරිද්‍රතාවය නිසා යුක්තියේ පිළිසරණ ලබා ගැනීමට නොහැකි වූ ශ්‍රී ලාංකිකයින් සඳහා නීති ආධාර සැපයීම මෙහි ප්‍රධාන අරමුණ වේ. අඩු ආදායම්ලාභී ජනතාවට නොමිලේ නීතිඥ සහාය ලබාදීම, ඕනෑම පුද්ගලයෙකුට නීති උපදෙස් ලබා දීම, සමස්ත සමාජයම නීතිය පිළිබඳව දැනුවත් කිරීම, නව නීති සම්පාදනයේදී හා නෛතික නීති ප්‍රතිසංස්කරණ වලදී රජයට උපදේශන කාර්යයේ නිරත වීම හා පර්යේෂණ කටයුතු සිදු කිරීම අනෙකුත් කාර්ය භාරය අතර ප්‍රධාන වේ.

7.1.1 නීති අංශය -

1. යුක්තියේ පිළිසරණ ලබා ගැනීමට හැකියාවක් නොමැති තැනැත්තන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටීම.
2. ඕනෑම කෙනෙකුට නොමිලේ නීති උපදෙස් ලබාදීම.
3. නව නීති සම්පාදනයේදී හා නීති ප්‍රතිසංස්කරණ වලදී රජයට උපදේශන කාර්යය සිදු කිරීම.

සෘජුව ප්‍රධාන කාර්යාලය යටතේ ක්‍රියාත්මක කොළඹ නීති ආධාර මධ්‍යස්ථානය ඇතුළුව නීති ආධාර කාර්යාල 82 ක් වේ. ඒවා දිවයින පුරා පිහිටි අධිකරණ ආශ්‍රිතව පිහිටුවා ඇත. අධිකරණමය කටයුතු වලදී ග්‍රාම නිලධාරීවරයා මගින් කැඳවූ ආදායම් වාර්තා සලකා බලන නමුත් නඩත්තු, ගෘහස්ථ ප්‍රවන්ඩත්ව, අපරාධ වින්දිත හා ළමයින් සම්බන්ධ නඩු කටයුතු වලදී ඒ සම්බන්ධයෙන් සලකා බලනු ලැබේ.


අ) නීති ආධාර කොමිෂන් සභාව මගින් සේවා සපයන ලද නඩු පිළිබඳ විස්තර

නඩු පිළිබඳ විස්තරය	නඩු ප්‍රමාණය
2016 වසරෙන් ඉදිරියට ගෙන එන ලද නඩු සංඛ්‍යාව	26,088
2017 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා අලුතින් ගොනු කරන ලද නඩු සංඛ්‍යාව	12,039
2017 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා පැවති මුළු නඩු ගණන	38,127
2017 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා අවසන් කරනු ලැබූ නඩු සංඛ්‍යාව	8,344
2018 ජනවාරි 01 වන දිනට රැගෙන ගිය නඩු සංඛ්‍යාව	29,783
2017 ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා දෙනු ලැබූ මුළු උපදේශන	103,137
2017 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා සිදු කරනු ලැබූ සමස්ථ සේවය	141,264

ආ) නීති ආධාර කොමිෂන් සභාව මගින් පළාත් මට්ටමින් සේවා සැපයීම

පළාත	2017.01.01 දිනට පැවති නඩු	අලුත් නඩු 2017.01.01 සිට 2017.12.31 දක්වා	එකතුව	අවසන් නඩු 2017.01.01 සිට 2017.12.31 දක්වා	බහා තැබූ නඩු 2017.01.01 සිට 2017.12.31 දක්වා	2017.12.31 දිනට ඉදිරියට ගෙන යනු ලබන නඩු ප්‍රමාණය	නීති උපදේශන 2017.01.01 සිට 2017.12.31 දක්වා
බස්නාහිර	6,771	2,590	9,361	1,126	469	7,766	30,081
ඌව	1,913	950	2,863	479	324	2,060	9,988
දකුණ	3,382	1,425	4,807	674	266	3,867	14,419
උතුර	2,322	1,125	3,447	420	55	2,972	10,280
සබරගමුව	1,919	1,039	2,958	386	375	2,197	7,879
වයඹ	2,738	1,319	4,057	716	187	3,154	14,106
මධ්‍යම	2,249	858	3,107	708	182	2,217	5,262
නැගෙනහිර	2,787	1,653	4,440	1,075	151	3,214	6,680
උතුරුමැද	2,007	1,080	3,087	487	264	2,336	4,442
එකතුව	26,088	12,039	38,127	6,071	2,273	29,783	103,137

ආ) 2017.01.01 සිට 2017.12.31 දිනට ආරවුල් නිරවුල් කිරීම



7.1.2 වැඩසටහන් හා ව්‍යාපෘති අංශය

අ) ජනමාධ්‍ය වැඩසටහන්

a. විවිධ රූපවාහිනී නාලිකා, ගුවන් විදුලි නාලිකා සහ පුවත්පත් මගින් මහජනතාව දැනුවත් කිරීම සඳහා වැඩසටහන් සිදුකර ඇත. මේවායින් බොහොමයක් ආරාධිත වැඩසටහන්ය.

රූපවාහිනී වැඩසටහන් - 30

ගුවන් විදුලි වැඩසටහන් - 08

b. සතිපතා පුවත්පත් මගින් මහජනතාවගේ නීති ප්‍රශ්නවලට පිළිතුරු සැපයීම

දෙසතියකට වරක් සඳුදා ඩේලි නිවුස් පුවත්පත ඉංග්‍රීසි මාධ්‍ය

දෙසතියකට වරක් අභ්‍යන්තරවාර්තා ලංකාදීප පුවත්පත සිංහල මාධ්‍ය

ලංකා දීප නීතියේ සරණ පිටුව -24

ඩේලි නිවුස් නීති පිටුව -24

දියණිය පුවත්පත. -52

ආ) දැනුවත් කිරීමේ සහ සමාජ සහභාගීත්වය වෙනුවෙන් පවත්වන වැඩසටහන්

වැඩසටහන	වැඩසටහන් ගණන
තෛතික දැනුම ලබා දීම, අයිතිවාසිකම් ආරක්ෂා කිරීම, වරප්‍රසාද ලබා ගැනීමට සහයෝගය දැක්වීම උදෙසා ළමයින්, කාන්තාවන්, වැඩිහිටියන් හා අබාධිත ප්‍රජාව කේන්ද්‍ර කොට ගනිමින් පැවැත්වූ වැඩසටහන්	30
තෛතික දැනුම ලබා දීම, ගුණාත්මක සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් ළඟා කර ගැනීම	40
ආරාධිත දේශන හා නීති උපදේශන මගින් සම්පත් දායකත්වය ලබා දුන් වැඩසටහන් (නිල මෙහෙවර ජනපති ජනතා සේවය, තිරසාර හෙටක් ජාතික වැඩසටහන, විවෘත ආර්ථිකයේ 40 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ වැඩසටහන, රුක් රෝපා වැඩසටහන)	175
වතුකම්කරුවන්, ධීවර ප්‍රජාව, මුඩුක්කු හා පැල්පත් වාසීන් අරමුණු කොට සිදු කරනු ලැබූ වැඩසටහන්	03
ඉඩම් ආරවුල් නිරාකරණය කිරීම සම්බන්ධ වැඩසටහන්	12
ක්ෂේත්‍ර අධ්‍යයන වැඩසටහන්	01
ග්‍රාමීය ප්‍රජාව දැනුවත් කිරීමේ වැඩසටහන්	36
ග්‍රාමීය ප්‍රජා නායකයින් දැනුවත් කිරීමේ වැඩසටහන්	06
නීති ආධාර සායන - බන්ධනාගාර ව්‍යාපෘතිය	61
එකතුව	364

7.1.3 සංවර්ධන නීති ආධාර අංශ

7.1.3.1 විගමනික සංක්‍රමණික සේවකයින් සම්බන්ධයෙන් තොරතුරු ඒකකය

ගැටළු වලට මුහුණ පෑ විගමනික ශ්‍රමිකයින් සඳහා වෙන් වූ මෙම අංශය මගින් විගමනික ශ්‍රමික පවුල් දැනුවත් කිරීමේ එක් වැඩසටහනක් ලෙස ඔවුන්ගේ තොරතුරු රැස් කිරීම සඳහා ප්‍රාදේශීය ලේකම් මට්ටමින් "ගැමි සංසඳය" නමැති ප්‍රජා මූල ඒකක 17 අධීක්ෂණය කිරීම හා ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සමඟ ඒකාබද්ධව ක්‍රියාත්මක වෙමින් මෙම ඒකකය කටයුතු කරනු ලැබේ. වසර තුළ මිගමුව ප්‍රදේශය ආශ්‍රිතව එක් වැඩසටහනක් පවත්වන ලදී.

7.1.3.2 බන්ධනාගාර රැඳවියන්ගේ ඒකකය

මෙම වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා නීති ආධාර වැඩසටහන් 59කදී රැඳවියන් 611ක් නීති ආධාර අපේක්ෂා කොට ඇති අතර ඉන් නීති ආධාර ලබා දීම සඳහා එම සියළු සංඛ්‍යාව වූ රැඳවියන් 611ම තෝරාගෙන ඇති අතර ඉන් ඇප අයදුම්පත් 230ක් ගොනු කොට මේ වන විට ඇප නියෝග ලබාගත් සංඛ්‍යාව 99කි.

7.1.3.3 ආධුනික නීතිඥයින් සඳහා වන පුහුණු වැඩසටහන

මෙම වසරේ ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ දී කණ්ඩායම් දෙකක් යටතේ ආධුනික නීතිඥයින් 1,166 දෙනෙකු පුහුණු කොට ඇති අතර ඒ සඳහා ජ්‍යෙෂ්ඨ ප්‍රවීණ විද්වත් ජනාධිපති නීතිඥවරුන් ඇතුළු සම්පත් දායකයින් 05 දෙනෙකුගේ බාහිර සේවය කොමිෂන් සභාව විසින් ලබා ගෙන තිබේ.

7.1.3.4 ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් සඳහා වන වැඩසටහන

ශ්‍රී ලංකාවේ ආදිවාසී ජනතාවගේ අයිතිවාසිකම් හා උරුමයන් ආරක්ෂා කිරීමේ වැඩපිළිවෙල යටතේ මෙම වසරේ ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ දළ දළාන්ත ආදිවාසී ගම්මානය ආශ්‍රිතව වැඩසටහන් 02 ක් ක්‍රියාත්මක කර තිබේ. එහිදී ආදිවාසීන්ගේ බාල, තරුණ, වැඩිහිටි යන සියලු ප්‍රජාවන් කේන්ද්‍ර කොට ගනිමින් නීති වෛද්‍ය සායන හා ගැටළු විසඳීමේ ව්‍යාපෘතීන් ක්‍රියාත්මක කොට ඇත.

7.1.3.5 වෛද්‍යවරුන් නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන

අධිකරණ වෛද්‍ය නිලධාරීන්, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් හා මානසික වෛද්‍ය නිලධාරීන් නීතිය පිළිබඳ දැනුවත් කිරීමේ අධිකරණමය කටයුතු වලදී වෛද්‍ය වෘත්තිකයින්ගේ වෘත්තීය නිපුණතාවය වර්ධනය කිරීම මෙහි අපේක්ෂාවයි. ඒ වෙනුවෙන් වැඩසටහන් 06 ක් 2017 වර්ෂයේ ජනවාරි සිට දෙසැම්බර් 31 දක්වා කාලය තුළ සිදු කර ඇත.

7.1.4 සංවර්ධන හා කළමනාකරණ අංශය

7.1.4.1 නිලධාරීන් පුහුණු කිරීම

නිලධාරීන්	නිලධාරීන් ගණන
නීතිඥයින් පුහුණු කිරීම	120
කළමනාකරණ සහකාර	97
රියදුරු පුහුණුව	02
එකතුව	219

7.1.4.2 නව මධ්‍යස්ථාන ආරම්භ කිරීම

2016 වසර අවසන් වන විට ශ්‍රී ලංකා නීති ආධාර කොමිෂන් සභාව සතු වූ ප්‍රාදේශීය මධ්‍යස්ථාන ගණන 78 කි. 2017 වර්ෂයේ දෙසැම්බර් 31 වන විට එම සංඛ්‍යාව 82 දක්වා වර්ධනය වී ඇත.

අංකය	ප්‍රාදේශීය මධ්‍යස්ථානය	විවෘත කල දිනය
1	දෙහිඅත්තකණ්ඩිය	2017/01/30
2	සියඹලාණ්ඩුව	2017/01/30
3	බොරැල්ල	2017/02/16
4	ගලගෙදර	2017/08/16

7.1.4.3 වසර තුළ නව බඳවා ගැනීම්

තනතුර	සංඛ්‍යාව
නීති නිලධාරී	14
කළමනාකරණ සහකාර	05
කාර්යාල කාර්ය සහයක	09
රියදුරු	01

7.1.4.4 ගොඩනැගිලි ඉදි කිරීම

කල්මුණේ, දෙහිඅත්තකණ්ඩිය ප්‍රාදේශීය කාර්යාල ඉදි කිරීම් මේ වනවිට අවසන් කර ඇති අතර කුරුණෑගල ප්‍රාදේශීය කාර්යාලයේ ඉදි කිරීම් කටයුතු ආරම්භකර ඇත.

7.1.5 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට වියදම (රු.මි)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම්	194.00	193.78	99%
ප්‍රාග්ධන වියදම්	25.00	16.50	66%
මුළු වියදම්	219.00	210.28	96%

7.2 ශ්‍රී ලංකා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය

දැක්ම

ශ්‍රී ලංකා උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය ශ්‍රී ලංකාවේ විශිෂ්ඨතම කළමනාකරණයකින් යුතු මණ්ඩලය බවට පත් කිරීම.

මෙහෙවර

පවත්නා ගොඩනැගිලි නඩත්තු කිරීම සහ වැඩි දියුණු කිරීම මගින් ඒවා භාවිතයට ගන්නා විනිශ්චයකාරවරුන්, නීතිඥවරුන්, නඩු කියන්නන්, අධිකරණ අමාත්‍යාංශයේ සේවකයින් සහ මාර්ෂල් කාර්යාලයේ සේවකයින්, සෙසු මහජනතාව ඇතුළුව සියළු දෙනාට තම කාර්ය කාර්යක්ෂමව සහ ඵලදායී අයුරින් ඉටු කිරීමට සහ ඉටු කරවා ගැනීමට අවශ්‍ය වඩාත් ජන හිතකාමී පරිසරයක් සැකසීම තුළින් ආයතනයේ දර්ශනය සාක්ෂාත් කර ගැනීම.

7.2.1 හැඳින්වීම

උපරිමාධිකරණ සංකීර්ණය හා එහි ගොඩනැගිලි පාලනය කිරීම, පරිපාලනය කිරීම හා ගොඩනැගිල්ලට අලුතින් කොටස් එකතු කිරීම, වෙනස් කිරීම හා පහසුකම් වැඩිදියුණු කිරීම සඳහා 1987 අංක 50 දරණ පනත මගින් උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය ස්ථාපිත කර ඇත. මෙම මණ්ඩලය පහත සඳහන් සාමාජිකයින්ගෙන් සමන්විත වෙයි.

- ගරු අග්‍ර විනිශ්චයකාර තුමා
- ගරු අග්‍ර විනිශ්චයකාර තුමා විසින් පත් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරයෙක්
- අභියාචනාධිකරණයේ සභාපති තුමා
- අභියාචනාධිකරණයේ සභාපති තුමා විසින් පත් කරනු ලබන අභියාචනාධිකරණ විනිශ්චයකාරවරයෙක්
- අධිකරණ විෂය භාර අමාත්‍යාංශයේ ලේකම්වරයා
- රාජ්‍ය නිවාස හා ඉදිකිරීම් අමාත්‍යාංශයේ ලේකම්වරයා
- ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති වරයා
- කොළඹ මහ නගර සභාවේ නාගරික කොමසාරිස්වරයා
- මුදල් විෂය භාර අමාත්‍යාංශයේ නියෝජිතයෙක් සහ
- ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ගරු ජනාධිපති තුමා විසින් පත් කරනු ලබන සාමාජිකයින් දෙදෙනෙක්

7.2.2 2017.01.01 සිට 2017.12.31 දක්වා කාර්යසාධනය

උපරිමාධිකරණ සංකීර්ණ කළමනාකරණ මණ්ඩලය විසින් සිදු කරන ලද ක්‍රියාකාරකම් පහත පරිදිවේ.

- (1) උපරිමාධිකරණ සංකීර්ණයේ පුනරුත්ථාපන හා වැඩි දියුණු කිරීම්
- (2) උපරිමාධිකරණ සංකීර්ණයට අයත් විනිසුරු නිල නිවාස පුනරුත්ථාපන හා වැඩි දියුණු කිරීම්
- (3) ගෘහ පාලන උපකරණ මිලදී ගැනීම්
- (4) කාර්යාලීය උපකරණ මිලදී ගැනීම්
- (5) යන්ත්‍ර හා යන්ත්‍ර උපකරණ මිලදී ගැනීම්

7.2.3 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට වියදම (රු.මි)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම්	181.55	147.78	81%
ප්‍රශ්ඨන වියදම්	20.00	17.49	87%
එකතුව	201.55	165.27	82%

7.3 ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය

7.3.1 හැඳින්වීම

ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය 1985 අංක 46 දරණ පනත යටතේ පිහිටුවා ඇත. මෙම ආයතනයේ පරිපාලනය කළමනාකරණ මණ්ඩලයක් මගින් සිදුවේ. එහි කළමනාකාරිත්වය අගවිනිසුරුතුමා සහ අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරන ලද ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුගෙන් සැදුම්ලත් සාමාජිකයන් 05 දෙනෙකුගෙන් සමන්විත වේ. මෙම ආයතනයට අවශ්‍ය ප්‍රතිපාදන අධිකරණ අමාත්‍යාංශය මගින් වෙන් කරනු ලැබේ.

ආයතනයේ විෂයයන් හා කාර්යයන්

- I. අධිකරණ නිලධාරීන් අතර අධිකරණමය සහ නෛතික කාරණා සම්බන්ධයෙන් මත සහ අදහස් හුවමාරු කර ගැනීමට පහසුකම් සැලැස්වීම
- II. අධිකරණ නිලධරන්ගේ වෘත්තීය ප්‍රවීණත්වය වැඩි දියුණු කිරීමේ සහ ඔවුන්ගේ දැනුම සහ කෞශල්‍යය වර්ධනය කිරීමේ අදහසින් රැස්වීම්, සම්මේලන, දේශන, වැඩමුළු හා සම්මන්ත්‍රණ සංවිධානය කිරීම සහ පැවැත්වීම.
- III. යුක්තිය පසිඳලීම පිළිබඳ විවිධ අංශ සම්බන්ධයෙන් පුහුණුවීමේ සහ පර්යේෂණ පාඨමාලා සකස් කිරීම සහ පැවැත්වීම
- IV. අධිකරණ නිලධරයන් සඳහා පුස්තකාල පහසුකම් හා වෙනත් අධ්‍යාපනික උපකරණ සැපයීම.

7.3.2 2017.01.01 සිට 2017.12.31 දක්වා කාර්යසාධනය

වැඩසටහන	සහභාගිවූ නිලධාරීන්	වැඩසටහන් සංඛ්‍යාව	සහභාගිවූ සංඛ්‍යාව	වියදම (රු)
සම්මන්ත්‍රණ	මහාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්	44	2,268	9,538,613
පරිශීලන ව්‍යවහාරික ඉංග්‍රීසි භාෂා සන්නිවේදන පාඨමාලාව	මහාධිකරණ විනිසුරුවරුන්, අධිකරණ නිලධාරීන් සහ කම්කරු විනිශ්චය සභා සභාපතිවරුන්	28	85	446,250
විදේශීය පුහුණු වැඩසටහන්	මහාධිකරණ විනිසුරුවරුන් සහ අධිකරණ නිලධාරීන්	13	294	154,255,459
අධිකරණ පරිපාලනය සහ ගිණුම්කරණ ක්‍රියාවලිය	අධිකරණ රෙජිස්ට්‍රාර්වරුන්	02	65	348,200
විද්‍යුත් සම්පත් හා ජාලකරණය භාවිතයෙන් විද්‍යුත් සන්නිවේදනය	අධිකරණ කළමනාකරණ සහකාර වරුන්	07	14	105,000
එකතුව		94	2,726	164,693,522

7.3.3 2017.01.01 දින සිට 2017.12.31 වන දින දක්වා සිදුකරන ලද වෙනත් කටයුතු

01. ආරක්ෂක සංඥා පද්ධතියක් ශ්‍රී ලංකා විනිශ්චයකාරවරුන්ගේ ආයතනයේ 6 වන මහලේ සවිකරන ලදී.
02. වෙස්ට්ලෝ නීති දත්ත සංහිතාව මිලදී ගන්නා ලදී.
03. විනිශ්චයකාරවරයන්ගේ ජර්නලයේ 4 වන වෙළුම 2017 අගෝස්තු මස 11 වන දින පළකරන ලදී.
04. විනිසුරු ජේ.එස්.ඒ.සෝසා අනුස්මරණ දේශනය 2017 අගෝස්තු මස 11 වන දින පවත්වන ලදී.
05. එක්සත් ජාතීන්ගේ ආධාර වැඩසටහනේ නීතියේ ආධිපත්‍ය පිළිබඳ ව්‍යාපෘතිය සහ බෙල් සොලියුෂන්ස් ලිමිටඩ් සමාගමේ සහයෝගිතාව ඇතිව, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ විනිශ්චයකාරවරුන්ගේ භාවිතය සඳහා සංවර්ධනය කරන ලද විස්තීරණ නීති දත්ත සංහිතාව වන “Judges Net” ජාලය 2017 අගෝස්තු මස 11 වන දින දියත්කරන ලදී.
06. පරිගණක අපරාධ සහ විද්‍යුත් සාක්ෂි පිළිබඳව 2017.08.16 වන දින සිට 2017.08.20 වන දින දක්වා නේපාලයේ කත්මන්ඩු නුවර දී පවත්වන ලද විශේෂ පුහුණු වැඩසටහනට ගරු අග්‍රවිනිශ්චයකාරතුමා, ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් දෙදෙනෙකු, අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරයන් සිව් දෙනෙකු, අධිකරණ සේවා කොමිසන් සභාවේ ලේකම්තුමා, ශ්‍රී ලංකා විනිශ්චයකාරවරයන්ගේ ආයතනයේ අධ්‍යයන සම්බන්ධීකාරක/දිසා විනිසුරුතුමා සහභාගී වූහ.

7.3.4 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට වියදම (රු.මි)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම	28.11	28.11	100%
ප්‍රාග්ධන වියදම (110-1-2-1-2201)	10.00	3.62	36%
ප්‍රාග්ධන වියදම (228-1-1-0-2401)	164.00	157.86	96%
එකතුව	202.11	189.59	94%

7.4 අපරාධයක වින්දනයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය

7.4.1 හැඳින්වීම

අපරාධයක වින්දනයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා විධිමත් නීතිමය වැඩපිළිවෙලක් හඳුන්වා දීම මඟින් අපරාධ යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය සවිබල ගැන්වීම සඳහා පාර්ලිමේන්තුව විසින් සම්මත කරන ලද 2015 අංක 04 දරන අපරාධයක වින්දනයන් හා සාක්ෂිකරුවන් හට සහාය දීමේ සහ ආරක්ෂා කිරීමේ පනත යටතේ, අපරාධයක වින්දනයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය 2016.01.08 වන දින පිහිටුවා ඇත

පනතෙහි 12(ආ) වගන්තියෙහි ප්‍රකාරව අතිගරු ජනාධිපතිතුමා විසින් 2016.08.11 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය පත්කර ඇත. එම කළමනාකරණ මණ්ඩලය අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්, පොලිස් දෙපාර්තමේන්තුව භාර අමාත්‍යවරයාගේ අමාත්‍යාංශයේ ලේකම්, කාන්තා කටයුතු විෂය හා ළමා කටයුතු විෂය භාර අමාත්‍යවරුන්ගේ අමාත්‍යාංශවල ලේකම්වරු හෝ ඔවුන්ගේ නියෝජිතයින්ගෙන් හා මානව හිමිකම් කොමිෂන් සභාවේ සාමාජිකයෙකු, නීතිපතිවරයාගේ නාමිකයෙකු සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකුගේ ධුරය දරන පොලිස්පතිවරයාගේ නාමිකයෙකු ඇතුළත්වන නිල බලයෙන් පත්වන සාමාජිකයන් හත් (7)දෙනෙකුගෙන්ද අපරාධවේදය, අපරාධ යුක්ති පද්ධතිය, මානව හිමිකම් ප්‍රවර්ධනය හා ආරක්ෂා කිරීම හෝ වෛද්‍ය විද්‍යාව ආශ්‍රිත හෝ ඒ හා සම්බන්ධ වෘත්තීය අධ්‍යාපනික හෝ වෘත්තීමය සුදුසුකම් ලත් සහ පළපුරුද්දක් ඇති තැනැත්තන් අතරින් ජනාධිපතිවරයා විසින් තෝරා පත් කරනු ලබන සාමාජිකයින් පස් දෙනෙකුගෙන් සමන්විත වේ.

7.4.2 අපරාධයක වින්දනයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය පනතෙහි අරමුණු:-

1. අපරාධයක වින්දනයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් දැක්වීම, ස්ථිර කිරීම සහ ක්‍රියාත්මක කිරීම සහ එම අයිතිවාසිකම් සහ හිමිකම් ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම, බලාත්මක කිරීම සහ ක්‍රියාත්මක කිරීම සඳහා යාන්ත්‍රණයක් සැලසීම.
2. අපරාධයක වින්දනයන්ට සහ සාක්ෂිකරුවන්ට සහාය සහ ආරක්ෂාව ලබාදීම.
3. අපරාධයක වින්දනයන්ට එරෙහිව වරදක් සිදුකිරීම නිසා වරදකරු වූ තැනැත්තන්ගෙන් වින්දනයන් හට වන්දි මුදල් ලබාගැනීමට සැලැස්වීම.
4. ප්‍රතිෂ්ඨාපනය, වන්දි, හානිපූරණය සහ පුනරුත්ථාපනය ඇතුළුව , අපරාධයක වින්දනයන් හට සහන ලබාගැනීම සඳහා විධිවිධාන සැලැස්වීම.
5. අපරාධයක වින්දනයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් වර්ධනය කිරීම හා වැඩිදියුණු කිරීම උදෙසා වූ, රජයේ, අධිකරණ නිලධාරීන්ගේ සහ රජයේ නිලධාරීන්ගේ කාර්යය සහ වගකීම දැක්වීම.
6. අපරාධයක වින්දනයන්ට සහ සාක්ෂිකරුවන්ට එරෙහිව සිදුකළ හැකි වැරදි සඳහන් කිරීම සහ ඒ වැරදි සිදු කරන තැනැත්තන් උදෙසා පැනවිය හැකි දණ්ඩන නියම කිරීම.
7. අපරාධයක වින්දනයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමට අදාළව යහපත් ප්‍රතිපත්ති පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීම.

7.4.3 බලතල හා කාර්යභාරය

1. අපරාධයක වින්දිතයන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් හඳුනාගැනීම සහ ඒවාට ගෞරවය කිරීම ප්‍රවර්ධනය කිරීම.
2. සාක්ෂිකරුවන්ගේ හිමිකම් හඳුනාගැනීම සහ ඒවාට ගෞරවය කිරීම ප්‍රවර්ධනය කිරීම.
3. අපරාධයක වින්දිතයන්ගේ අයිතිවාසිකම් හා සාක්ෂිකරුවන්ගේ හිමිකම් ආරක්ෂා කිරීම හෝ ආරක්ෂා කිරීමට සැලැස්වීම.
4. අපරාධයක වින්දිතයකුගේ හෝ සාක්ෂිකරුවකුගේ යම් අයිතිවාසිකමක් හෝ හිමිකමක් කඩකරන ලදැයි යන්න පිළිබඳව ලැබුණු පැමිණිල්ලක් හෝ යම් තොරතුරු මත, මේ පනත යටතේ අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් හඳුනා ගැනීම, ආරක්ෂා කිරීම සහ ප්‍රවර්ධනය කිරීම සහතික කිරීම උදෙසා, කරන ලදැයි කියන කඩකිරීම පිළිබඳව විමර්ශනය කර ඒ සම්බන්ධයෙන් සුදුසු නිවැරදි කිරීමේ ක්‍රියාමාර්ග ගැනීමට අදාළ අධිකාරීන්ගෙන් ඉල්ලා සිටීම.
5. අපරාධයක වින්දිතයන්ට සහ සාක්ෂිකරුවන්ට අවශ්‍ය ප්‍රතිකාර, භානිපුරණය, ප්‍රතිෂ්ඨාපනය සහ පුනරුත්ථාපන පියවර ගැනීම ඇතුළුව අවශ්‍ය සහාය සැපයීම.
6. අපරාධයක වින්දිතයන්හට මේ පනතේ 29 වන වගන්තිය මගින් පිහිටුවන ලද අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ අරමුදලෙන් වන්දි ප්‍රදානය කිරීම සඳහා යෝජනා ක්‍රමයක් සකස් කර එය පිළිගැනීම සහ ක්‍රියාත්මක කිරීම.
7. මේ පනත මගින් සලසා ඇති අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ අයිතිවාසිකම් සහ හිමිකම් පිළිබඳව මහජනයා දැනුවත් කිරීම.

පනතේ 11 වගන්තිය යටතේ පිහිටුවන ලැබූ මෙම ජාතික අධිකාරියේ බලතල හා කාර්යභාරය පහත සඳහන් පරිදි සංක්ෂිප්තව දැක්විය හැකිය.

a. බලාත්මක කිරීමේ කාර්යභාරය

අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ හිමිකම් හා අයිතිවාසිකම් හඳුනා ගැනීම, ප්‍රවර්ධනය කිරීම, ආරක්ෂා කිරීම හා දැනුවත් කිරීම.

b. අර්ධ අධිකරණ කාර්යභාරය

ඔවුන්ගේ හිමිකම් හා අයිතිවාසිකම් කඩවීම් පිළිබඳ පැමිණිලි විමර්ශනය කිරීම හා පරීක්ෂා කිරීම, රාජ්‍ය ආයතන වලට, රාජ්‍ය නිලධාරීන්ට හා අධිකරණයට නිර්දේශ ඉදිරිපත් කිරීම.

c. ක්‍රියාත්මක කිරීමේ කාර්යභාරය

අපරාධයක වින්දිතයන්ට හා සාක්ෂිකරුවන්ට ආරක්ෂාව සැලසීම

d. නියමු උපදේශන නිකුත් කිරීම හා අධීක්ෂණය

2015 අංක 4 දරණ පනතෙහි පිහිටුවන ලබන අනෙකුත් විශේෂිත ඒකකය වනුයේ ජාතික අධිකාරියේ උපදේශනය හා මහපෙන්වීම මත ශ්‍රී ලංකා පොලිසිය යටතේ පිහිටුවන ලබන “අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාශය” ලෙස හැඳින්වෙන විශේෂ ඒකකයයි. පනතේ 19 (2) වගන්තිය යටතේ කළමනාකරණ මණ්ඩලයට නිල බලයෙන් පත් කෙරෙන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ අධීක්ෂණය යටතේ ක්‍රියා කරන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වරයෙකු මෙම කොට්ඨාශය භාර ප්‍රධානියා ලෙස පත්කල යුතුය.

7.4.4 අපරාධයක වින්දිතයෙකුට සහ සාක්ෂිකරුවෙකුට පනත යටතේ ආරක්ෂාව ඉල්ලුම් කළහැකි ආයතන

- 1) අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය
- 2) අපරාධයක වින්දිතයන්ගේ හා සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාශය
- 3) අධිකරණය
- 4) කොමිෂම - (මානව හිමිකම් කොමිෂම, අල්ලස් හෝ දූෂණ විමර්ශන කිරීමේ කොමිෂන් සභාව සහ පරීක්ෂණ කොමිෂන් සභා පනත් යටතේ පත් කරනු ලබන පරීක්ෂණ කොමිෂන් සභා හෝ ජනාධිපති විශේෂ පරීක්ෂණ කොමිෂන් සභා)
- 5) ප්‍රදේශයේ පොලිස් ස්ථානාධිපති වරයාට

7.4.5 2017.01.01 සිට 2017.12.31 දක්වා කාර්යසාධනය

1. 2017.07.03 වන දින අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය සඳහා අධ්‍යක්ෂ (නීති හා නීති බලාත්මක කිරීම), අධ්‍යක්ෂ (පාලන හා කළමනාකරණ), අධ්‍යක්ෂ (ප්‍රතිපත්ති සහ වැඩසටහන්) සහ කළමනාකරණ මණ්ඩල ලේකම් යන තනතුරු සඳහා නිලධාරීන් බඳවා ගන්නා ලදී.
2. 2017.09.15 වන දින අධිකාරිය සඳහා කළමනාකරණ සහකාර(තාක්ෂණික නොවන) තනතුර සඳහා නිලධාරීන් 10 දෙනෙකු ද, කාර්යාල කාර්ය සහායක තනතුර සඳහා 06 දෙනෙකු ද බඳවා ගන්නා ලදී.
3. අධ්‍යක්ෂ ජනරාල් තනතුර සඳහා සුදුසුකම් ලත් අයදුම්කරුවන් කිසිවෙක් නොසිටි බැවින් අධිකාරියේ කළමනාකරණ මණ්ඩලය විසින් 2017.08.01 දින සිට ක්‍රියාත්මක වන පරිදි වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු පත් කර ගන්නා ලදී.
4. 2017.12.02 දින සිට අධිකාරිය සඳහා සහකාර අධ්‍යක්ෂ (නීති) තනතුර සඳහා ද, 2017.12.28 දින සිට අධිකාරිය සඳහා සහකාර අධ්‍යක්ෂ (මූල්‍ය) තනතුර සඳහා බඳවා ගන්නා ලදී.
5. "අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසය" 2016.11.03 දින කොළඹ 12, මිහිඳු මාවත, නො.09 ස්ථානයේ ස්ථාපිත කර ඇත. මෙම කොට්ඨාසය සඳහා වර්තමාන කාර්ය මණ්ඩලය 27 ක් වේ.
6. වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ යාන්ත්‍රණය සවිබල ගැන්වීම සඳහා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදල මගින් රුපියල් මිලියන 40 ක ප්‍රදානයක් ලබාදුන් අතර එම ගිවිසුම 2017.11.24 දින අපරාධයක වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරියේ සහායක හා එක්සත් ජාතීන්ගේ සංවර්ධන අරමුදලේ අධ්‍යක්ෂ විසින් අත්සන් කරන ලදී.
7. මෙම අධිකාරිය වෙත 2017 වසර තුළ ආරක්ෂාව සපයන ලෙස ඉල්ලමින් පැමිණිලි 49ක් ලැබී ඇති අතර, එයින් පැමිණිලි 18ක් ඉදිරි පියවර ගැනීම සඳහා "අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසය" වෙත යොමු කර ඇත. තවද අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසය වෙත සෘජුවම පැමිණිලි 14ක් ලැබී ඇත. ඒ අනුව මේ කාල සීමාව තුළ වින්දිතයන් සහ සාක්ෂිකරුවන් වෙතින් ලැබී ඇති මුළු පැමිණිලි 63කි. ඉන් පැමිණිලි 17ක් උපදෙස් පතා නැවත පොලිස් කොට්ඨාසය මගින් අධිකාරිය වෙත යොමු කර ඇත. මේ සියලුම පැමිණිලි සම්බන්ධව ඉදිරි විමර්ශන කටයුතු "අපරාධයක වින්දිතයන්ගේ සහ සාක්ෂිකරුවන්ගේ සහායක සහ ආරක්ෂක කොට්ඨාසය සහ අපරාධයක වින්දිතයන් හා සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාතික අධිකාරිය" විසින් සිදු කෙරෙමින් පවතී.
8. එක්සත් ජාතීන්ගේ මන්ද්‍රව්‍ය හා අපරාධ නිවාරණ කාර්යාලය විසින් 2017.11.22 දින සිට 2017.11.24 දින දක්වා මාලදිවයිනේ මාලේ නුවර දී පවත්වන ලද දූෂණයට එරෙහිව තොරතුරු සපයන්නන් (Whistle Blower) සහ සාක්ෂිකරුවන් (Witness) ආරක්ෂා කිරීම පිළිබඳ දකුණු ආසියානු වැඩමුළුව සඳහා අධිකාරියේ අධ්‍යක්ෂ (නීති හා නීති බලාත්මක කිරීම) සහ අධ්‍යක්ෂ(ප්‍රතිපත්ති හා වැඩසටහන්) යන නිලධාරීන් සහභාගී වූ අතර එහිදී ශ්‍රී ලංකාවට අදාළ නෛතික තත්ත්වය හා ශ්‍රී ලාංකේය අත්දැකීම් අලලා ඔවුන් දෙදෙනා කෙටි දේශන පවත්වන ලදී.

7.4.6 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට වියදම (රු.මි)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම්	15.00	11.20	75%
ප්‍රග්ධන වියදම්	2.00	2.00	100%
එකතුව	17.00	13.20	78%

7.5 ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය

7.5.1 හැඳින්වීම

ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය වනාහී 2005 අංක 35 දරන පනතින් සංශෝධිත, 2000 අංක 44 දරණ ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය පනතේ නියමයන් ප්‍රකාරව ස්ථාපිත කරන ලද ව්‍යවස්ථාපිත ආයතනයකි.

පනතේ නියමයන් ප්‍රකාරව, ශ්‍රී ලංකා වාණිජ සමථ මධ්‍යස්ථානය කළමනාකරණය කිරීම සඳහා මෙන්ම සමථකරණ සහ බේරුම්කරණ සේවා සැපයීම සඳහා මෙම මධ්‍යස්ථානය වගකීමට බැඳී සිටියි. මධ්‍යස්ථානයේ පරිපාලනය සහ කළමනාකරණ කටයුතු කළමනාකරණ මණ්ඩලයක් වෙත පවරා ඇත.

7.5.2 වාණිජ සමථ මධ්‍යස්ථානයේ වගකීම සහ කාර්ය භාරය

අ. වාණිජ ආරවුල් විසඳීම හා බේරුම් කිරීම සඳහා, සමථ කිරීම හා සමගි කිරීම පුළුල් ලෙස පිළිගැනීම ප්‍රවර්ධනය කිරීම;

ආ. සමථ කිරීම සහ සමගි කිරීම මගින් වාණිජ ආරවුල් විසඳා ගැනීම සඳහා පාර්ශ්වයන් දිරි ගැන්වීම;

ඇ. සමථ කිරීම සහ සමගි කිරීම මගින්, -

(i) වාණිජ ආරවුල් බේරුම් කිරීම ;

(ii) වාණිජ කාරණාවලදී පාර්ශ්වකරුවන් අතර පැන නඟින මත හේදයන් තුරන් කිරීම,

7.5.3 2017.01.01 සිට 2017.12.31 දක්වා කාර්යසාධනය

අ. කළමනාකරණ මණ්ඩලය පත් කිරීම

ආ. කාර්ය මණ්ඩලය මණ්ඩලය පත් කිරීම සඳහා අවශ්‍ය කටයුතු අධිකරණ අමාත්‍යාංශය විසින් සිදු කරමින් පවතී.

ඇ. ක්‍රියාකාරී වැඩ සටහන

(i.) මධ්‍යස්ථානයේ කාර්යාලය ස්ථාපිත කරන තුරු මණ්ඩලය විසින් පහත සඳහන් පූර්ව වැඩසටහන් සම්පූර්ණ කර තිබේ.

❖ පනතේ විධිවිධාන සහ සමථකරණයේ මූලික ලක්ෂණ පිළිබඳ ව පෞද්ගලික අංශය දැනුවත් කිරීම සඳහා වැඩ සටහන් පැවැත්වීම ;

❖ සාර්ථකව පුහුණුව නිම කරන ලද සමථකරුවන්ගේ සේවය මධ්‍යස්ථානයවෙත ලබාගැනීම පිණිස සිංගප්පූරු සමථ මධ්‍යස්ථානයේ සම්පත්දායකයින්විසින් සමථකරුවන් සඳහා පුහුණු වැඩ සටහන් පැවැත්වීම ;

❖ මධ්‍යස්ථානයේ දැනට පවතින රීති 2001 දී පනවා ඇති බැවින් එම රීති ප්‍රතිශෝධනය කිරීම ;

❖ වාණිජ කොන්ත්‍රාත්තු ඇතුළත් කිරීමට සමථකරණ වගන්තියක් කෙටුම්පත් කිරීම; සමථකරණය සඳහා අනිවාර්ය යොමු කිරීමක දී, මෙය ඉතා වැදගත් වන බව සඳහන් කළ යුතුය

ii.) පහත සඳහන් නව වැඩසටහන් සැලසුම් කරනු ලැබේ.

1. සිංගප්පූරු සමථ මධ්‍යස්ථානයේ සහාය ඇතිව පුහුණුවන්නන් ඇගයීමට ලක්කිරීම ;
2. පෞද්ගලික අංශය සඳහා තවදුරටත් දැනුවත් කිරීමේ වැඩ සටහන් පැවැත්වීම ;
3. මධ්‍යස්ථානයේ දී සමථකරුවන් ඇගයීමේ කටයුතු, ඔවුන්ගේ සේවය ලබාගැනීමේ කටයුතු සහ ක්‍රියාකාරී වැඩ කොටස් ආරම්භ කිරීම කරන තෙක්, පුහුණු කාලය තුළ දී අත්කර ගත් දැනුම හා කුසලතාව යොදවා ගැනීම පිණිස සිංගප්පූරු සමථ මධ්‍යස්ථානයෙන් පුහුණු කරන ලද තැනැත්තන් ඉලක්ක කර ගෙන සිදුකළ යුතු ආදර්ශ සමථකරණ සඳහා කටයුතු සම්පාදනය කිරීම ;
4. සමථකරුවන් සඳහා පුහුණුව නොකඩවාම පවත්වා ගෙන යාම ;
5. කාර්ය මණ්ඩලය සඳහා පුහුණු වැඩ සටහන් සැලසුම් කිරීම ;

ඇ. අවශ්‍ය කාර්යය මණ්ඩලය පත් කිරීමෙන් අනතුරුව සමථකරණ සේවාව ලබා දීමට අපේක්ෂා කෙරේ.

7.5.4 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට වියදම (රු.මි)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම්	3.00	0.38	13%
ප්‍රශ්න වියදම්	7.50	2.73	36%
එකතුව	10.50	3.11	31%

08. අධිකරණ

පහත සඳහන් අධිකරණ සඳහා වූ ප්‍රතිපාදන මෙම අමාත්‍යාංශයේ වැය සම්මතයට ඇතුළත් වේ.

- ශ්‍රේෂ්ඨාධිකරණය
- අභියාචනාධිකරණය
- මහාධිකරණ
- වාණිජ මහාධිකරණ
- පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ
- දිසා අධිකරණ
- මහේස්ත්‍රාත් අධිකරණ
- කම්කරු විනිශ්චය සභා

ශ්‍රේෂ්ඨාධිකරණය, අභියාචනාධිකරණය, පළාත්බද සිවිල් අභියාචනා මහාධිකරණ 21ක්, මහාධිකරණ 32ක්, වාණිජ මහාධිකරණයක්, දිසා/මහේස්ත්‍රාත් අධිකරණ 51ක්, දිසා අධිකරණ 31ක්, මහේස්ත්‍රාත් අධිකරණ 49ක්, ළමා මහේස්ත්‍රාත් අධිකරණ 02ක්, සංචාරක මහේස්ත්‍රාත් අධිකරණ 25ක් සහ කම්කරු විනිශ්චය සභා 39ක් සම්බන්ධයෙන් ගිණුම්කරණ වගකීම් අමාත්‍යාංශය විසින් ඉටු කරනු ලැබේ. මහාධිකරණ ගිණුම් කාර්යාල 24ක් භරභා වියදම් බෙදා හැරේ.

8.1 ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය

8.1.1 හැඳින්වීම

ශ්‍රී ලංකා අධිකරණ පද්ධතියේ ඉහළම අධිකරණය ශ්‍රේෂ්ඨාධිකරණයයි. අග්‍ර විනිශ්චයකාරතුමා ඇතුළු ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන් 11 දෙනා අතිගරු ජනාධිපතිතුමා විසින් පත් කරනු ලබන අතර ශ්‍රේෂ්ඨාධිකරණය වෙත ලැබෙන සියළුම ඉල්ලුම් පත්‍ර එම අධිකරණය විසින් විභාග කරනු ලබයි. ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව මගින් ශ්‍රේෂ්ඨාධිකරණයට පහත කරුණු සම්බන්ධයෙන් බලය ලබාදෙයි.

- මූලික අයිතිවාසිකම් සම්බන්ධ අධිකරණ බලය
- අවසාන අභියාචනා අධිකරණ බලය
- උපදේශක අධිකරණ බලය
- මැතිවරණ පෙත්සම් (ජනාධිපතිවරණ) සම්බන්ධ අධිකරණ බලය
- කවරම ආකාරයක හෝ පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය කිරීම පිළිබඳ අධිකරණ බලය
- පාර්ලිමේන්තුව විසින් නීතියෙන් නියම කරනු ලැබිය හැකි වෙනත් කාරණාවක් පිළිබඳ අධිකරණ බලය

ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය ශ්‍රේෂ්ඨාධිකරණයේ කටයුතු සඳහා සහාය දක්වන අතර ඒ සඳහා අධිකරණ අමාත්‍යාංශයේ 234 ශීර්ෂය යටතේ ප්‍රතිපාදන සපයයි. ශ්‍රේෂ්ඨාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලයේ කාර්යයන් පහත පරිදි වේ.

- ශ්‍රේෂ්ඨාධිකරණයේ වාර්තා තබා ගැනීම.
- ශ්‍රේෂ්ඨාධිකරණයේ රැස්වීම් පිළියෙල කිරීම සහ ඉල්ලීම් දින ගත කිරීම.
- අධිකරණ නියෝගයන්ට සහ නඩු තීන්දුවලට අනුකූලව ප්‍රකාශ වාර්තා ගත කිරීම.
- ශ්‍රේෂ්ඨාධිකරණයේ නීතිඥවරුන් බඳවා ගැනීම.
- අභියාචනා අධිකරණයෙන් ලැබෙන අභියාචනා නඩුවල පිටපත් සකස් කිරීම නඩු ගාස්තු තක්සේරු කිරීම.

8.1.2 2017.01.01 සිට 2017.12.31 දක්වා කාර්යසාධනය

නඩු වර්ගය	2017.01.01 දිනට විසඳීමට ඇති නඩු සංඛ්‍යාව	2017.01.01 සිට 2017.12.31 දක්වා ගොනුකල නඩු සංඛ්‍යාව	2017.01. 01 සිට 2017.12.31 දක්වා විසඳීමට ඇති මුළු නඩු සංඛ්‍යාව	2017.01.01 සිට 2017.12.31 අවසන් කළ නඩු සංඛ්‍යාව	2017.12.31 දිනට විසඳීමට ඇති ඉතිරි නඩු සංඛ්‍යාව
මූලික අයිතිවාසිකම් ඉල්ලුම්පත්‍ර	912	464	1,376	371	1,005
විශේෂ අවසර ඉල්ලුම්පත්‍ර	482	296	778	223	555
පාර්ලිමේන්තු පනත් කෙටුම්පත් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝග	-	34	34	34	-
අභියාචනා නඩු	420	249	669	177	492
වාණිජ මහාධිකරණ අභියාචනා නඩු	197	57	254	37	217
මහාධිකරණ අවසර ඉල්ලුම්පත්	152	142	294	77	217
රිට් ඉල්ලුම්පත්‍ර	08	08	16	-	16
පළාත්බද මහාධිකරණ අභියාචනා නඩු	1,326	550	1,876	412	1,464
ප්‍රතිශෝධන නඩු	16	07	23	08	15
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා අර්ථ නිරූපනය සම්බන්ධ නඩු	-	-	-	-	-
විවිධ නඩු	19	01	20	02	18
SC TAB APPEL	01	03	04	-	04
SC SPECIAL	12	-	12	07	05
SC/Contempt	21	06	27	02	25
එකතුව	3,566	1,817	5,383	1,350	4,033

8.1.3 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට වියදම (රු.මි)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම්	104.31	92.79	91%
ප්‍රාග්ධන වියදම්	6.50	4.60	71%
එකතුව	110.81	97.39	88%

8.2 අභියාචනාධිකරණ රෙජිස්ට්‍රාර් කාර්යාලය

8.2.1 හැඳින්වීම

ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් පිහිටුවන ලද අභියාචනාධිකරණයට මුල් අවස්ථා අධිකරණ වල, කම්කරු විනිශ්චය සභා වල සහ වෙනත් ව්‍යවස්ථාපිත මණ්ඩල වල තීන්දු සම්බන්ධයෙන් අභියාචනා සහ ප්‍රතිශෝධන අධිකරණ බලය ඇත. තවද රිටි ආඥා පිළිබඳ අධිකරණ බලයද සතුය. 2002 අංක 25 දරණ සාපරාධී කරුණු වලදී අන්‍යෝන්‍ය සහයෝගීතාව ලබාදීමේ පනත සහ 2000 අංක 39 දරණ සිවිල් සහ වාණිජ කාරණාවලදී අන්‍යෝන්‍ය සහයෝගීතාවය ලබාදීමේ පනත්වල සඳහන් කාරණා පිළිබඳ අවශ්‍ය නියෝග හා විධාන ලබාදීමද, මැතිවරණ පෙත්සම් විභාග කිරීමද අභියාචනාධිකරණයෙන් සිදු වන අතර ඕනෑම මුල් අවස්ථා අධිකරණයක හෝ කම්කරු විනිශ්චය සභාවක හෝ වෙනත් ආයතනයක නඩු වාර්තාවක් අධීක්ෂණය කිරීමට හා පරීක්ෂා කිරීමට අභියාචනාධිකරණයට බලය සහ අධිකාරය ඇත.

8.2.2 2017.01.01 සිට 2017.12.31 දක්වා නඩු විමසීමේ කාර්යසාධනය

නඩු වර්ගය	2017.01.01 දිනට විසඳීමට ඇති සංඛ්‍යාව	2017.01.01-2017.12.31 දක්වා ලියාපදිංචි නඩු සංඛ්‍යාව	2017.01.01-2017.12.31 දක්වා තීරණය වූ නඩු සංඛ්‍යාව	2017.12.31 දිනට විසඳීමට ඇති ඉතිරි නඩු සංඛ්‍යාව
රිටි අයදුම්පත්	1,505	441	356	1,590
මහාධිකරණ අභියාචනා (අපරාධ)	1,057	315	232	1,140
(රෙම)	4	-	-	4
පළාත්බද මහාධිකරණ අභියාචනා	1,003	203	229	977
සිවිල් අභියාචනා	640	120	199	561
පළාත්බද මහාධිකරණ ප්‍රතිශෝධන අයදුම්පත්	358	182	191	349
ප්‍රතිශෝධන (සිවිල්) සහ අභියාචනයට අවසර ඉල්ලීමේ අයදුම්පත්	64	50	33	81
බදු අභියාචනා (TAX)	136	21	11	146
වෙනත් අයදුම්පත්	70	71	66	75
එකතුව	4,837	1,403	1,317	4,923

8.2.3 2017.01.01 සිට 2017.12.31 දක්වා මූල්‍ය ප්‍රගතිය

විස්තරය	2017 වර්ෂය සඳහා ප්‍රතිපාදන (රු.මි)	2017.12.31 දිනට විසඳීම (රු.මි)	2017.12.31 දිනට මූල්‍ය ප්‍රගතිය
පුනරාවර්තන වියදම්	56.78	54.85	97%
ප්‍රාග්ධන වියදම්	5.15	4.82	94 %
එකතුව	61.93	59.67	96%

8.3 කාති අභියාචනා මණ්ඩලය සහ කාති උසාවි

8.3.1 හැඳින්වීම

කාති උසාවි යනු 1951 අංක 13 දරණ මුස්ලිම් විවාහ සහ දික්කසාද පනත අනුව පිහිටුවනු ලැබූ විශේෂිත අධිකරණයකි. මුළු දිවයිනේම ක්වාසි උසාවි 65 ක් පිහිටුවා ඇති අතර එමඟින් දෙනු ලබන නියෝග ක්‍රියාත්මක කිරීම සහ එකී පනතේ ක්‍රියාකාරකම් අනුව ක්වාසි විනිසුරුවරුන් ලබා දෙනු ලබන තීන්දු සහ නියෝග සම්බන්ධයෙන් අතෘප්තියට පත් පාර්ශවකරුවන් විසින් එකී තීන්දු සහ නියෝග වලට විරුද්ධව අභියාචනා සහ ප්‍රතිචෝදනා ඉල්ලීම් කිරීමට නීතියෙන් සලස්වා ඇති අභියාචනා උසාවිය වන්නේ ක්වාසි අභියාචනා මණ්ඩලය සභාපති ඇතුළුව සෙසු සාමාජික මහතන් 05 කුගෙන් සමන්විතය.

අධිකරණ ක්ෂේත්‍රයේ පිහිටුවා ඇති ක්වාසි උසාවි 65 ට ක්වාසිවරුන් සහ කාති අභියාචනා මණ්ඩලයේ සභාපතිතුමා ඇතුළුව අනෙකුත් සාමාජික මහතන් 05 දෙනා පත් කරනු ලබන්නේ අධිකරණ සේවා කොමිෂන් සභාව විසින්ය.

8.3.2 කාති උසාවි

අඩ්ඩාලව්චේන	කල්මුණේ	පාතභේවාහට
අක්කරෙයිපත්තුව	කල්පිටිය	පානදුර
අකුරණ	කළුතර	පොලොන්නරුව
අනුරාධපුරය	මහනුවර	පොතුච්ඡේ (පානම්පත්තුව)
අවිස්සාවේල්ල	කාතන්කුඩ් (මන්මුනායිපත්තුව)	පුල්මුඩේ
බදුල්ල	කෑගල්ල	පුත්තලම සහ හලාවත
බලපිටිය සහ ඇල්පිටිය	කින්නියා	රත්නපුර
බේරුවල	කුලියාපිටිය	සරණාගත ජනසමූහය (කල්පිටිය - පුත්තලම)
බෝරා ජනසමූහය	කුරුණෑගල	සායින්දමරුදු
බියගම	මහව	සම්මන්තුරෙයි
කොළඹ නැගෙනහිර	මන්නාරම	තඹලගමුව සහ කන්තලේ
කොළඹ උතුර	මාතලේ	තංගල්ල
කොළඹ දකුණ	මාතර	ත්‍රිකුණාමලය
කොළඹ බටහිර	මාවනැල්ල	තුම්පනේ
එරාචූර්	මෙමොන් ජනසමූහය	ගම්පොල උඩපලාත
ගාල්ල	මොණරාගල	උඩතලවින්න (පහත දුම්බර)
ගම්පහ (තිහාරිය)	මුතුර්	උඩුනුවර
හම්බන්තොට	නාවලපිටිය	වලව්චේන
හාරිස්පත්තුව හා පූජාපිටිය	මීගමුව	වවුනියාව
හැටන්	නින්දඹුර්පත්තුව	යටිනුවර
හොරණ	නුවර එලිය	යාපනය
ඉරක්කාමම්	ඔට්ටමාවඩි	

8.3.3 කානි අභියාචනා මණ්ඩලයේ නඩු විසඳීමේ ප්‍රගතිය 2014 – 2017

වර්ෂය	මුළු පැමිණිලි සංඛ්‍යාව	අවසන් කරන ලද පැමිණිලි සංඛ්‍යාව	වර්ෂය අවසානයේ ඉතිරිව ඇති පැමිණිලි සංඛ්‍යාව
2014	244	60	184
2015	266	112	154
2016	286	98	188
2017	262	82	180

8.3.4 කානි උසාවිවල නඩු විසඳීමේ ප්‍රගතිය 2014 – 2017

කාලය	මුළු පැමිණිලි සංඛ්‍යාව	අවසන් කරන ලද පැමිණිලි සංඛ්‍යාව	වර්ෂය අවසානයේ ඉතිරිව ඇති පැමිණිලි සංඛ්‍යාව
2014	13,479	8,479	5,005
2015	12,042	7,032	5,010
2016	15,896	8,064	7,832
2017	15,960	7,965	7,995

09. දෙනෙකුත් ආයතන

9.1 නීති විද්‍යාලය

9.1.1 හැඳින්වීම

නීති අධ්‍යාපනය පාලනය කිරීම සඳහා 1900 අංක 02 දරණ සංස්ථාගත නීති අධ්‍යාපන සභා පනත ප්‍රකාරව ශ්‍රී ලංකා නීති විද්‍යාලය ක්‍රියා කරනු ලබයි. සංස්ථාගත නීති අධ්‍යාපන සභාවේ සභාපතිත්වය ගරු අගවිනිසුරුතුමා විසින් හොඳවන අතර ගරු නීතිපතිතුමා, ගරු සොලිසිටර් ජනරාල්තුමා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්තුමා සහ අගවිනිසුරුතුමා විසින් නම් කරනු ලබන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් දෙදෙනෙකුගෙන්ද, ගරු අධිකරණ අමාත්‍යතුමා විසින් පත් කරනු ලබන සාමාජිකයන් හය දෙනෙකුගෙන් හා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සාමාජිකයන් දෙදෙනෙකුගෙන් සභාව සමන්විත වේ.

ශ්‍රී ලංකා නීති විද්‍යාලය වසර 3 ½ ක පාඨමාලාවක් පවත්වන අතර එක් එක් වසර අවසානයේ හා අප්‍රේල් මාසයේදී පරීක්ෂණ තුනක්, එනම් ප්‍රථම, මධ්‍යම සහ අවසාන වසර සඳහා පවත්වනු ලබයි. එම විභාග සමත්වන අපේක්ෂකයින් නීතිඥයන් ලෙස දිවුරුම්දීමට ශ්‍රේෂ්ඨාධිකරණයට ඉල්ලුම් කිරීමට පෙර අවුරුදු 08 ක අවම පළපුරුද්ද සහිත ජ්‍යෙෂ්ඨ නීතිඥවරයෙකු යටතේ මාස 06 ක ආධුනික කාලයක් ගත කිරීම අවශ්‍ය වේ.

මෙම ආයතනය ස්වයං මූල්‍ය සංවිධානයක් ලෙස ක්‍රියාත්මක වේ. එසේම බාහිර කමිසනවරුන් ලෙස නීතිඥ වෘත්තීයේ යෙදෙන හා වෙනත් ආයතන වල සේවයේ නියුතු අය බඳවා ගැනේ. ඔවුන් ජනාධිපති නීතිඥවරුන් හෝ පළපුරුදු නීතිඥවරුන් වේ.

9.1.2 2017.01.01 සිට 2017.12.31 දක්වා කාර්යසාධනය

2017 අප්‍රේල් විභාගය සඳහා සිසුන් 1,091 දෙනෙකු විභාගය සඳහා පෙනී සිටින ලදී. එම සිසුන් අතරින් 744 ක් විභාගය සමත්ව ඇත. 2017 ඔක්තෝබර් විභාගය සඳහා සිසුන් 2,918ක් ඉල්ලුම් කර තිබුණි. 2017 අධ්‍යයන වර්ෂයේ 2017.12.31 දින දක්වා දේශීය හා විදේශීය එල් එල්.බී. උපාධිධාරී හා නීති ප්‍රවේශ විභාගය සමත් වූ ශිෂ්‍යයින් ඇතුළුව 1,444 දෙනෙකු පාඨමාලා සඳහා බඳවා ගෙන ඇත.

2018 වර්ෂයට නීති ශිෂ්‍යයින් ඇතුළත් කර ගැනීම සඳහා විභාග දෙපාර්තමේන්තුව මගින් තරග විභාගයක් 2017.09.30 දින පවත්වන ලදී. ඊට අයදුම්කරුවන් 5,795 ක් පෙනී සිටීමට ඉල්ලුම් කර තිබුණි.